

Ceylon Government Gazette

Published by Authority.

No. 5,832—FRIDAY, FEBRUARY 7, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	344
Western Province ...	309	Land Resumption Notices ...	—
Central Province ...	321	Notices under Ordinance No. 1 of 1897 ...	Suppl & 363
Northern Province ...	—	Abstracts of Season Reports ...	—
Southern Province ...	323	Notices under "The Forest Ordinance" ...	—
Eastern Province ...	335	Sales of Arrack, Opium, and Toll Rents ...	347
North-Western Province ...	337	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	342	Sales of Salt and Timber ...	349
Province of Uva ...	—	Notifications of Close Season, Infected Areas, &c. ...	—
Province of Sabaragamuwa ...	342	Specifications under "The Irrigation Ordinance" ...	351

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,281, w. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 40 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
F 1A	Meddegama	Migahawatta	T. Baba Nachchire	0 0 11	20
77	Preliminary plan 42 (cadastral survey). Werahera	Horagahahena <i>alias</i> Kahatagahawatta	W. Babuna and others	3 1 36	20
J 2	Do.	Ellawalakanda <i>alias</i> Delgahawatta	P. Punchiya	0 3 10	20
K 2	Do.	do.	do.	0 1 19	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,281, W. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථලයේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 4 වෙනි දින වූ අගතරුවාද දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනවි නොහොත් නිවැරදිකරදෙව් යෙදෙනවා ඇත.

සිතියම 40. (ලංකා මැතිම.)

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අක්කර මහත. යක මිල.
F 1A	මැද්දාදගම	මානවත්ත	ව. බබානාච්චිපේර	0 0 11 20
77	එම	සිතියම 42. (ලංකා මැතිම.) කොරගහගේන නොහොත්	ව. බබුනා සහ තවත්	0 1 36 20
J 2	එම	කහවගහවත්ත	ව. බබුනා සහ තවත්	0 3 10 20
K 2	එම	අලුවලකන්ද නොහොත් දෙල්ගහවත්ත	ප. පුත්තියා	0 1 19 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් උත්තරායන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේද දැනගනවි පුළුවන.

ගරුකර උතුමානවත්තන්ගේ ආඥාවලෙස,

ජ. ඇඳ. ඉම් හර්ස්,
මහසෙනෙවුකාරිස් වම්හ.

No. 1,282, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,898. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9927	Padukka	Kiriwatuwawatta	K. Mangiris	2 0 11	20
9918	Gehenuwala	Preliminary plan 10,892. Situation—Meda pattu of Hewagam korale. Rukgahakotunuwahena	W. Pabilis	2 3 0	20
235	Mampe	Preliminary plan 7,552. Situation—Palle pattu of Salpiti korale. Delgahawatta	V. Karonis alias Romanis	2 3 10	30
A 554	Mitirigala	Preliminary plan 9,265. Situation—Gangaboda pattu of Siyane korale e as. Kahatagahawatta	S. R. de Fonseka, Mudaliyar	0 3 27	20
B 554	Do.	Liyangugahawatta	do.	0 3 38	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,282, W. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථලයේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 4 වෙනි දින වූ අගතරුවාද දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනවි නොහොත් නිවැරදිකරදෙව් යෙදෙනවා ඇත.

සිතියම 10,898. පිහිටීම සේවාගම්කෝරළේ මැදපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අක්කර මහත. යක මිල.
9927	පාදුක්ක	කිරිවතුදුටු වත්ත	ආ. මාන්ත්‍රිස්	2 0 11 20
9918	ගැහැලුවල	රුක්ගහකොටුදුටු වත්ත	ව. පබ්ලිස්	2 3 0 20
235	මාම්පේ	සිතියම 7,552. පිහිටීම සල්පිටිකෝරළේ දෙල්ගහවත්ත	ව. කොරනිස් නොහොත් රොමානිස්	2 3 10 30
A 554	මිතිරිගල	සිතියම 9,265. පිහිටීම සිහනුකෝරළේ කහවගහවත්ත	ඇඳ. ආර්. ඩී. කොන්සේකා	0 3 27 20
B 554	එම	ලියගුහවත්ත	වුදලියා	0 3 38 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරල් උත්තරායන්ගේද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේද දැනගනවි පුළුවන.

ගරුකර උතුමානවත්තන්ගේ ආඥාවලෙස,

ජ. ඇඳ. ඉම් හර්ස්,
මහසෙනෙවුකාරිස් වම්හ.

No. 1,283, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.						
42	Pitipana	Galpottekele	Madapatage Siman Appu	0	2 36	20
Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale.						
N 148	Mabula	Ilukpotedeniya	Iddamalgodage Hendappu	1	1 23	20
O 148	Do.	do	Iddamalgodage Tegis and others	2	2 21	20
Preliminary plan 5,196. Situation—Udugaha pattu of Hewagam korale.						
V 232	Kahahena	Gorokagahawatta	Iddamalgodage Lewis Appu	1	2 7	20
Preliminary plan 5,041. Situation—Udugaha pattu of Hewagam korale.						
R 190	Welikanna	Kahatagahawatta	Rupasinachchige Rapiel Appu	0	1 33	20
Preliminary plan 9,867. Situation—Meda pattu of Hewagam korale.						
T 627	Padukka	Kekunagahawatta	Kotalawalagamage Heratsingho and others	1	0 32	20
U 627	Do.	do.	do.	1	1 27	20
Preliminary plan 10,724. Situation—Udugaha pattu of Hewagam korale.						
9307	Mabula	Illukpottewatta	Iddamalgodage Juunis Appu	1	3 34	20
Preliminary plan 9,808. Situation—Udugaha pattu of Hewagam korale.						
J 623	Welikanna	Galpotelandawatta	Jalatge Kavistinu	0	1 13	20
Preliminary plan 9,803. Situation—Meda pattu of Hewagam korale.						
W 622	Arukhatta	Kahatagahawatta	Habarakadage Amaris	0	2 13	30
X 622	Do.	do.	do.	0	2 20	30
A 623	Do.	Udakumburalandawatta	Kuruppuge Welun Appu	1	0 5	30
B 623	Do.	Kahatagahawatta	Singappulige Mohotti and another	1	0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,283, W. P.

වම් 1902 ක්වු ජනවාරි මස 24 වෙනි දින කොළඹ

මහසෙනසුනාචාර්යවරයාගේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු මාර්තු මස 4 වෙනි දිනවූ අභ්‍යන්තරවූ දවල් 12ට කොළඹ කවරේදේදී වෙන්දේසි කර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 7,121. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	තෙහෙට් අයගේ නම.	අක්කර		
				මහක.	සහ මිල.	
				අ. රු. ප.	රු.	
42	පිටිපාන	ගල්පොත්තේකැලේ	මඩපාතගේ සිවන්අප්පු	0	2 36	20
සිතියම 4,839. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.						
N 148	මාචුල	ඉළක්පොත්තේ දෙහිග	ඉද්දමල්ලේගොඩගේ හේන්දර්ප්පු	1	1 23	20
O 148	එම	එම	ඉද්දමල්ලේගොඩගේ හේතිස් සහ තවත්	2	2 21	20
සිතියම 5,196.						
V 232	කහහේන	ගොරකහහවත්ත	ඉද්දමල්ලේගොඩගේ එම්ප්ප්පු	1	2 7	20
සිතියම 5,041.						
R 190	වැලිකන්ත	කහවගහවත්ත	රුපසිංහච්චිගේ රපියල්අප්පු	0	1 33	20
සිතියම 9,867. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව.						
T 627	පාදුක්ක	කැකුගහහවත්ත	කොකලාවලගේ ගෙරත්සිංහෝ සහ තවත්	1	0 32	20
U 627	එම	එම	එම	1	1 27	20
සිතියම 10,724. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.						
9307	මාචුල	ඉළක්පොත්තේපත්ත	ඉද්දමල්ලේගොඩගේ ජුවානිස්අප්පු	1	3 34	20
සිතියම 9,808.						
J 623	වැලිකන්ත	ගල්පොත්තේදෙවත්ත	ජලන්ගේ කවිස්නිච්චු	0	1 13	20
සිතියම 9,803. පිහිටීම හේවාගම්කෝරලේ මැදපත්තුව.						
W 622	අරුක්කවත්ත	කහවගහවත්ත	කමරකඩගේ අමාරිස්	0	2 13	30
X 622	එම	එම	එම	0	2 20	30
A 623	එම	උඩකුඹුරුලත්දේ වත්ත	කුරුප්පුගේ වෙළුන්අප්පු	1	0 5	30
B 623	එම	කහවගහවත්ත	සිංගල්ලිගේ පොහොවිච්චි සහ තවත්	1	0 39	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරජවරයාගේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුගත්තේගේ ආඥාවලට,
ඊ. ඇස්. ඉම් හර්න්,
මහසෙනසුනාචාර්ය වම්ක.

No. 1,284, W. P.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,598. Situation—Meda pattu of Hewagam korale.
Village—Pinnawala.

Lot.	Name of Land.	Name of Defaulter.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
C 745	Rukkattanagahawatta	V. Girigoris Appu	—	0 0 21	20
Preliminary plan 7,615. Situation—Palle pattu of Salpiti korale. Village—Mawitara.					
10	Kahatagahawatta	V. Punchi Singho Perera	—	1 0 15	20
18	Kanawaladeniyaowita	A. Agonis Perera	—	0 3 17	20
Preliminary plan 4,716. Situation—Palle pattu of Hewagam korale. Village—Arukawatta.					
1441	Kahatagahawatta	M. Malhamy	—	1 2 9	20
Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale. Village—Mabulla.					
P 148	Illukpottedeniya	M. Sardiell Naide	(Certificate of quiet possession fees due Rs. 5)	1 0 10	—
Preliminary plan 4,667. Situation—Meda pattu of Hewagam korale. Village—Ugalla.					
904	Ihalawalaawatta	U. Juwanis	(Certificate of quiet possession fees due Rs. 2.50)	0 2 37	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,284, W. P.

විෂි 1902 ක්වූ ජනවාරි මස 24 වෙනි දින කොළඹ
මහසෙනෙවුකාරිස්ථානයේදී සේලානම් රජයේ දූතයාගේ

විකුණාහිඳි දිනවල වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ විසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරව විෂි 1902 ක්වූ මාර්තු මස 4 වෙනි දිනවූ අභ්‍යන්තර දමල්
120 කොළඹ කමිටුවේදී වෙන්දේසි කර විකුණුවන නොහොත් නිවැරදි කර දෙන්නට යෙදෙන්නවා ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	කොහෙට් අයගේ නම.	අක්කර	
				මහත.	සහ මිල.
C 745	පිත්තවල	රුක්කන්දානගමත්ත	ව. ශ්‍රීගිරිස් අප්පු	0 0 21	20
සිතියම 10,598. පිත්තවල සේවාගමකෝරලේ මැදපත්තුව.					
10	මාමිතර	කහවගමත්ත	ව. පුංචිසිංහෝ පෙරු	1 0 15	20
18	මම	කනවනදෙන්නියේ මිව්ව	අ. අගෝනිස්පෙරු	0 3 17	20
සිතියම 7,615. පිත්තවල සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.					
1441	අරුක්වත්ත	කහවතම වත්ත	ම. මල්කාමි	1 2 9	20
සිතියම 4,716. පිත්තවල සේවාගමකෝරලේ පල්ලේපත්තුව.					
සිතියම 4,839. පිත්තවල සේවාගමකෝරලේ උඩුගහපත්තුව. අත්දම—පනුකඩ ගෙවිසුතු මුදල රුපියල් 5.					
P 148	මොවුල	ඉරික්කොන් දෙන්න	ම. සර්දියෙල් කයිදේ	1 0 10	—
සිතියම 4,667. පිත්තවල සේවාගම කෝරලේ මැදපත්තුව. අත්දම—පනුකඩ ගෙවිසුතු මුදල රුපියල් 2.50.					
904	උගල්ල	ඉහලවලවත්ත	උ. ප්‍රියානිස්	0 2 37	—

මෙම ඉඩම් කැණ මැඩිලි කාරණ සර්වේයර්ස්ඉන්ජිනියර්ස්ගේ විසින් මෙහි කොන්දේසි කැණ
විස්තාරිත දිනවල වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ විසින් දූතයාගේ පුළුවන.

ගරුකර ඉඩම් කන්වන සේලානම් ආඥාලය,
ජ. අ. ජ. ඉම් කර්ස්,
මහසෙනෙවුකාරිස් මමස.

No. 1,285, w. p.

Colonial Secretary's Office,
Colombo, January 24, 1902.

ON Tuesday, March 4, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
R 21	Pattiyagama	Kirigollewila	U. Don Karthelis	0 0 34	10
Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
B 23	Giridara	Kirigalpottelanda	V. Thelenis Appu	1 1 38	10
E 24	Do.	Taduwanullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Issan Appu and others	12 3 1	10
Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
1	Pelpita	Lentherigollewatta	K. Pelis Perera	0 2 25	10
2	Do.	do.	do.	0 0 24	10
Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
F 23	Giridara	Ambagahadeniya	S. Baronchi Appu of Galpotu-goda	1 0 23	10
W 22	Do.	Kaduruwelawatta	V. Jasin Appu	4 3 8	10
Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
146	Tarala	Vaulugahalanda alias Vila-koladeniyawanata	V. Abraham Perera	0 3 34	10
Preliminary plan 7 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
O 17	Galpotugoda	Bogahakanatta	Surige Thomis Appu	2 0 0	10
C 18	Do.	Galgediyangodawatta	K. A. Hendrick Appu	1 0 37	10
Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
B	Pelpita	Lentherigollewatta	W. Abraham	5 2 15	20
V	Do.	Tammanagahawatta	M. Sinno Appu	7 3 0	20
W 1	Do.	Delgahawatta	S. Sugatan Perera and another	0 1 27	20
Preliminary plan 47 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
70	Anuragoda	Wanathawatta	H. Sardiel Vedarala	0 1 21	20
Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.					
C 30	Tarala	Kawdubogahawatta	D. Davith Appu	1 2 6	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,285, w. p.

වම් 1902 නවු ජනවාරි මස 24 වෙනි දින කොළඹ

මහසෙනෙවරිජනතාන්තේජයේ කන්කෝරුවෙහිදී.

මහසෙනෙවරිජනතාන්තේජයේ පසින් මෙහි පහත සඳහන්වෙහි ඉඩම් අතින් ඉඩම් නියෝගවල ප්‍රකාරයට වම් 1902 නවු මාර්තු මස 4 වෙනි දිනට අගතරුවාද දවල් 12ට කොළඹ නගර වෙහිදී වෙන්දේසි කර වැඩුණු වටිනාකමින් නිකුත් කරනු ලැබෙනු ඇත.

සිතියම 10. (ලංකා මැතිම.) කැනෙහිසර සියලුකෝරලේ ගනාබාවපත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	කොහෙහි අගයේ නම.	අ. රු. ප.	අක්කර මහක. ගක මිල. රු.
R 21	පට්ටියගම	කිරිගොල්ලේමිල	උ. දෙවන කර්ණේලිය	0 0 34	10
සිතියම 12.					
B 23	කිරිදර	කිරිගල්පොත්තේ ලත්ද	ව. කෙලෙහිස්අප්පු	1 1 38	10
E 24	එම	තුඩුමුල්ලේ වත්ත	ග. සිමන් ප්‍රකාන්දු	0 3 33	10
C 23	එම	කිරිගල්පොත්ත	උ. ඉසක්අප්පු සහ තවත්	12 3 1	10
සිතියම 1.					
1	පැල්පිට	ලෙන්කැරිගොල්ලේලත්ද	ක. පැලිය ප්‍රේම	0 2 25	10
2	එම	එම	එම	0 0 24	10
සිතියම 12.					
F 23	කිරිදර	අම්බකදෙහිය	ස. බාණේන්ඩිඅප්පු (ගල් පොතුගොඩ)	1 0 23	10
W 22	එම	කදුරුවෙල වත්ත	ව. ජයසික්අප්පු	4 3 8	10
සිතියම 16.					
146	ගරුල්	වම්වහලත්ද හොහොත් මිල කොලදෙහියවත්ත	වෙරලගලේ ඒබ්‍රහම් ප්‍රේම	0 3 34	10

නො.	ගම.	ඉඩම් නම.	කොතෙහි අයුරු නම.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල.
			සිතියම 7.		
O 17	කල්පොදාගොඩ	බෝගකකන්ත	සුරියේ රෝමිස්ප්පු	2 0 0	10
C 18	එම	කල්පොදාගොඩවත්ත	කො. ගෙවිලිස්ප්පු	1 0 37	10
			සිතියම 1. (ලංකාමැනීම.)		
B	පැල්පිට	ලොස්කැරිගොල්ලේ වත්ත	ව. එබ්බම්	5 2 15	20
V	එම	කම්මතකවත්ත	ම. සිංඤ්ජාප්පු	7 3 0	20
W	එම	දෙල්ගහවත්ත	ස. සුගන්ධ ප්‍රේරු සහ කෙනෙක්	0 1 27	20
			සිතියම 47. (ලංකාමැනීම.)		
70	අභ්‍යුරුගොඩ	වහාන වත්ත	ක. සර්දිගෙල් වෙදරුල	0 1 21	20
			සිතියම 16. (ලංකාමැනීම.)		
O 30	කරුලේ	කව්බුබෝගකවත්ත	ම. දවිත්ප්පු	1 2 6	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡාරයාගේ ප්‍රකාශනවලින් නොවන බැවින්, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාතිර දිනවේ වංශ සිටිති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රකාශනවලින් දැනගත හැකි වුවහොත්,

ගරුකර උතුරු පළාතේ ආඥාවලට,
 ඊ. ඇච්. ඉම් තර්න්,
 මහසෙක්‍රයාරිස් වමක.

No. 1,286, w. p.

Colonial Secretary's Office,
 Colombo, January 25, 1902.

ON Friday, March 7, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,241. Situation—Meda pattu of Siyane korale west.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
L 725	Wirangula	Delgabawatta	Madanayaka Appuhamillage Wellon Appu and another	2 1 0	30
F 730	Korasagoda	Migabawatta	Ranamuka Achchige Hendrick and others	1 2 38	30
P 11	Katukurunda	Ambalamawatta	W. Francisco Perera and others	1 1 16	30
Q 4	Nedimale	Dunakayagahawatta	Rupasinghe Acharige Joseph Perera and others	0 1 12	30
L 99	Gonehena	Millagabawatta	Manchanaikage Alisandri Appu	12 1 22	30
7403	Rukmale	Nugagabawatta	Pettikirischchige Magris and others	7 3 33	30
G 889	Ellakkala	Galwalakumbura	Kuruppu Achchige Punchappu	2 0 0	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
 E. F. IM THURN,
 Colonial Secretary.

No. 1,286, w. p.

මේ 1902 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් ප්‍රකාශනවලින් කන්දෝරුවේදී,

බස්නාතිර දිනවේ වංශ සිටිති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රකාශනවලින් නොවන බැවින්, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාතිර දිනවේ වංශ සිටිති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ප්‍රකාශනවලින් දැනගත හැකි වුවහොත්,

සිතියම 2,241. පිහිටීම සියනැකෝරලේ මැදපත්තුව.

නො.	ගම.	ඉඩම් නම.	අයිතිය කියන්නා.	මහත. අ. රු. ප.	අක්කර සහ මිල.
L 725	විරන්ගුල	දෙල්ගහවත්ත	මදනායක අප්පුහම්මල්ලාගේ වෙච්චිස්ප්පු සහ කෙනෙක්	2 1 0	30
F 730	කොරසගොඩ	මීගවත්ත	රනමුකආච්චිගේ ගෙවිලිස්ප්පු සහ කෙනෙක්	1 2 38	30
P 11	කවුකුරුණද	සිතියම 4,217. පිහිටීම කල්පිටිකෝරලේ පල්ලේපත්තුව.	ව. ප්‍රසාසික ප්‍රේරු සහ තවත්	1 1 16	30
Q 4	කැදිමාලේ	සිතියම 3,522. දුකුණකොත වත්ත	රුසිංහආච්චිගේ ජෝසප් ප්‍රේරු සහ තවත්	0 1 12	30

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්යා.	ඉක්කර මහත. යකමිල. අ. රු. ප. රු.
L 99	කෝනගේන	සිතියම 351. පිහිටීම මිල්ලතහවත්ත	සියනැකෝරලේ අදිකාරිපත්තුව. මහවිතාසකගේ අලියන්දිඅප්පු	12 1 22 30
7403	රුක්මලේ	සිතියම 5,860. පිහිටීම හුගහවත්ත	සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. පැවිතිකිරිආවච්ඡේ ම. ශ්‍රීස් සහ තවත්	7 3 33 30
G 889	ඇල්ලක්කල	සිතියම 2,440. පිහිටීම ගල්වලකුඹු	සියනැකෝරලේ උඩගහපත්තුව. කුරුල්ලුආච්ඡේ සිත්වල්ලු	2 0 0 30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපනාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුරු පළාතවත්තයේගේ ආඥාව ලෙස,
 ජ. ඇල්. ඉම් හර්න්,
 මහසෙක්‍රයාරිස් වමිහ.

No. 1,287, w. p. Colonial Secretary's Office, Colombo, January 30, 1902.

ON Tuesday, March 11, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,293. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
5860	Panagoda	Kahatagahakissiya	Mututantiriganel Appu	0 1 5	30
F 432	Meddegama	Preliminary plan 7,897. Situation—Gangaboda p.	H. Baronchisiyane korale.	0 1 35	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
 E. F. IM THURN,
 Colonial Secretary.

No. 1,287, w. p. වමි 1902 ක්වු ජනවාරි 30 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස් නාන්තරයේ කන්දෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපනාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමි 1902 ක්වු මාර්තු මස 11 වෙනි දිනව අගනරුවාදී දවල් 12ට කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර මිනිස්ව නොනොන් තීන්දුකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 8,293. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්යා.	ඉක්කර මහත. යකමිල. අ. රු. ප. රු.
5860	පනාගොඩ	කහවගහකිස්සියා	මුතුකන්ත්‍රියේ සාලේඅප්පු	0 1 5 30
F 432	මැදදේගම	සිතියම 7,897. පිහිටීම සියනැකෝරලේ ගහබොඩපත්තුව.	හ. බාරොන්චිඅප්පු	0 1 35 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උපනාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුරු පළාතවත්තයේගේ ආඥාව ලෙස,
 ජ. ඇල්. ඉම් හර්න්,
 මහසෙක්‍රයාරිස් වමිහ.

No. 1,288, w. p. Colonial Secretary's Office, Colombo, January 30, 1902.

ON Tuesday, March 11, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
C 24	Giridara	Tuduwaelaowita	Hewahunuge Siman Fernando	11 0 20	30
E 24	Do.	Tuduwamullewatta	do.	0 3 33	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
 E. F. IM THURN,
 Colonial Secretary.

No. 1,288, W. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 30 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථලයකින් සේවයේ කන්තෝරුවේදීය.

විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 11 වෙනි දින වූ අඟහරුවාදා දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් නිවැරදි කර දෙනු ලබන දෙනවා ඇත.

සිතියම 12. (ලංකා ලැබීම.) පිහිටීම සිංහලාසනයේ ගඟබඩපත්තුවේ.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නිවැරදි කිරීම.	අක්කර මහත. ගක මිල.	
				අ. රු. ප.	රු.
C 24	ශිරිඳර	කුඩුවැලුම්පිට	සේවානුසුමේ සිමන් ප්‍රණන්ද්‍ර	11	0 20 30
E 24	එම	කුඩුවැලුම්පිට	එම	0	3 33 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්ථලයකින් සේවයේ ගෙන දැක්වීමේ කොන්දේසි ගැණ විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් සේවයේ ගෙන දැක්වීමට පුළුවන.

ගරුකර උතුම්ව සේවයේ ගෙන දෙනු ලැබ,

ජී. ඇස්. ඉම් හර්ස්, මහසෙනෙවුකාරිස් වම්මන.

No. 1,289, W. P.

Colonial Secretary's Office, Colombo, January 30, 1902.

ON Tuesday, March 11, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,14. Situation—Within the Municipality of Colombo.

Lot.	Village.	Name of Grant.	Description.	Extent.			Upset Price per Lot. Rs.
				A.	R.	P.	
10877	Dematagoda	Cr	Grass and cinnamon land	0	3	3.75	3,100
10878	Do.		do.	0	2	11	2,276
10879	Do.		Grass and cinnamon land (road reservation)	0	2	39.12	—
10880	Do.		Grass and cinnamon land	0	1	2.75	1,076
10881	Do.		do.	0	2	10.25	2,264
10882	Do.		do.	0	2	3.25	2,088
10883	Do.		do.	0	2	8.88	2,224
10884	Do.		do.	0	2	1.50	2,052
10885	Do.		do.	0	1	30	1,752
10886	Do.		do.	0	1	4.75	1,128
10887	Do.		Open land	0	2	10.25	2,264
10888	Do.		Low jungle (road reservation)	0	0	32.75	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

E. F. IM THURN, Colonial Secretary.

No. 1,289, W. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථලයකින් සේවයේ කන්තෝරුවේදීය.

විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 11 වෙනි දින වූ අඟහරුවාදා දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් නිවැරදි කර දෙනවා ඇත.

නො.	ගම.	අයිතිකම් නිවැරදි කිරීම.	අන්දම.	ඉඩම්කවිවෙරියේ මහත. මිල.	
				අ. රු. ප.	රු.
10877	දෙවවගොඩ	ආණ්ඩුව	කුරුඳුවත්ත	0	3 3.75 3,100
10878	එම	එම	එම	0	2 11 2,276
10879	එම	එම	එම පාරකට ඉතුරුකර තිබෙන ඉඩම (හඟහම්)	0	2 39.12 —
10880	එම	එම	කුරුඳුවත්ත	0	1 2.75 1,076
10881	එම	එම	එම	0	2 10.25 2,264
10882	එම	එම	එම	0	2 3.25 2,088
10883	එම	එම	එම	0	2 8.88 2,224
10884	එම	එම	එම	0	2 1.50 2,052
10885	එම	එම	එම	0	1 30 1,752
10886	එම	එම	එම	0	1 4.75 1,128
10887	එම	එම	එම	0	2 10.25 2,264
10888	එම	එම	බුඩුබිම	0	0 32.75 —

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්ථලයකින් සේවයේ ගෙන දැක්වීමේ කොන්දේසි ගැණ විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් සේවයේ ගෙන දැක්වීමට පුළුවන.

ගරුකර උතුම්ව සේවයේ ගෙන දෙනු ලැබ,

ජී. ඇස්. ඉම් හර්ස්, මහසෙනෙවුකාරිස් වම්මන.

No. 1,290, W. P.

Colonial Secretary's Office,
Colombo, February 5, 1902.

ON Monday, March 17, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,750. Village—Wanahengoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				A.	R.	Rs.
7161	Bulugahalanda	Crown	High jungle	18	3 36	30
7162	Do.	do.	Jungle	10	1 20	30
Preliminary plan 7,473. Village—Badanagoda.						
C 365	Alubogahawattalanda	Crown	Garden	0	1 10	20
3268	Kandegewelatunelamodara	do.	Deniya	0	1 36	10
J 365	Dodangodagewatta-addara <i>alias</i> Linda-langaowita	do.	do.	1	2 28	10
O 365	Badanagodawillahadudeniya	do.	do.	4	3 19	15
3269	Batahenalanda	do.	Chena and jungle	3	3 1	30
3270	Kosgahawattalanda	do.	do.	7	3 0	30
3271	Tunelamodaradeniya	do.	Deniya	6	0 15	15
3273	Elukudumulla	do.	do.	4	2 21	15
3274	Kosgahawattalanda	do.	Jungle	12	2 17	30
3280	Uluwawelapahalagankanda	do.	Deniya	7	3 30	15
Situating in the Beruwalbadda of the Kalutara totamune.						
Preliminary plan 11,069. Village—Tudugala.						
10564	Panwiladeniya	Crown	Abandoned field	0	2 36	10
Preliminary plan 10,912. Village—Dodangoda.						
9990	Pattigalalanda	Crown	Jungle	28	1 30	30
9994	Do.	do.	do.	41	0 0	30
Preliminary plan 11,149. Village—Yatadolawatta.						
10961	Koratuwahenedeniya	Crown	Deniya	5	0 33	10
Situating in the Iddagoda pattu of Pasdun korale west.						
Preliminary plan 7,201. Village—Yagirala.						
2169	Udumullepitakattiya	Crown	For reservation	0	1 0	—
2170	Ittawaladeniya	do.	do.	1	1 27	—
Preliminary plan 7,188. Village—Yagirala.						
2124	Batapitiyaudumulla	Crown	For reservation	0	1 30	—
Situating in the Walallawiti pattu of Pasdun korale west.						
Preliminary plan 10,994. Village—Kobowaka.						
10280	Ambagahakumburapitakattiya	Crown	Deniya	0	0 18	15
10282	Do.	do.	Jungle	0	0 18	15
10285	Delgahawattapitakattiya	do.	Deniya	0	0 35	15
Preliminary plan 11,082. Village—Ihala Naragala.						
10641	Hirikumbura	Crown	Deniya	0	0 36	10
10642	Ittagalahena	do.	Low jungle	0	0 2	10
10644	Ittagalahenawaturana	do.	Deniya	0	0 2	10
10645	Hirikumburapitakattiya	do.	do.	0	0 22	10
Situating in the Gangaboda pattu of Pasdun korale east.						
Preliminary plan 3,270. Village—Migahutenna.						
5773	Gurukedehenakattiya	Crown	Deniya	2	1 31	20
5774	Part of Gurukedehenakattiya	do.	do.	1	1 30	15
5775	Do.	do.	do.	0	2 5	15
Z 305	Dawatagaha-aswedduma <i>alias</i> Paragaha-aswedduma	Para-Don Abraham Kotalawa of Ratmale and others	Paddy field	4	3 37	50
Situating in the Maha pattu south of Pasdun korale east.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,290, W. P.

වෙසි 1902 ක්වු පෙවරවා මස 5 වෙනි දින කොළඹ

මහසෙක්කාරවිස්ලක්කාත්සේනේ කන්තෝරුවේදීය.

කුමාර දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ උපවිජයකරුන්ගේ විසින් මෙහි පහත සඳහන් වෙස ආණ්ඩුව සන්ධන ඉඩම් ආණ්ඩුමේ නියෝගවල ප්‍රකාරයට වෙසි 1902 ක්වු මාර්තු මස (17) දහවැනි දිනවූ සඳුදා දවල් 12ට කමර කමිටිවේදී වෙන්දේසිකර විකුණනට හෝ නිවැරදිකරනට යෙදෙනවා ඇත.

සිතියම 8,750. අයිතිකම කියන්නා—රජසන්ධන.

කො.	කම.	ඉඩමේ නම.	අත්දම.	මහස. සන්ධන.		
				අ. රු. ප.	රු.	
7161	වහනේන්කොඩ	මුම්හලුන්ද	මුකලාන	18	3 36	30
7162	එම	එම	කැලේ	10	1 20	30

නො.	ගම.	ඉඩම් නම.	අයදුම:	අක්කර මහක. සහ මිල.	
				අ. රු. ප.	රු.
සිතියම 7,473.					
C 365	බදනාගොඩ	අළුබෝගහවත්ත ලත්ද	වහාව	0 1 10	20
3268	එම	කන්දෙගේවෙල තුන්ඇලමෝදර	දෙකිය	0 1 36	10
J 365	එම	දෙවනගොඩගේ වත්තඅද්දර හො			
		හොත් ලීදලග බිම්ම	එම	1 2 28	10
O 365	එම	බදනාගොඩ මිල ගබ්බදෙකිය	එම	4 3 19	15
3269	එම	බවහේතලත්ද	හේත සහ කැලේ	3 3 1	30
3270	එම	කොස්ගහවත්තලත්ද	එම	7 3 0	30
3271	එම	තුන්ඇලමෝදර දෙකිය	දෙකිය	6 0 15	15
3273	එම	ඇලුඟුබිල්ල	එම	4 2 21	15
3274	එම	කොස්ගහවත්ත ලත්ද	කැලේ	12 2 17	30
3280	එම	ලඵවාවෙල පහල ගත්කන්ද	දෙකිය	7 3 30	15
පිහිටා තිබෙන්නේ කඵකර හොට්ටුවේ බේරුවල් බද්දේය.					
සිතියම 11,069.					
10564	කුඹුගල	පත්වලදෙකිය	පුරං කුඹුර	0 2 36	10
සිතියම 10,912.					
9990	දෙවනගොඩ	පව්විතලලත්ද	කැලේ	28 1 30	30
9994	එම	එම	එම	41 0 0	30
සිතියම 11,149.					
10961	ආවදෙලවත්ත	කොරටුවහේත දෙකිය	දෙකිය	5 0 33	10
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුම්කෝරලේ ඉද්දගොඩපත්තුවේය.					
සිතියම 7,201.					
2169	සකිටුල	ලඹුමුල්ලේ පිටකවිටිය	නොමිකිනිය පුඟුසි	0 1 0	—
2170	එම	ඉත්තාවලදෙකිය	එම	1 1 27	—
සිතියම 7,188.					
2124	එම	බටපිටිය ලඹුමුල්ල	එම	0 1 30	—
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුම්කෝරලේ වලල්ලා විටිපත්තුවේය.					
සිතියම 10,994.					
10280	කොඹොවත	අඹිගහකුඹුර පිටකවිටිය	දෙකිය	0 0 18	15
10282	එම	එම	කැලේ	0 0 18	15
10285	එම	දෙල්ගහවත්තේ පිටකවිටිය	දෙකිය	0 0 35	15
සිතියම 11,082.					
10641	ඉහලතාරාල	හිරිකුඹුර	එම	0 0 36	10
10642	එම	ඉත්තාගල හේත	පුත්තිකැලේ	0 0 2	10
10644	එම	ඉත්තාගලහේත වතුරත	දෙකිය	0 0 2	10
10645	එම	හිරිකුඹුරේ පිටකවිටිය	එම	0 0 22	10
පිහිටා තිබෙන්නේ කැගෙනහිර පස්දුම්කෝරලේ ගහවඩපත්තුවේය.					
සිතියම 3,270.					
5773	එම	ගුරුකඩහේත කවිටිය	දෙකිය	2 1 31	20
5774	එම	ගුරුකඩහේතකවිටියේ කොටසක්	එම	1 1 30	15
5775	මහනගැන්න	අයිතිකම් කියත්තා—රජසත්තක.			
		ගුරුකඩහේත කවිටියේ කොටසක්	දෙකිය	0 2 5	15
Z 305	මහනගැන්න	අයිතිකම් කියත්තා—රත්මලේ පදිත්ති දෙක ඒමුනම් කොහලාවල සහ තවත්.			
		දවවගහ අස්වැද්දුම හොහොත්			
		පරගහඇස්වැද්දුම	කුඹුර	4 3 37	50
පිහිටා තිබෙන්නේ කැගෙනහිර පස්දුම්කෝරලේ දකුණුමහපත්තුවේය.					

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපරික්ෂකාලයට පත්කරන්නේය. මිනිනිම කොන්දෙසි ගැණ කඵකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපප්පත්තලත්තාත්සේගෙත්ද දුනගත්ව පුඵවන.

ගරුකර උතුමානත්වතත්සේගේ අඟුමලෙස,
 ඊ. ඇප්. ඉම් හරිත්,
 මහසෙනෙකාරිස් මමිස.

No. 1,291, W. P.

Colonial Secretary's Office,
Colombo, February 5, 1902.

ON Monday, March 17, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,884. Village—Gamagoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
9891	Kereketiyamukalana	Crown	Forest	2 0 14	250
9892	Kereketiyawatta	do.	Garden	0 1 25	200

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 1,798.	Village—Ukuwatta.			
6155	Adikarigodellewela	Crown	Paddy field	8	0 0	45
6156	Do.	do.	do.	16	2 15	45
6157	Do.	do.	do.	4	2 32	45
		Situating in the Kalutarabadda of Kalutara totamune.				
		Preliminary plan 10,985.	Village—Nagabaduwa.			
10250	Delgahalanda	Crown	Jungle	10	0 30	40
10251	Do.	do.	do.	11	2 0	40
10252	Do.	do.	do.	9	2 21	40
10253	Siribarageudumullekele	do.	do.	9	0 13	30
10254	Do.	do.	do.	7	2 23	30
10255	Do.	do.	do.	9	0 12	30
10256	Do.	do.	do.	6	1 1	30
		Preliminary plan 10,956.	Village—Potuwila.			
10141	Papaliyagahalanda	Crown	Chena	3	3 2	200
10142	Do.	do.	do.	4	0 25	200
10143	Do.	do.	do.	4	2 30	250
10144	Do.	do.	do.	2	2 28	1,000
10145	Do.	do.	do.	3	0 8	200
10146	Do.	do.	do.	3	2 13	250
10147	Do.	do.	do.	3	0 5	200
10148	Do.	do.	do.	5	2 9	100
		Situating in the Paiyagalbadda of Kalutara totamune.				
		Preliminary plan 10,969.	Village—Munagama.			
10200	Millagahakumburadeniya	Crown	Deniya	1	3 30	150
		Situating in the Kumbuke pattu of Rayigam korale.				
		Preliminary plan 5,894.	Village—Panagoda.			
Q 352	Gallanamullekumbura	Crown	Deniya	1	2 23	30
7496	Punchiduwegodella	do.	Jungle	0	2 34	100
		Situating in the Munwattabage pattu of Rayigam korale.				
		Preliminary plan 10,742.	Village—Lenwanduwa.			
9359	Ellakanda	Crown	Jungle	14	0 24	20
		Village—Pannila.				
9361	Ellakanda	Crown	Jungle	32	0 20	20
9362	Do.	do.	do.	1	2 4	20
		Situating in the Walallawiti pattu of Pasdun korale west.				
		Preliminary plan 3,548.	Village—Iddagoda.			
7539	Galwalagodaland	Vogan Company	Garden	6	1 22	120
		Village—Gurudala.				
7543	Masliaddakumbura	Liana-arachchige Don Carolis Wijesingha	Paddy field	0	1 32	20
		Village—Iddagoda.				
U 391	Undikandiagodella	Don Arnolis Jayasekera-arachchi and others	Garden	0	1 31	10
V 391	—	Crown	Owita	0	0 14	10
		Preliminary plan 3,691.	Village—Gurudala.			
8050	Kohiladeniya	Crown	Deniya	0	2 20	10
8051	Kandaketiyadeniya	do.	do.	0	1 38	10
8065	Madurugoda	do.	For reservation	6	3 21	—
		Preliminary plan 481.	Village—Pantia.			
1994	Weebadawela	Wickrama-arachchi Weebaddaliyanage Kalanis Appuhami and others	Paddy field	8	1 25	100
		Preliminary plan 2,237.	Village—Pantiya.			
8110	Donamulladeniya	Heirs of the late Thomas de Livera, Mudaliyar	Paddy field	4	3 0	50
		Preliminary plan 5,413.	Village—Pantiya.			
5867	Gonamullakumbura	Crown	Paddy field	0	2 12	20
		Situating in the Iddagoda pattu of Pasdun korale west.				
		Preliminary plan 11,013.	Village—Kitulgoda.			
10390	Pailakkandewatta	Crown	Garden	0	0 22	50
		Situating in the Maha pattu north of Pasdun korale east.				
		Preliminary plan 9,936.	Village—Mahakalupahana.			
6809	Nagahatotakele	Crown	Chena and jungle	3	1 18	50
6811	Do.	do.	Jungle	1	3 17	250
		Situating in the Maha pattu south of Pasdun korale east.				

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,291, W. P.

වර්ෂ 1902 කවුළු පෙබරවාරි මස 5 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිකාරීන්ගේ කාර්යාලයේ කටයුතු වේදිය.

කළු පාට දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශකවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම වූ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 කවුළු මාර්තු මස 17 වෙනි දින සඳුදා දවස 12ව කළු පාට කළු පාට වෛද්‍යවේදී වෛද්‍යවේදීන් විකුණනට කෝ නියෝගයට යොදනවා ඇත.

සිතියම 10,884. ගම—ගමනෙඩ.

නො.	ඉඩමේ නම.	අයිතිය මි නිසන්තා.	අත්දම.	අක්කර මහත. ගම මුල.		
				අ. රු ප.	රු.	
9891	කැරුකැවිදේකුඹුර	රජසත්තක	මුළුලාන	2	0 14	250
9892	කැරුකැවිදේවත්ත	එම	එම	0	1 25	200
සිතියම 1,798. ගම—උක්වත්ත.						
6155	අදිකැරියොඩැල්ලේවෙල	රජසත්තක	කුඹුර	8	0 0	45
6156	එම	එම	එම	16	2 15	45
6157	එම	එම	එම	4	2 32	45
පිහිටා තිබෙන්නේ කළු පාට නොවනුයේ කළු පාට වෛද්‍යය.						
සිතියම 10,985. ගම—නාගහඳුව.						
10250	දෙල්ගහලත්ද	රජසත්තක	කැලේ	10	0 30	40
10251	එම	එම	එම	11	2 0	40
10252	එම	එම	එම	9	2 21	40
10253	සිරිවෙරගේ උඩුමුල්ලේ					
	කැලේ	එම	එම	9	0 13	30
10254	එම	එම	එම	7	2 23	30
10255	එම	එම	එම	9	0 12	30
10256	එම	එම	එම	6	1 1	30
සිතියම 10,956. ගම—පොතුමල.						
10141	පැපිලියගහලත්ද	රජසත්තක	කේන	3	3 2	200
10142	එම	එම	එම	4	0 25	200
10143	එම	එම	එම	4	2 30	250
10144	එම	එම	එම	2	2 28	1,000
10145	එම	එම	එම	3	0 8	200
10146	එම	එම	එම	3	2 13	250
10147	එම	එම	එම	3	0 5	200
10148	එම	එම	එම	5	2 9	100
පිහිටා තිබෙන්නේ කළු පාට නොවනුයේ පසියාගල් බද්දේය.						
සිතියම 10,969. ගම—බුහගම.						
10200	මල්ලගහකුඹුරේදෙහිය	රජසත්තක	දෙහිය	1	3 30	150
පිහිටා තිබෙන්නේ රසියම්කෝරලේ කුඹුණේ පත්තුවේය.						
සිතියම 5,894. ගම—පනාගොඩ.						
Q 352	ගල්ලකුඹුරේකුඹුර	රජසත්තක	දෙහිය	1	2 23	30
7496	පුත්තියොඩැල්ල	එම	කැලේ	0	2 34	100
පිහිටා තිබෙන්නේ රසියම්කෝරලේ මුත්තේකෝරලේය.						
සිතියම 10,742. ගම—ලොව්වන්දුව.						
9359	ඇල්ලකන්ද	රජසත්තක	එම	14	0 24	20
ගම—පත්තිය.						
9361	එම	එම	එම	32	0 20	20
9362	එම	එම	එම	1	2 4	20
පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරලේ වලල්ලාමිපිටත්තුවේය.						
සිතියම 3,548. ගම—ඉද්දගොඩ.						
7539	ගල්ලොගොඩලත්ද	වොගන් කොමිටිය	වහාව	6	1 22	120
ගම—ඉද්දගොඩ.						
7543	මස්ලියද්දෙකුඹුර	ලියනආරම්මියේ දෙත් කරෝලිය විජේසංඝ	කුඹුර	0	1 32	20
ගම—ඉද්දගොඩ.						
U 391	ලත්තිකන්ඩිය ගොඩැල්ල	දෙත් අර්කෝලිය ජනසේනර				
V 391	—	ආරම්මිය කවත් අග රජසත්තක	වහාව බිහව	0	1 31	10
				0	0 14	10
සිතියම 3,691. ගම—ඉද්දගොඩ.						
8050	කොහිලදෙහිය	රජසත්තක	දෙහිය	0	2 20	10
8051	කැන්දකැවිදේදෙහිය	එම	එම	0	1 38	10
8065	මදුරුගොඩ	එම	විකුණවත්ත	6	3 21	—
සිතියම 481. ගම—පාත්තිය.						
1994	විබදවෙල	වික්‍රමආම්මියද්දලියගමේ කල නිස් අප්පුකාම සහ කවත්	කුඹුර	8	1 25	100
සිතියම 2,237.						
8110	දොනමුල්ලදෙහිය	කෝමස් ද ලීවේර මුදියාන්සේ රුල ගාමිගේ උරුමකාරයෝ	එම	4	3 0	50

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීරුණා.	අන්දම.	අක්කර	
				මහක. රූ. ප.	ගක මිල. රූ.
5867	ලෝකවුල්ලකුඹුර පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුම්කෝරලේ ඉදිදොගොඩ පත්තුවේය.	සිතියම 5,413. ගම—පාන්තිය. රජසත්තක	කුඹුර	0	2 12 20
10390	පසිලක්කන්දෙවත්ත පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුම්කෝරලේ උතුරු මහපත්තුවේය.	සිතියම 11,013. ගම—කිතුල්ගොඩ. රජසත්තක	වගාව	0	0 22 50
6809	නාගගනොවකැලේ	සිතියම 9,936. ගම—මහකඵපහන. රජසත්තක	හේන සහ කැලේ	3	1 18 50
6811	එම පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුම්කෝරලේ දකුණු මහපත්තුවේය.	එම	කැලේ	1	3 17 250

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල් ජනානාන්දයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන සඵකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවිජයන උත්තරානන්දයන්ගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානන්දයන්ගේ ආඥාවලස,

ඊ. ආඨ. ඉම් හර්න්,
මහසෙනෙකාරීස් මමිත.

LAND SALES IN THE CENTRAL PROVINCE.

IT is hereby notified that the sale of lots 13,464 and 13,466 in preliminary plan 5,046, fixed for Friday, January 31, 1902, at the Matale Kacheheri, appearing under No. 1,834 in the *Government Gazette* No. 5,824 of December 20, 1901, is postponed for Wednesday, March 5, 1902, at the Pallegama Gansabhawa.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

වෑ 1901 ක්වු දෙසැම්බර් මස විසිවෙනි දින නොම්බර 5,824 දරන ගැසට්ටුවක නොම්බර 1,834 මිකුම් කොන්දේසියේ දෙක අංක 1902 ජනවාරි මස 31 වෙනි දින සිකරුද මාතලේ කඵවේරියේදී විකිණනට පුළුවන කර තිබෙන නොම්බර 5,046 පැලැන් කඩදසියේ 13,464 සහ 13,466 කිම්සවිම් මසී 1902කේ මාර්තු මස පස් වෙනි දින බද්ද පල්ලේගම ගම්සතාවේදී වෙන්දේසි කරනට ගෙදෙනවා ඇත.

ගරුකර උතුමානන්දයන්ගේ ආඥාවලස,

ඊ. ආඨ. ඉම් හර්න්,
මහසෙනෙකාරීස් මමිත.

Colonial Secretary's Office,
Colombo, January 30, 1902.

THE sale of the under-mentioned allotments of land appearing advertised in the *Ceylon Government Gazette* No. 5,825 of December 28, 1901, has been postponed from Wednesday, February 12, 1902, to Tuesday, February 18, 1902, at 12 o'clock noon, at the office of the Hon. the Government Agent for the Central Province in Kandy.

Three allotments of land situated in the Uda Dumbura division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Preliminary plan 3,690.		Description.	Extent.
			Name of Claimant.			
A 635	Bombure	Amunawalla-adulla-aswedduma	Crown		Paddy field with a bit of chena	0 3 7
B 635	Do.	Nagollabena-aswedduma	do.		Paddy field overgrown with jungle	2 1 22
C 635	Do.	Radamuna-aswedduma	do.		do.	3 2 1

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,840, C. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Wednesday, March 5, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Yatinuwara division of the Kandy District of the Central Province.
Preliminary plan 2,883.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.
N 279	Waharakgoda	Marapola or Nikatenna	Gamagedara Appnhami	0 1 11

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,840, C. P.

වම 1902 ක්වු ජනවාරි මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්ත ජනාන්තර විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1902 ක්වු මාර්තු මස 5 වෙනි මුද්දන දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට සඳහන් වා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ යටිතල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි එකක්.

පිහිටීම 2,383. අයිතිකම් නිකුත් කිරීමේදී—මහගෙදර අජ්ජනාමි. මහත.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
N 279	වරක්කොඩ	මාරපොල නොකොට් නිකුත් කිරීම	—	0 1 11

අක්කරයක් රුපියල් 20 කිට පවත්වනු ලබන බවට සඳහන් වේ.

මේ ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්පනරුල් උත්තරාන්තරයෙන් දැනගත හැකිවන්නේ ඇර මිනිසුන් මොනදේසි ගැන තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීය ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තරයෙන් දැනගත හැකිවේ.

ගරුභර උතුමානවතන්තේසේසේ ආඥාවලෙස,
ජී. ඇච්. ඉම් හර්න්,
මහසෙනෙවිවරයාගේ වමින.

No. 1,841, C. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Wednesday, March 12, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.
Preliminary plan 4,823.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Y 808	Mitalawa	Dodantennahena	N. Watti	Tea	0 1 29

Upset price,—Rs.175 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,841, C. P.

වම 1902 ක්වු ජනවාරි මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්ත ජනාන්තර විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1902 ක්වු මාර්තු මස 12 වෙනි මුද්දන දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට සඳහන් වා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි එකක්.

පිහිටීම 4,823. ගම—මිතලවම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත් කිරීමේදී—	අන්දම.	අ. රු. ප.
Y 808	දොඩන්තැන්නේ හේන	ඇන්. වත්ති	—	0 1 29

අක්කරයක් රුපියල් 175 කිට විකුණනු ලබන බවට සඳහන් වේ.

මේ ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්පනරුල් උත්තරාන්තරයෙන් දැනගත හැකිවන්නේ ඇර, මිනිසුන් මොනදේසි ගැන තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීය ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තරයෙන් දැනගත හැකිවේ.

ගරුභර උතුමානවතන්තේසේසේ ආඥාවලෙස,
ජී. ඇච්. ඉම් හර්න්,
මහසෙනෙවිවරයාගේ වමින.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

IT is hereby notified that the sale of lands in Matara District fixed for Wednesday, February 26, 1902, at the Matara Kachcheri, appearing under No. 1,182, S. P., in the *Government Gazette* No. 5,823 of December 13, 1901 (Part III., page 3415), is postponed for Tuesday, March 25, 1902, at the Morawaka Resthouse.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

විෂි 1901 ක්ව දෙසැම්බර් මස 13 වෙනි දින නොමැර 5,823 දරන ආණ්ඩුවේ ගැසට්පත්‍රයේ (III. කාණ්ඩයේ 3,415 වෙනි පිටුව) නොමැර 1,182 S. P. විකුණුම් නොකිසියේ සේන 1902සේ පෙබර වාරි මස 26 වෙනි දින මාතර කවිචේරියේදී විකුණුම් ප්‍රසිද්ධ කර තිබෙන මාතර පලාතේ බිම්කවරි, වෂි 1902 ක්ව මාර්තු මස 25 වෙනි අඟහරුවාදොව මොරවක නානායමේදී විකිණීමට කල්දැමුව මෙයින් දනගන යුතුයි.

ගරුතර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
ඊ ආඡ. ඉම තරින්,
මහසෙකුතාරිස් වමක.

No. 1,191, s. p.

Colonial Secretary's Office,
Colombo, January 28, 1902.

ON Thursday, April 3, 1902, at noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up to sale or settlement, at his office at Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,759.—Mandaduwa.

Lot.	Name of Land.	Claimant—Crown. Name of Applicant.	Description.	Appraised	
				Extent. A. R. P.	Value. Rs.
14028	Kolongahahena or Pohiwewa Gilmepahalapittaniya	J. A. P. Don Nikulas	Chena	14 2 15	10
14029	Kolongahahena	do.	Citronella garden	0 2 22	15
14030	Do.	do.	Garden	0 0 23	15
14031	Do.	do.	do.	0 2 21	15
14032	Do.	do.	Reservation for channel	0 3 38	0
14033	Pohiwewamulana	do.	Paddy field	0 0 24	25
14034	Kolongahahena	do.	Road reservation	0 0 33	—
Preliminary plan 5,802.—Dimbulgoda.					
Claimant—S. H. A. Don Bastian.					
14204	Kahambiliyahena	S. Don Bastian	Chena	12 0 26	10
Claimant—Crown.					
14205	Ehalagahakorotuwa	R. K. Hin Appu	Garden	0 1 36	15
14206	Ehalagahahena	do.	do.	1 2 8	15
14207	Punchiwewagawahena	S. Babappu	Chena	1 0 10	10
14208	Do.	do.	Garden	0 0 10	20
14209	Do.	Crown	Road reservation	0 0 5	—
14210	Elagawahena	S. H. Dingi Appuhami	Chena	0 1 13	10
14211	Do.	do.	Garden	0 2 15	15
Preliminary plan 5,803.—Attanayala.					
Claimant—Crown.					
14212	Weligahapanguwa <i>alias</i> Beli- gahapanguwa	Crown	Paddy field	1 0 26	25
Preliminary plan 5,841.—Netulpitiya and Medagma.					
Claimant—Crown.					
14336	Wekadakorotuwa	Vidanagamage Don Davit	Chena	1 3 36	10
Preliminary plan 5,848.—Pattiyapola.					
Claimant—B. Sendiris <i>alias</i> Sanna.					
14357	Mylagahahena	N. R. Sanguwa	Garden	3 2 4	10
Claimant—Bralage <i>alias</i> K. Sendiris.					
14358	Masmorugahakorotuwa	W. Don Samel	Garden	3 1 9	15
Claimant—A. Sadiris.					
V 534	Rukattanagahahena	Crown	Garden	0 3 24	20
W 534	Rukattanawatta	do.	do.	1 0 23	100
Claimant—K. B. Aberan.					
X 534	Medawewagawawatta	Crown	Garden	0 3 14	10
Y 534	Medawewadeniya	do.	Deniya	1 2 0	10
Claimant—K. B. Aberan and Crown.					
Z 534	Pitamandiya	Crown	Deniya	2 3 6	15
Claimant—A. Don Siman and others.					
14359	Kadurugahawatta	Crown	Garden	0 3 12	20

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Appraised Value. Rs.
		Claimant—Pattiyapola temple.			
A 535	Konewattamulana	Crown	Field	2 1 25	15
B 535	Rukattanaghamulana	do.	do.	0 3 35	15
		Claimant—Crown.			
14360	Medawewa	Crown	Tank	0 2 10	10
		Claimant—K. B. Aberan.			
14361	Mylagahahena	Crown	Garden	0 3 38	10
C 535	Mylagahakoratuwa	do.	do.	1 1 0	15
14362	Do.	do.	do.	0 1 16	15
		Claimant—Crown.			
14363	Kadurugahawatta	Crown	Garden	0 1 38	20
14364	Galugahawatta	do.	do.	1 1 4	20
14365	Telambugahawatta	do.	do.	1 0 37	50
14366	Kajugahakoratuwa	do.	do.	0 2 38	15
14367	Mylagahawatta	do.	do.	1 0 0	100
14368	Julgahawatta	do.	do.	0 3 26	30
14369	Julgahakoratuwa	do.	do.	0 1 32	10
14370	Telambugahawatta	do.	do.	1 0 0	30
14371	Kadurugahawatta	do.	do.	0 3 16	30
14372	Mylagahawatta	do.	do.	1 3 0	30
14373	Kadurugahakoratuwa	do.	do.	0 3 10	20
		Claimant—K. B. Aberan.			
14374	Hedaketiarelebima	Crown	Chena	55 1 0	10
		Claimant—Crown.			
14375	Kanattewatta	Crown	Swamp	0 0 10	10
14376	Deniya	do.	Field	0 3 0	10
14377	Reservation for road	do.	Road reservation	0 3 30	—
		Preliminary plan 5,849.—Palatuduwa.			
		Claimant—Crown.			
14378	Talayaya or Welungahawatta	Crown	Garden	0 2 34	20
14379	Talayaya or Kagugahawatta	do.	do.	0 3 17	20
14380	Talayaya or Unagahawatta	do.	do.	1 2 28	50
14381	Do.	do.	do.	0 2 20	20
14382	Beddawayaya or Delgahawatta	do.	do.	0 3 9	15
14383	Beddawayaya or Kalugahawatta	do.	do.	0 1 1	15
14384	Do.	do.	do.	0 1 21	15
14385	Do.	do.	do.	0 0 24	10
14386	Do.	do.	do.	0 1 8	10
14387	Do.	do.	do.	0 0 33	10
14388	Beddawayaya or Daminiyagahawatta	do.	do.	1 0 4	20
14389	Beddawayaya or Ambagahawatta	do.	do.	1 1 34	30
14390	Beddawayaya or Nugagawawatta	Crown	Garden	0 3 2	30
14391	Beddawayaya	do.	Reservation	0 0 18	—

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,191, S. P.

විෂි 1902 ක්වු ජනවාරි මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ ජනපතිවරයාගේ කාර්යාලයේදී.

කම්බන්කොට දිසාවේ උපදේශනාලයකින් පිටවී මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු බවේ නිදහස්වල ප්‍රකාරයට විෂි 1902 ක්වු අංශුල මස 3 වෙනි දිනවු මුහුණපතිවරයාගේ දවල් 12ට පත්වලින් භාග්‍යමේදී බෙදීමකරනව නොහොත් වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

දකුණ දිසාවේ කම්බන්කොට පලාතේ බස්නාහිර ගිරුවාපත්තුමේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි (60) කැවිස්.

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිගන්වා.	අත්දම.	මහග. නාකම.	අ. රු. ප. රු.
14028	කොලොන්නකයේන කො. කොත් පෙ හිවැවේ හීල් මේ පහල පිව්වනික	ආණ්ඩුව			
14029	කොලොන්නකයේන	එම	සේන	14 2 15	10
14030	එම	එම	පැහිරි වත්ත	0 2 22	15
14031	එම	එම	එම	0 0 23	15
14032	එම	එම	එම	0 2 21	15
			අලුට ඉතිරිකරපු බිම්	0 0 33	—

නො.	ඉඩමේ නම.	අයිතියට කියන්නා.	අදාළ.	අක්කරයක සාමාන්‍ය වටි		
				මහත. අ. රු. ප.	භා. කම. රු.	
14033	පොතිවැවේ මුලත	ආණ්ඩුව	කැඹුර	0	0 24	25
14034	කොලොන්නගමගේන	එම	පාරට ඉතිරි කරපු බිම	0	0 33	—
14204	කෘතියාගේන	සිතියම 5,802. ඉල්ලුම්කාරයා—අ.ජ. දෙව් බස්නායක. අ.ජ. එච්. ඒ. දෙව් බස්නායක ගේන	ඉල්ලුම්කාරයා—ආර්. කේ. හිත්ඤ්ඤ. වත්ත	12	0 26	10
14205	ඇඟලගමකොරුව	ආණ්ඩුව	එම	0	1 36	15
14206	ඇඟලගමගේන	එම	එම	1	2 8	15
14207	පුංචිවැවගමගේන	ඉල්ලුම්කාරයා—අ.ජ. බඩාප්පු. ආණ්ඩුව	ගේන	1	0 10	10
14208	එම	එම	වත්ත	0	0 10	20
14209	එම	ඉල්ලුම්කාරයා—ආණ්ඩුව. ආණ්ඩුව	පාරට ඉතිරි කරපු බිම	0	0 5	—
14210	ඇඟලගමගේන	ඉල්ලුම්කාරයා—අ.ජ. එච්. හිත් අප්පහාමි. ආණ්ඩුව	ගේන	0	1 13	10
14211	එම	එම	වත්ත	0	2 15	15
14212	වේලිගමපොළ නොගොස් බැඳගම	සිතියම 5,803. අත්තනාල. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව. ආණ්ඩුව	කැඹුර	1	0 26	25
14336	සිතියම 5,841. කෙටුප්පිටිය සහ මැදගම. මෑකඩකොරුව	ඉල්ලුම්කාරයා—විදුගමගේ දෙව් දැව්න. ආණ්ඩුව	ගේන	1	3 36	10
14357	සිතියම 5,848. මසිරිපායොල. මසිරිගමගේන	ඉල්ලුම්කාරයා—අ.ජ. ආර්. සඞුවා. කී. සෙනෙප්පි නොගොස් සන්නා	වත්ත	3	2 4	10
14358	මස්වේරුගමකොරුව	ඉල්ලුම්කාරයා—ඩබ්ලිව්. දෙව් සාමෙල්. මුලගේ නොගොස් කේ. සෙනෙප්පි එම	එම	3	1 9	15
V 534	රුක්මනගමගේන	ඉල්ලුම්කාරයා—ආණ්ඩුව. ඒ. ඩබ්ලිව්. එම	එම	0	3 24	20
W 534	එම වත්ත	එම	එම	1	0 23	100
X 534	මැදවැවගම වත්ත	කේ. කී. අබිරත් එම	එම	0	3 14	10
Y 534	මැදවැවදෙණිය	දෙනිය එම	දෙනිය	1	2 0	10
Z 234	පිටමහේන	එම සහ ආණ්ඩුව එම	එම	1	3 6	15
14359	කදුරුගමවත්ත	ඒ. දෙව් සමන් සහ ඩබ්ලිව්. වත්ත	වත්ත	0	3 12	20
A 535	කොනෙවත්තේ මුලත	ඒ. ඩබ්ලිව්. කුඹුර	කුඹුර	2	1 25	15
B 535	රුක්මනගමගේ මුලත	එම එම	එම	0	3 35	15
14360	මැදවැව	ආණ්ඩුව	මැව	0	2 10	10
14361	මසිරිගමගේන	කේ. කී. අබිරත්	වත්ත	0	3 38	10
C 535	මසිරිගමකොරුව	එම එම	එම	1	1 0	15
14362	මසිරිගමකොරුව	සිතියම 5,848. මසිරිපායොල. කේ. කී. ආබිරත්	වත්ත	0	1 16	15
14363	කදුරුගමවත්ත	ආණ්ඩුව එම	එම	0	1 38	20
14364	ගුණගමවත්ත	එම එම	එම	1	1 4	20
14365	කොලොන්නගමවත්ත	එම එම	එම	1	0 37	50
14366	කප්පුගමකොරුව	එම එම	එම	0	2 38	15
14367	මසිරිගමගේන	එම එම	එම	1	0 0	100
14368	පුංචිගමවත්ත	එම එම	එම	0	3 26	30
14369	පුංචිගමකොරුව	එම එම	එම	0	1 32	10
14370	කොලොන්නගමවත්ත	එම එම	එම	1	0 0	30
14371	කදුරුගමවත්ත	එම එම	එම	0	3 16	30
14372	මසිරිගමවත්ත	එම එම	එම	1	3 0	30
14373	කදුරුගමකොරුව	එම එම	එම	0	3 10	20
14374	මැඩකැට්ටිආර්ථිම	කේ. කී. ආබිරත්	ගේන	55	1 0	10
14375	කනන්තලත්ත	ආණ්ඩුව	මඩඉඩම	0	0 10	10
14376	දෙනිය	එම	කුඹුර	0	3 0	10
14377	පාරට ඉතිරි කරපු බිම	එම එම	පාරට ඉතිරි කරපු බිම	0	3 30	—
14378	කලාය නොගොස් වෙ එනගමවත්ත	සිතියම 5,849. පාලගුඩුව. ආණ්ඩුව	වත්ත	0	2 34	20
14379	එම නොගොස් කප්පු ගමවත්ත	එම එම	එම	0	3 17	20
14380	එම නොගොස් උගමගම වත්ත	එම එම	එම	1	2 28	50
14381	එම	එම එම	එම	0	2 20	20
14382	බැඳවැවගම නොගොස් දෙල්ගමවත්ත	එම එම	එම	0	3 9	15

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	අක්කර ගණන		
				මහත.	භා.කම.	
				අ. රු. ප.	රු.	
14383	එම කොඹොත් කළුගල			0	1 1	15
	වත්ත	ආණ්ඩුව	වත්ත	0	1 21	15
14384	එම	එම	එම	0	0 24	10
14385	එම	එම	එම	0	1 8	10
14386	එම	එම	එම	0	0 33	10
14387	එම	එම	එම			
14388	එම කොඹොත් දම්බියා			1	0 4	20
	ගහවත්ත	එම	එම	1	1 34	30
14389	එම කොඹොත් අභිගත වත්ත	එම	එම			
14390	එම කොඹොත් නුගගස්			0	3 2	30
	වැසවිවත්ත	එම	එම			
14391	බැද්දැව්වත්ත	එම	ගහගමකර කිවෙන	0	0 18	—
			බිම			

දැන්වීමයි—මේ ඉඩම්වලට ගම් කීප් අයිතිකරුන් ඇතැයි කල්පනාකරණය කළ අයවරුන් විසින් මවුන්ස් අයිතිකම්වල සාක්ෂි උපද්වත්තරුන්ගෙන් ඉදිරිපිටදී විකුණුම් දෙපාර්තමේන්තුවට පෙනවාසිවන ලෙස දැනගතයුතුයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුල් උන්කාන්සේගෙන්ද, කිනීමේ කොන්දේසි ගැන කාරණා කමිටුවෙන්ද විමර්ශනය කළ යුතුය.

ගරුකර උතුමානවතක්සේගේ ආඥාවලස,
 ජ. ආ. ජ. ඉම් හර්ස්,
 මහලයකුරු පිස් වරු.

No. 1,192, s. P.

Colonial Secretary's Office,
 Colombo, January 29, 1902.

ON Tuesday, April 22, 1902, at 12 noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up to sale or settlement, at Hambantota Kachechi, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-four allotments of land situated in the Hambantota town of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Appraised Value.
				A.	R. P.	Rs.
14851	Major's garden	Crown	Chena	0	3 38	10
14852	Do.	do.	Reservation for road	0	0 18	10
14853	Do.	do.	Chena	0	2 18	10
14854	Do.	do.	Reservation for road	0	0 14	10
1 55	Do.	do.	Chena	1	0 26	10
1 856	Do.	do.	Reservation for road	0	0 5	10
14857	Do.	do.	Chena	0	1 33	10
14858	Do.	do.	Reservation for road	0	0 2	10
14859	Do.	do.	Chena	0	2 26	10
14860	Do.	do.	Reservation for road	0	0 15	10
14861	Do.	do.	Chena	0	0 24	10
14862	Do.	do.	Reservation for road	0	0 8	10
Preliminary plan 5,910.—Indiwinna						
14863	Donchibabagewatta	Crown	Bare land	1	0 5	10
14 4	Do.	do.	Reservation for road	0	0 13.5	10
14865	Do.	do.	Bare land	0	0 15.5	10
Preliminary plan 5,911.—Hambantota town.						
Preliminary plan 5,912.—Hambantota town.						
14866	Panuwala land	Crown	Chena	2	0 9	10
14867	Do.	do.	Reservation for road	0	0 24	10
14868	Do.	do.	do.	0	0 11	10
14869	Galwala land	do.	Chena	5	0 6	10
14870	Do.	do.	Reservation for road	0	0 24	10
14871	Do.	do.	do.	0	0 9	10
14872	Mahalewayabedda	do.	Chena	1	2 35	10
14873	Do.	do.	Reservation for road	0	0 22	10
14874	Do.	do.	do.	0	0 15	10
Preliminary plan 5,923.—Hambantota town.						
14893	Wattuhamigewatta	Crown	Bare land	0	0 22	10
14894	Do.	do.	Reservation for road	0	0 3	10
Preliminary plan 5,924.—Hambantota town.						
14895	Punchibabagewatta	Crown	Garden	0	1 23.5	40
14896	Do.	do.	Reservation for road	0	0 5.25	40
14897	Govinda Sinnatambige-watta	do.	do.			
14898	Do.	do.	Bare land	0	0 8.5	40
14899	Do.	do.	Reservation for road	0	0 1 62	40
14900	Packirarachchigewatta	do.	do.	0	0 0.75	40
14901	Do.	do.	Chena	0	1 21.87	40
14902	Ahamalaligewatta	do.	Reservation for road	0	0 2.50	40
14903	Do.	do.	Bare land	0	0 20.37	40
			Reservation for road	0	0 3.12	40

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Appraised Value.	
				Extent. A. R. P.	Rs.
Preliminary plan 5,927.—Hambantota town.					
14914	Sohoppukulama or Punchi-panwala	Crown	Bare land	0 1 20	20
14915	Do.	do.	Reservation for road	0 0 9-25	20
14916	Panuwala	do.	Bare land	0 1 29-5	20
14917	Do.	do.	Reservation for road	0 0 4-25	10
14918	New mosque land	do.	Bare land	0 1 14-5	10
14919	Do.	do.	Reservation for road	0 1 2-5	10
14920	Do.	do.	Reservation for channel	0 0 19-5	10
Town plan, Hambantota.					
Y	—	Crown	Waste land	0 2 36	10
49	—	do.	do.	0 1 20	10

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,192, s. p.

මහලු 1902 ක්වු ජනවාරි මස 29 වෙනි දින කොළඹ

ලංකා සමුදායිකරණ කොමිෂන්වරුන්ගේ කන්දොරුවේදී.

දකුණු දිසාවේ ගම්බන්ධොව පලාතේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සංකීර්ණ ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන අංක 1902 ක්වු අංශයේ මස 22 වෙනි දිනට අභ්‍යන්තරව දැන් 12 වන පසුකරුණක් ගම්බන්ධොව පලාතේ පවත්වාගෙන යාමට අදාළව පවතින ඉඩම් ආණ්ඩුවේ දකුණු දිසාවේ ගම්බන්ධොව පලාතේ ගම්බන්ධොව නුවර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 45 ක්.

සිතියම 5,910. ඉදිරිපත. අයිතිකම් කියන්නා—ආණ්ඩුව. මහල. කන්දොරුවේදී.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහල. අ. ර. ප.	කන්දොරුවේදී රු.
14851	මේජර්ගේවත්ත	ආණ්ඩුව	භේන	0 3 38	10
14852	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 18	10
14853	එම	එම	භේන	0 2 18	10
14854	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 14	10
14855	එම	එම	භේන	1 0 26	10
14856	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 5	10
14857	එම	එම	භේන	0 1 33	10
14858	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 12	10
14859	එම	එම	භේන	0 2 26	10
14860	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 15	10
14861	එම	එම	භේන	0 0 24	10
14862	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 8	10
සිතියම 5,911. ගම්බන්ධොව නුවර.					
14863	දෙමිබාගේවත්ත	ආණ්ඩුව	බුඩුබිම	1 0 5	10
14864	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 13-5	10
14865	එම	එම	බුඩුබිම	0 0 15-5	10
සිතියම 5,912.					
14866	පානුවලඉඩම	ආණ්ඩුව	භේන	2 0 9	10
14867	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 24	10
14868	එම	එම	එම	0 0 11	10
14869	ගල්වලඉඩම	එම	භේන	5 0 6	10
14870	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 24	10
14871	එම	එම	එම	0 0 9	10
14872	මහලේවාගේබාද්ද	එම	භේන	1 2 35	10
14873	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 22	10
14874	එම	එම	එම	0 0 15	10
සිතියම 5,923.					
14893	වත්තුකැමිගේවත්ත	ආණ්ඩුව	බුඩුබිම	0 0 22	10
14894	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 3	10
සිතියම 5,924.					
14895	පුම්බිබාගේවත්ත	ආණ්ඩුව	වත්ත	0 1 28-5	40
14896	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 5-25	40
14897	ගෝවිත්ද සිත්තරාමිගේ වත්ත	එම	බුඩුබිම	0 0 8-5	40
14898	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 1-62	40
14899	එම	එම	එම	0 0 0-75	40
14900	පස්කිරිපාරවිමිගේ වත්ත	එම	භේන	0 1 21-87	40
14901	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 2-5	40
14902	අකමලාලිගේවත්ත	එම	බුඩුබිම	0 0 20-37	40
14903	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 3-12	40

නො.	ඉඩම් නම.	ඉම්මිකාරයා.	අන්දම.	මිතක. අ. ප. ප.	කක්සේරු වර්ගයන්.
		සිතියම 5,927.			
14914	සෝකරපුකුලම් නො නොන් පුනවිසාන් වල	අණ්ඩුව	මුඩුබිම	0 1 20	20
14915	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 9.25	20
14916	පානුවල	එම	මුඩුබිම	0 1 29.5	20
14917	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 0 4.25	10
14918	අළුත්වරක්කලපල්ලියේ ඉඩම	එම	මුඩුබිම	0 1 14.5	10
14919	එම	එම	පාරව ඉතිරිකරපු බිම	0 1 2.5	10
14920	එම	එම	ඇලව ඉතිරිකරපු බිම	0 0 19.5	10
Y	—	එම	මුඩුබිම	0 2 36	10
49	—	එම	එම	0 1 20	10

දැන්වීම—මේ ඉඩම්වලට හම් කිසි රුරාමකන් ඇතැයි කල්පනාකරණ හම් කිසිකෙනෙකුට සේවිත් දැනුම්දෙන්නෙකම් එකීනම් දවසේදී උපළුත්කලන්නාන්සේ ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සක්ෂි පෙන්වා සිටින ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණන් කරවීමට පැවරුණු ඉඩම් එකීනම් නොවද්දී කැණ වැඩිදුර කාරණන් හම්බන්නොට පලාගත් උපළුත්කලන්නාන්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරාහර උතුමානවතන්සේගේ ආඥාවලෙස,

ඊ. ඇ. ඉම් කරන්,
මහසෙනෙකාරීන් වහන්සේ.

No. 1,193, s. P.

Colonial Secretary's Office,
Colombo, January 31, 1902.

ON Friday, March 14, 1902, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Forty-five allotments of land situated in the Hinidum pattu and Bentota-Walallawiti korale divisions of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 5,928.—Hinidum pattuwa.					
Applicant—Wilege Esanduhami.					
14921	Epala	Palassagoda	Chena	1 1 18	10
Preliminary plan 5,937.—Hinidum pattuwa.					
Applicant—Opata Kankanange Eralis.					
14972	Panangala	Panugahagoda	Chena	1 3 7	10
Preliminary plan 5,916.—Hinidum pattuwa.					
Applicant—Panangala Lianage Andris.					
14883	Panangala	Kantholuvawegoda	Chena	2 2 28	10
Preliminary plan 5,936.—Hinidum pattuwa.					
Applicant—Widenalage Denis de Silva.					
14970	Epala	Kandahagahagodella	Chena	5 2 28	10
Preliminary plan 5,398.—Bentota-Walallawiti korale.					
Applicant—Lokuhewage Babuwe.					
12196	Godamuke	Paluwatta	Garden	0 2 16	10
Applicant—Nil.					
12198	Do.	Olagodakanda	Chena	0 0 22	{ 150° 10†
12199	Do.	do.	do.	0 0 25	{ 150° 10†
12200	Do.	Olagodaowita or Udumulla- owita	Owita	0 0 35	{ 150° 10†
12201	Do.	Olagodakanda	do.	0 1 2	{ 150° 10†
12202	Do.	do.	Garden	0 1 19	{ 150° 10†
Preliminary plan 5,789.—Bentota-Walallawiti korale.					
Applicant—Nil.					
14147	Yatagala	Polgaha-aublamalangamanana alias Halgahawelamanana	Patana	4 0 20	{ 200° 15†
14149	Magala	do.	Patana	1 3 8	{ 200° 15†

* With plumbago rights.

† Without plumbago rights.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 5,512.—Bentota-Walallawiti korale. Applicant—Nil.					
12904	Ganegoda	Mananagodella or Panwila- kele	Jungle	1 1 8	25
12906	Do.	do.	Deniya	0 0 19	10
12908	Do.	do.	do.	1 0 8	25
12909	Do.	do.	Manana	4 0 7	25
12911	Do.	do.	Deniya	0 2 39	25
12912	Do.	do.	do.	1 0 10	25
12913	Do.	do.	Jungle	59 3 19	150
12914	Do.	Mananagodella or Panwila- kumbura	Deniya	0 0 18	25
12916	Do.	Panwilakumbura	Field	0 0 12	10
12917	Do.	do.	do.	0 0 8	10
12918	Do.	Waljambugahahenadeniya	Deniya	1 3 24	50
12919	Do.	Waljambugahahena	Jungle	7 2 10	75
12920	Do.	Panwilahena	do.	4 2 20	75
12921	Do.	Panwilakumbura	Field	0 0 17	20
12922	Do.	do.	do.	0 0 10	20
12923	Do.	Panwilahenadeniya	Deniya	0 0 20	20
12924	Do.	Panwilahena	Garden	1 0 6	25
12925	Do.	do.	Partly planted	1 2 35	25
12926	Do.	Panwilahenadeniya	Deniya	1 2 28	75
12927	Do.	Panwilahena	Jungle	2 3 9	75
12928	Do.	Panwilahenadeniya	Deniya	0 0 24	20
12929	Do.	Panwilahena	Jungle	5 0 13	50
12930	Do.	do.	do.	5 1 8	50
12931	Do.	do.	do.	4 2 29	50
12932	Do.	do.	do.	3 2 15	50
12933	Do.	do.	do.	4 1 31	50
12934	Do.	do.	do.	6 0 32	50
12935	Do.	do.	do.	4 1 12	50
12936	Do.	do.	do.	5 0 27	50
12937	Do.	do.	do.	5 3 19	50
12938	Do.	do.	do.	3 0 37	50
12939	Do.	do.	do.	6 0 30	50
12941	Do.	Panwilahenadeniya	Deniya	0 1 39	50

The upset price of lots in preliminary plan 5,512, with plumbago right is Rs. 500 per acre.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,193, S. P.

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 31 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටිස්ලන්තානාස්සේ කන්කෝරු වෙදිය.

දකුණු දිසාවේ මහජනපදාලන්තානාස්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 14 වෙනි දිනවූ සිකරුද දවල් 12ට ගාල්ලේ කවුම්බරියේදී වෙන්දේසිකර විකුණන්නට යොදනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලායේ හිනිදුම්පත්තු සහ බෙත්තර වලල්ලාවිටිකෝරල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 45ක්.

සිනියම 5,928. හිනිදුම්පත්තු. ඉල්ලුම්කාරයා—විලයෙ ඉසන්දුනාම්. අක්කරයක
කන්කෝරු

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කරයක කන්කෝරු බුදල. රු.
14921	ඇපල	පලස්සෙගොඩ	හේන	1 1 18	10
14972	පහන්ගල	සිනියම 5,937. ඉල්ලුම්කාරයා—මිපාකකන්කානන්ගේ එරුලිය. පහුගහගොඩ	හේන	1 3 7	10
14883	එම	සිනියම 5,916. ලේඵම්කාරයා—පහන්ගල ලියකගේ අන්දිරිය. කන්කෝඵවේ වෑගොඩ	හේන	2 2 28	10
14970	ඇපල	සිනියම 5,936. ඉල්ලුම්කාරයා—වෑදිකන්දෙගේ දිකෙස් හි සිල්වා. කන්දකහගහගොඩැල්ල	හේන	5 2 28	10
12196	සිනියම 5,398. බෙත්තර වලල්ලාවිටිකෝරලය. ඉල්ලුම්කාරයා—ලොකුහේවගේ ආඩුවේ. ගෙඩාමුසක්	පාඵවත්ත	වත්ත	0 2 16	10
		වෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැහැ.			
12198	එම	මලේගොඩකන්ද	හේන	0 0 22	150* 10†
12199	එම	එම	එම	0 0 25	150* 10†

* මිනිරන් සමග. † මිනිරන් නැගුව.

කො.	ගව.	ඉඩමේ නම.	අක්දම.	මහක. අ. රු. ප.	අක්කරයක කක්සේරු මුදල. රු.
12200	එම	වලේගොඩ බිව්ව කොහොත් ලුබුලුලේ බිව්ව	බිව්ව	0 0 35	{ 150* 10†
12201	එම	වලේගොඩකන්ද	එම	0 1 2	{ 150* 10†
12202	එම	එම	වත්ත	0 1 19	{ 150* 10†
සිතියම 5,789.					
14147	සවකල	පොල්ගහ අම්බලමලග මනා ක කොහොත් කල්ගහවිල මහන	පහන	4 0 20	{ 200* 15†
14149	මාකල	පොල්ගහඅම්බලමලග මහන කොහොත් කල්ගහවිල මහන	පහන	1 3 8	{ 200* 15†
සිතියම 5,512.					
12904	කන්තොඩ	මානානෙගොඩැල්ල කො හොත් පත්වලකැලේ	බැඳ්ද	1 1 8	25
12906	එම	එම	දෙතිය	0 0 19	10
12908	එම	එම	එම	1 0 8	25
12909	එම	එම	මනාන	4 0 7	25
12911	එම	එම	දෙතිය	0 2 39	25
12912	එම	එම	එම	1 0 10	25
12913	එම	එම	බැඳ්ද	59 3 19	150
12914	එම	මනාන ගොඩැල්ල කො හොත් පත්වල කුඹුර	දෙතිය	0 0 18	25
12916	එම	පත්වල කුඹුර	කුඹුර	0 0 12	10
12917	එම	එම	එම	0 0 8	10
12918	එම	වල්ප්ලිකහගේන දෙතිය	දෙතිය	1 3 24	50
12919	එම	වල්ප්ලිකහගේන	බැඳ්ද	7 2 10	75
12920	එම	පත්වලගේන	එම	4 2 20	75
12921	එම	පත්වලකුඹුර	කුඹුර	0 0 17	20
12922	එම	එම	එම	0 0 10	20
12923	එම	පත්වලගේන දෙතිය	දෙතිය	0 0 20	20
12924	එම	පත්වලගේන	වත්ත	1 0 6	25
12925	එම	එම	කරමක් වැව්ව ඉඩම	1 2 35	25
12926	එම	පත්වලගේන දෙතිය	දෙතිය	1 2 28	75
12927	එම	පත්වලගේන	බැඳ්ද	2 3 9	75
12928	එම	පත්වලගේන දෙතිය	දෙතිය	0 0 24	20
12929	එම	පත්වලගේන	බැඳ්ද	5 0 13	50
12930	එම	එම	එම	5 1 8	50
12931	එම	එම	එම	4 2 29	50
12932	එම	එම	එම	3 2 15	50
12933	එම	එම	එම	4 1 31	50
12934	එම	එම	එම	6 0 32	50
12935	එම	එම	එම	4 1 12	50
12936	එම	එම	එම	5 0 27	50
12937	එම	එම	එම	5 3 19	50
12938	එම	එම	එම	3 0 37	50
12939	එම	එම	එම	6 0 30	50
12941	එම	එම	එම	0 1 39	50

* මිනිරන් සමග. † මිනිරන් නැතුව.

කොමිටර් 5,512 බුල්සිතියමේ පේන ඉඩම්වල මිනිරන් සමග කක්සේරු මුදල අක්කරයකට රු. 500.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කිසිවිකම ගම් අයෙක් පැත්තම් බහු විසින් මෙම විකිනීමේ දිනෙදී එම අයිතිවාසිකම් කිසිවිකම මිස ප්‍ර ගනාදිය. දකුණු පලාගේ මහජනවලටත් කොහොත් පෙත්තා සිව්වට මිනිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිමිතර්පනවලටත් කොහොත් පෙත්තා, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාගේ ආණ්ඩු එපත්තලටත් කොහොත් පෙත්තා දැනගන්ව පුළුවන.

හරුහර උතුමානවකන්සේගේ ආඥාව ලෙස,
 ඊ. ඇප්. ඉම් හර්න්,
 මහගොස්තුරිප් වමින.

No. 1,194, s. P.

Colonial Secretary's Office,
Colombo, February 5, 1902.

ON Friday, March 21, 1902, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Wellaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 5,876. Applicant—Nil.							
14683	Gonapinuwala	Beratuduwewatta	Garden	0	1	12	40
14684	Do.	Imbulgahawatta	do.	0	0	32	40
14685	Do.	Ketagalagahawatta	do.	0	0	22	40
14686	Do.	Polgahaudumullawatta	do.	0	1	12	40
14687	Do.	do.	do.	0	0	12	40
14688	Do.	do.	do.	0	0	16	40
N 535	Do.	Galdolabedda	Jungle	29	1	28	40
O 535	Do.	do.	do.	45	1	11	40
Preliminary plan 5,869. Applicant—Nil.							
14654	Gonapinuwala	Beratuduawawatta	Garden	4	1	22	40
14655	Do.	Kudaveratuduwa	Chena	11	0	30	40
14656	Do.	Kudaveratuduwaudumulla	Open land	0	0	6	40
14657	Do.	do.	do.	0	0	20	40
14658	Do.	Annasiga-alaudumulla	Chena	22	3	10	30
14659	Do.	do.	do.	0	2	14	30
14660	Do.	do.	do.	19	0	30	40
14661	Do.	Kudaberatuduwawatta	Garden	0	1	4	40
14662	Do.	do.	do.	0	3	8	40
14663	Do.	do.	do.	1	1	30	40
14664	Do.	Beratuduawawatta	do.	1	1	26	40
Preliminary plan 1,169. Applicant—K. Don Endoris de Silva Appuhami of Kahawa.							
9233	Godagama	Kosgahawelaudumulla	Field	0	0	3	20
9234	Do.	Kosgahawela-addaradeniya	Mamana	0	1	0	30
9235	Do.	Kosgahawelapara-addaraduwa	Forest	12	0	10	30
9236	Do.	do.	Garden	0	0	17	30
9237	Do.	do.	Chena	0	0	25	30
9238	Do.	do.	Jungle twelve years	0	0	23	30
S 525	Do.	Kosgahawelaudumulla	Field	0	2	28	50
T 525	Do.	Nadugopolaudumulla	do.	0	3	4	50
U 525	Do.	Kosgahawelayaya-addaraudumulla	Abandoned field	0	0	24	20
V 525	Do.	Kosgahawelayayaegodabedda	Garden	1	0	0	30
W 525	Do.	do.	do.	0	0	36	30
Preliminary plan 5,040. Applicant—Nil.							
Z 569	Batapola	Polgahalangawatta	Garden	1	1	16	50
10625	Do.	Polgahalangakumbura	Field	0	1	20	10
10627	Do.	Kobilawelalangkalewatta	Garden	0	0	37	20
10628	Do.	Polgahalangakele	Cleared land	0	2	2	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,194, s. P.

විෂි 1902 ක්වූ පෙබරවාරි මස 5 වෙනි දින පොලොව
මහසෙනෙවරියාගේ ආරාධනාවකට අනුකූලව කටයුතු කරනු ලැබේ.

පහත දැක්වෙන මහජනතාවගේ විසින් වෙති පහත සඳහන්වන ආරාධනා ඉටු කර ගැනීමට කටයුතු කරනු ලැබේ. මෙහි විෂි 1902 ක්වූ මාර්තු මස 21 වෙනි දිනට සිකුණදා දවල් 12ට පසුව කටයුතු කරනු ලැබේ. මෙහි විෂි 1902 ක්වූ මාර්තු මස 21 වෙනි දිනට සිකුණදා දවල් 12ට පසුව කටයුතු කරනු ලැබේ.

දකුණු දිසාවේ හ. එ. පලාතේ වැල්ලඹවිටත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන විවිධ කොටස් 34.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහස.		පිලි. රු.	
				අ.	රු.		
14683	කෝනපිහුවල	බෙරේතුඹුවෙ වත්ත	වත්ත	0	1	12	40
14684	එම	ඉඹුල්කනවත්ත	එම	0	0	32	40
14685	එම	කැටකාලකවත්ත	එම	0	0	22	40
14686	එම	පොල්කොටුවුමුල්ලේ වත්ත	එම	0	1	12	40
14687	එම	එම	එම	0	0	12	40
14688	එම	එම	එම	0	0	16	40
N 535	එම	කල්දෙල් බැද්ද	බැද්ද	29	1	28	40
O 535	එම	එම	එම	45	1	11	40

කො.	මම.	ඉල්ලිකාරයා.	අන්දම.	මක. අ. ර. ප.	අක්කරේක තක්සේරු මුදල. රු.
		සිතියම 5,869.			
14654	ගෝනපිනුවල	බේරේතුඩුවෙවන්ත	වන්ත	4 1 22	40
14655	එම	කුඩාබේරේතුඩුව	සේන	11 0 30	40
14656	එම	කුඩාබේරේතුඩුවේ උඩුමුල්ල	නොවැව්වල ඉඩම	0 0 6	40
14657	එම	එම	එම	0 0 20	40
14658	එම	අත්තාසිතාලේ උඩුමුල්ල	සේන	22 3 10	30
14659	එම	එම	එම	0 2 14	30
14660	එම	එම	එම	9 0 30	40
14661	එම	කුඩාබේරේතුඩුවෙවන්ත	වන්ත	0 1 4	40
14662	එම	එම	එම	0 3 8	40
14663	එම	එම	එම	1 1 30	40
14664	එම	බේරේතුඩුවෙවන්ත	එම	1 1 26	40
	සිතියම 1,169.	ඉල්ලිකාරයා—කතවෙ පදිංචි කේ. දෙව් එන්දෙර්ස්ද සිල්වා ජප්පායාමි.			
9233	ගෙඩියම	කොස්ගහවෙලෙ උඩුමුල්ල	කුඹුර	0 0 3	20
9234	එම	කොස්ගහවෙලෙ අද්දර දෙවිය	මානන	0 1 0	30
9235	එම	කොස්ගහවෙලෙ පරඅද්දර දුව	මුකලාන	12 0 10	30
9236	එම	එම	වන්ත	0 0 17	30
9237	එම	එම	සේන	0 0 25	30
9238	එම	එම	අවුරුදු 12සේ කැලේ	0 0 23	30
S 525	එම	කොස්ගහවෙලෙ උඩුමුල්ල	කුඹුර	0 2 28	50
T 525	එම	කාදුගොසිපලේ උඩුමුල්ල	එම	0 3 4	50
U 525	එම	කොස්ගහවෙලෙයාය අද්දර උඩුමුල්ල	අත්තාරපු කුඹුර	0 0 24	20
V 525	එම	කොස්ගහවෙලේයාය එගොඩ බැද්ද	වන්ත	1 0 0	30
W 525	එම	එම	එම	0 0 36	30
		සිතියම 5,040.			
Z 569	බටපොල	පොල්ගහලතවන්ත	වන්ත	1 1 16	50
10625	එම	පොල්ගහලතකුඹුර	කුඹුර	0 1 20	10
10627	එම	කොහිලවෙලලකකැලේවන්ත	වන්ත	0 0 37	20
10628	එම	පොල්ගහලතකැලේ	එලිකරපු ඉඩම	0 2 2	10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීතාහිමිත යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීම් දිනේදී එම අයිතිවාසිකම් කීතාහිමිත මජ්ඣ යනාදිය දකුණු පලාතේ මහජනතලත්තාත්සේව පෙන්න සිටිනව බිහාර.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේශර්පනරල් උත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි කැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තලත්තාත්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර උතුමානවතවත්සේගේ ආඥාවලෙස,

ජ්. ඇල්. ඉම් පර්ක්,
මහසෙනෙකාරිස් වමිත.

No. 1,195, s. P.

Colonial Secretary's Office,
Colombo, February 5, 1902.

ON Wednesday, April 30, 1902, at noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in Tissu Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and sixty-four allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Preliminary plan 5,860.—Akurugoda.
Applicant—Crown.

Lot.	Description.	Extent. A. R. P.
14425	Crown jungle	1 0 28
14426	Do.	0 1 4
14427	Do.	0 1 2
	Applicant—Nalla Tambi Mestiri and others.	
14428	Crown jungle	0 3 35
14429	Do.	0 3 27
14430	Do.	1 0 0
14431	Do.	1 0 0
14432	Do.	1 0 0
14433	Do.	1 0 0
14434	Do.	1 0 0
14435	Do.	1 0 0

Lot.	Description.	Extent. A. R. P.
14436	Crown jungle	1 0 0
14437	Do.	1 0 0
14438	Do.	1 0 0
14439	Do.	1 0 0
14440	Do.	1 0 0
14441	Do.	1 0 0
14442	Do.	1 0 0
14443	Do.	1 0 0
14444	Do.	1 0 0
14445	Do.	1 0 0
14446	Do.	1 0 0
14447	Do.	1 0 0
14448	Do.	1 0 0
14449	Do.	1 0 0
14450	Do.	1 0 0
	Applicant—Pana Muttusami and others.	
14451	Crown jungle	1 0 0
14452	Do.	1 0 0
14453	Do.	1 0 0
14454	Do.	1 0 0
14455	Do.	1 0 0
14456	Do.	1 0 0
14457	Do.	1 0 0
14458	Do.	1 0 0
14459	Do.	1 0 0
14460	Do.	1 0 0
14461	Do.	1 0 0

Lot.	Description.	Extent.			Lot.	Description.	Extent.		
		A.	R.	P.			A.	R.	P.
	Applicant—Alagappan and others.					Applicant—Crown.			
14462	Crown jungle	1	0	0	14529	Crown jungle	1	0	0
14463	Do.	1	0	0	14530	Do.	1	0	0
14464	Do.	1	0	0	14531	Do.	1	0	0
14465	Do.	1	0	0	14532	Do.	1	0	0
14466	Do.	1	0	0	14533	Do.	1	0	0
14467	Do.	1	0	0	14534	Do.	0	3	10
	Applicant—Arunasalam and others.				14535	Do.	0	1	15
14468	Crown jungle	1	0	0	14536	Do.	0	2	35
14469	Do.	1	0	0	14537	Do.	0	3	35
14470	Do.	1	0	0	14538	Do.	0	3	17
14471	Do.	1	0	0	14539	Do.	0	2	32
14472	Do.	1	0	0	14540	Do.	0	2	20
14473	Do.	1	0	0	14541	Do.	0	2	4
14474	Do.	1	0	0	14542	Do.	0	1	27
14475	Do.	1	0	0	14543	Do.	0	1	22
14476	Do.	1	0	0	14544	Do.	0	1	20
14477	Do.	1	0	0		Village—Wala.			
14478	Do.	1	0	0		Applicant—Crown.			
	Applicant—Manasangili and others.				14545	Water hole	0	0	38
14479	Crown jungle	1	0	0	14546	Crown jungle	0	1	38
14480	Do.	1	0	0	14547	Do.	0	1	12
14481	Do.	1	0	0	14548	Do.	0	1	0
14482	Do.	1	0	0	14549	Garden	1	0	0
14483	Do.	1	0	0	14550	Do.	1	0	0
14484	Do.	1	0	0	14551	Do.	0	3	6
14485	Do.	1	0	0	14552	Crown jungle	0	0	32
14486	Do.	1	0	0	14553	Garden	0	2	28
14487	Do.	1	0	0	14554	Crown jungle	0	1	15
	Applicant—Ramasamy Naikair and others.				14555	Reservation for channel	2	3	10
14488	Crown jungle	1	0	0	14556	Reservation for road	2	0	28
14489	Do.	1	0	0	14557	Do.	0	3	0
14490	Do.	1	0	0	14558	Do.	0	2	20
14491	Do.	1	0	0	14559	Do.	0	2	20
14492	Do.	1	0	0	14560	Do.	0	2	20
14493	Do.	1	0	0	14561	Do.	0	2	20
14494	Do.	1	0	0	14562	Do.	0	2	20
14495	Do.	1	0	0	14563	Do.	0	2	20
14496	Do.	1	0	0	14564	Do.	0	2	20
14497	Do.	1	0	0	14565	Do.	0	2	20
	Applicant—Wana Ramasamy and others.				14566	Do.	0	2	20
14498	Crown jungle	1	0	0	14567	Do.	0	2	20
14499	Do.	1	0	0	14568	Do.	0	2	20
14500	Do.	1	0	0	14569	Do.	0	2	20
14501	Do.	1	0	0	14570	Do.	0	2	20
14502	Do.	1	0	0	14571	Do.	0	1	38
14503	Do.	1	0	0	14572	Do.	0	2	20
14504	Do.	1	0	0	14573	Do.	0	2	32
14505	Do.	1	0	0	14574	Do.	0	2	20
14506	Do.	1	0	0	14575	Do.	0	2	20
14507	Do.	1	0	0	14576	Do.	0	2	20
	Applicant—Arokiyam and others.				14577	Do.	0	2	20
14508	Crown jungle	1	0	0	14578	Do.	0	2	14
14509	Do.	1	0	0	14579	Do.	0	1	20
14510	Do.	1	0	0	14580	Do.	0	0	34
14511	Do.	1	0	0	14581	Do.	0	0	39
14512	Do.	1	0	0	14582	Do.	0	0	14
14513	Do.	1	0	0	14583	Do.	0	0	12
14514	Do.	1	0	0	14584	Do.	3	1	10
14515	Do.	1	0	0	14585	Do.	2	1	30
14516	Do.	1	0	0	14586	Do.	3	0	0
14517	Do.	1	0	0	14587	Do.	2	0	30
14518	Do.	1	0	0	14588	Reservation for Tikiriyawewa bund	0	3	4
	Applicant—Kina Kadirawel and others.					Appraised value,—Rs. 10 per acre.			
14519	Crown jungle	1	0	0		NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.			
14520	Do.	1	0	0		Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.			
14521	Do.	1	0	0		By His Excellency's command,			
14522	Do.	1	0	0		E. F. IM THURN,			
14523	Do.	1	0	0		Colonial Secretary.			
14524	Do.	1	0	0					
14525	Do.	1	0	0					
14526	Do.	1	0	0					
14527	Do.	1	0	0					
14528	Do.	0	3	24					

කො.	ඉල්ලුම්කාරයා.	අන්දම.	ම. අ. රු.	කො.	ඉල්ලුම්කාරයා.	අන්දම.	ම. අ. රු.
14541	ආණ්ඩුව	රජයේ භූමි	0 2 4	14570	ආණ්ඩුව	පාරව ඉතිරි කර	0 2 20
14542	එම	බැඳිද	0 1 27	14571	එම	නිවෙහ කිම	0 1 38
14543	එම	එම	0 1 22	14572	එම	එම	0 2 20
14544	එම	එම	0 1 20	14573	එම	එම	0 2 32
14545	එම	ඉඩමේ නම—වල.	0 0 38	14574	එම	එම	0 2 20
14546	එම	වතුරල	0 0 38	14575	එම	එම	0 2 20
14547	එම	රජයේ භූමි	0 1 38	15576	එම	එම	0 2 20
14548	එම	එම	0 1 12	14577	එම	එම	0 2 20
14549	එම	එම	0 1 0	14578	එම	එම	0 2 14
14550	එම	වත්ත	1 0 0	14579	එම	එම	0 1 20
14551	එම	එම	1 0 0	14580	එම	එම	0 0 34
14552	එම	එම	0 3 6	14581	එම	එම	0 0 39
14553	එම	රජයේ භූමි	0 0 32	14582	එම	එම	0 0 14
14554	එම	වත්ත	0 2 28	14583	එම	එම	0 0 12
14555	එම	රජයේ භූමි	0 1 15	14584	එම	එම	3 1 10
14556	එම	ආලව ඉතිරි කර	2 3 10	14585	එම	එම	2 1 30
14557	එම	නිවෙහ කිම	2 0 28	14586	එම	එම	3 0 0
14558	එම	එම	0 3 0	14587	එම	එම	2 0 30
14559	එම	එම	0 2 20	14588	එම	පිකිරිය වැවේ	0 3 4
14560	එම	එම	0 2 20			බැමුව ඉඩ	
14561	එම	එම	0 2 20			රිකර නිවෙ	
14562	එම	එම	0 2 20			න කිම	
14563	එම	එම	0 2 20				
14564	එම	එම	0 2 20				
14565	එම	එම	0 2 20				
14566	එම	එම	0 2 20				
14567	එම	එම	0 2 20				
14568	එම	එම	0 2 20				
14569	එම	එම	0 2 20				

දැන්වීමයි—මේ ඉඩම්වලට යම්කිසි උරුමයක් ඇතැයි කල්පනා කරණ සම් කිසි කෙනෙකුට ලෙසින් දැනුම් දෙන්නේ නම් විකිනීම දවසෙදී උපවිකරණයෙන් සේ ඉදිරිපිට වූයේ අයිතිවැසියන්වල සහිතව පවතින ලෙසටයි.

මෙහි ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තකර උපකාරයෙන් සේද, ඉඩම් විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා කමිටුවකට පලයෙන් උපවිකරණයෙන් සේද දැනගත හැකිවේ.

ගරුකර උතුමානවකයන්ගේ ආශ්වා ලෙස,
 ජ. ආ. ජ. ඉමි ගරුන්,
 මහසේනාපාය පිහිටි.

LAND SALES IN THE EASTERN PROVINCE.

NOTICE is hereby given that the land sale fixed for February 10, 1902, and appearing in the Ceylon Government Gazette of December 20, 1901, has been postponed to Monday, February 24, 1902.

Chilaw Kachcheri,
 January 28, 1902.

J. H. LEAK,
 Assistant Government Agent.

No. 863, E. P.

Colonial Secretary's Office,
 Colombo, January 29, 1902.

ON Tuesday, March 25, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
87343	Vellavely	S. V. V. Manakappodi, &c.	Kovildippumi	5 2 25	10
87345	Do.	do.	do.	0 3 0	10
Preliminary plan 2,888.—Porativu pattu.					
Preliminary plan 2,893.					
87359	Vellavely	K. Vellaiyappodi	Kayanadivilakku	6 1 12	10
87361	Do.	do.	do.	6 0 28	10
87362	Do.	do.	do.	0 1 21	10
Preliminary plan 2,171.					
7255	Kalimadu	I. M. Aliyar Marakkayar, &c. (defaulters)	Kulattumunmari	7 1 38	10
Preliminary plan 2,097.					
W 52	Vellankiri	M. Satasivan and A. Vasutavan, &c. (defaulters)	Sinnattalavai	10 3 25	10
Preliminary plan 1,078.					
1208 & 1211	Mandur	V. V. Vakuppillai (defaulter)	Patalaveli	8 0 34	10
Preliminary plan 485.					
4636	Katchenai	N. V. V. Kanavatippillai (defaulter)	Paddy land	1 1 18	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7482	Veppantidal	Preliminary plan 2,234.—Manmunai pattu. A. Pakkirelvai (defaulter)	Kalaiyadikulattukkadu 5	1 18	10
76794	Karaveddi	Preliminary plan 2,518. V. Kantavanam (defaulter)	Kulavadittundu	6 1 34	10
10879 & 10880	Vavunativu	Preliminary plan 891. T. Chinattampi (defaulter)	Kakkaitindachenaik- kadu	24 3 21	10
76204	Mavadimunmari	Preliminary plan 2,396. K. T. Virakkuddipodi (defaulter)	Mavadimunmari	3 3 23	10
76091	Veppantidal	Preliminary plan 2,366. P. M. Mirasaivu Marakkayar, &c. (defaulters)	Erikkalaiyadichchenai	7 2 7	10
76114½	Oddaimavdi	Preliminary plan 2,374.—Koralai pattu. S. Usansaivu (defaulter)	Paddiyadiveli	5 1 18	10
7186	Vantarumulai	Preliminary plan 2,163.—Eraur pattu. M. Pakkivava (defaulter)	Attavalaikkadu	40 2 21	10
76230 & 76231	Addalaichchenai	Preliminary plan 2,401.—Akkarai pattu. S. P. H. Chinnalevvaippodi, &c. (defaulters)	Periyamullaittivup- pumi	22 2 24	10
76232 & 76233	Do.	K. P. H. Utumalevvai, &c. (defaulters)	do.	12 0 26	10
76234	Do.	U. Kalentariyevvaippodi Udayar, &c. (defaulters)	do.	10 1 30	10
76235	Do.	do.	do.	5 2 36	10
5031	Malkampuddi	Preliminary plan 524.—Chammanturai pattu. U. Mukaiyatinvava	Chellavelikkadu	15 2 8	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 863, E. P.

கொலோனியல் சர்க்கிற்த்தாரா ஆபீசில்,
கொழும்பு, 1902 ம் டிசம்பர் தைமீ 29 ன் வ.

1902 ம் ஆண்டு பங்குனிமாதம் 25 ன் திகதியாகிய செவ்வாய்க்கிழமையிலு மத்தையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவறண்டேந்து ஓசைறவாகள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்பட்டிரு ககிற முடிக்குரிய காணித் துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுண்ணப்படடிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி விற்பாரா.

காணித் துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்ட்ரிக்டிலிருக்கின்றன.

படம் 2,888, கோற்றிளப்பற்று.

ஏக்கரொன்
றுக்கு தரிப்பு

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	அ. மூ. ப.	வீலே. ரூ.
87343	வெல்லவெளி	சீ. வ. வீ. மாணிக்கப்பேரடி மறுபெரும்	கோவில்பட்டி	5 2 25	10
87345	ஓடி	படம் 2,893.	ஓடி	0 3 0	10
87359	வெல்லவெளி	சீ. வெள்ளையப்பேரடி	காயர்னடிவலககு	6 1 12	10
87361	ஓடி	ஓடி	ஓடி	6 0 28	10
87362	ஓடி	ஓடி	ஓடி	0 1 21	10
7255	களிமடு	படம் 2,171. இ. ம. அவியர்மரைக்காயரும் மறுபெரும் (வாயிதாக்கடா தவாகள்)	குளத்துமுண்டாரி	7 1 38	10
W 52	வெல்லங்கிரி	படம் 2,097. மு. சதாசிவமும் அ. வாசுதேவ னும் (வாயிதாக்கடாதவா)	சினனத்தளவாய்	10 3 25	10
120½ 1211	மணரோ	படம் 1,078. வ. வீ. வர்குப்பிள்ளை (வாயிதா கடாதவா)	பதனாவெளி	8 0 34	10
4636	கற்சேனை	படம் 485. நொ. வ. வீ. கணவகிப்பிள்ளை (வாயிதாக்கடாதவா)	வேளாணமைப்பூமி	1 1 18	10
7482	வேப்பந்திடல்	படம் 2,234, மணமுனைப்பற்று. அ. பைக்கோலெவவை (வாயிதா கடாதவா)	காலியடிக்குளத்துக காடு	5 1 18	10

இல.	குறிச்சி.	கேள்விக்கான பெயர்.	பரப்ப.	எண்ணெய் தரிப்பு	
				அ. ர. ப.	வி. ர.
76794	கரவெட்டி	வ. கந்தவனம் படம 2,518.	கூளாவழித்துறை	6	1 34 10
10879 } 10880 }	வவுணதீவு	தி. சீனிததம்பி படம 891.	காக்கை இண்ட சேனைக்காடு	24	3 21 10
76204	மாவடி முண்டாரி	ச. தொ. வீரகிருட்டிப்போடி படம 2,396.	மாவடி முண்டாரி	3	3 23 10
76091	வேப்பந்திடல்	ப. ம. மீராசாய்பு மரைக்கா யரு மறுபேரும் (வாயிதாகட டாதவர்கள் படம 2,366.	எருக்கிலையடிச் சேனை	7	2 7 10
76114½	ஒட்டைமாவடி	சா. உசைசாய்பு (வாயிதாகட டாதவா) படம 2,374, கோறனை பற்றறு	பட்டியடிவெளி	5	1 18 10
7186	வந்தாறுமுலை	மெ. பக்கீரவாவா (வாயிதாகட டாதவா) படம 2,163 ஏரூலூர்பற்றறு.	அத்தவலூர்க்காடு	40	2 21 10
76230 } 76231 }	அட்டாளச்சேனை	ச. பொ. த. சீனனலெவ்வைப் போடி (வாயிதாகடடாதவா) படம 2,401, அக்கரைப்பற்றறு.	பெரியமுல்லைத்தீவு பூமி	22	2 34 10
76232 } 76233 }	ஓடி	ச. பொ. த. உதுமா வெவ்வையு மறுபேரும்	ஓடி	12	0 26 10
76234	ஓடி	உ. கலந்தாப்போடி உடையாரு மறுபேரும்	ஓடி	10	1 30 10
76235	ஓடி	ஓடி	ஓடி	5	2 36 10
5031	மல்கமபுட்டி	படம 524, சமமா துறைப்பற்றறு. உ. முகையதீன்வாவா	சல்லாவெளித்தாடு	15	2 8 10

இக்காணிக்களைப்பற்றிய மேலதனைமான விளம்பரங்களையும் அறிபனவின் தெரிந்தகாரி பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசுநூறுதூரை அலாகளிடம வினாவி அறிந்துக்கொள்ளலாம்.

மகோத்தமாவர்களினது கட்டையிடையிடை,
இ. எப். இம சேந்தன்,
இராசாவக வித்தர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,559, N.W. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Monday, March 24, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11452	Dewalakanda	The Crown	Forest	1	1 15	25
11589	Kandubodahena	Preliminary plan 2,539. Village—Meddegama. The Crown	Chena	1	1 16	15
11583	Dehigahamulapitiya	Preliminary plan 2,537. Village—Talwita. The Crown	Chena	12	1 16	10
I 1194	Goluwekotuwahena	Wattuwaale Singa	do.	8	2 0	10
11584	Goluwekotuwekumbura	Wattuwaale Balaya, Aruma, and others	Paddy field	1	0 17	40
11585	Gurannehegehena	The Crown	Chena	3	3 10	10
11448	Moragollehena	Preliminary plan 2,493. Village—Malandeniya. Puncha Veda	Jungle	13	3 22	31
11450	Wadugehena	Hakpote Banda of Four Korales	Chena	0	3 9	30

C 5

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
V 1193	Bambaragalkanda alias Gedarawatta	L. M. Mudiyanse	New clearing plantation	0	1 4	10
D 1194	Talaspitiyalanda	Gabriel Appu and another	Jungle	4	0 38	25
E 1194	Do.	do.	do.	6	2 0	25
F 1194	Do.	J. H. Halpe	do.	2	1 28	25
G 1194	Talaspitiyalanda alias Kongahakumburapillewa	Punchi Nona	do.	2	1 17	25
11453	Owelakumbura	The Crown	Paddy field	1	2 12	50
11454	Gamawelapitiya	do.	Threshing-floor	0	0 8	20
11456	Do.	do.	Abandoned field	3	2 25	20
11457	Ambalendorapitiya	do.	do.	1	2 36	20
11458	Muttettuwekumbura	do.	Paddy field	4	2 13	50
11479	Galahitiyawakumbura	The Crown	Paddy field	1	1 20	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,559, N.W. P.

වම් 1902 කවු ජනවාරි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ජනපතිවරයාගේ කන්තෝරුවේදී.

වර්ෂ 1902 කවු මාර්තු මස 24 වෙනි දින කවු සඳු දවල් 10 කුරුණෑගල කම් මිලිදේදී වෙන්දේසි කර විකුණනු ලබන ගෙදෙහවා ඇත.

වසම් දිනවේ කුරුණෑගල පලාතේ වැටවිල්ලිකන්දෙහි වෙහෙරයාගේ පිහිටා තිබෙන බිම්කැබලි 19යි. සිතියම 2,495. ගම—රත්නල්ල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන.	අක්ෂර.	අ. රු. ප.	රු.
11452	දේවාලේකන්ද	අණ්ඩුව	මුකලාන	1	1 15 25
11589	කඳුබොඩගේන	සිතියම 2,539. ගම—වැද්දේගම.	සේන	1	1 16 15
11583	දෙතිගහමුල්පිටිය	සිතියම 2,537. ගම—රත්නල්ල.	එම	12	1 16 10
I 1194	ගොඵවැනෙ: වුවේ	අණ්ඩුව	එම	8	2 0 10
11584	සේන	වත්තුවලා සිංහා	එම	8	2 0 10
11584	ගොඵවකොටුවේකුඹුර	වත්තුවලාගේ බාලයා, අරුමා	කුඹුර	1	0 17 40
11585	ඉරුක්කොටුවේගේන	සහ තවත්	සේන	3	3 10 10
11448	මොරකොල්ලේගේන	අණ්ඩුව	කැලේ	13	3 22 31
11450	වඩුගේගේන	සිතියම 2,493. ගම—මලන්දෙහිය.	සේන	0	3 9 30
V 1193	බම්බරකල්කන්ද නොහොත් කෙදරවත්ත	සිතියම 2,494. ගම—වලාකුල්ලේ.	අළු. ඇම්. මුදියන්සේ	අළුත් වැටිල්ලේ ඉඩම	0 1 4 10
D 1194	කලගස්පිටියේලන්ද	සිතියම 2,527. ගම—කෙරළියාවල.	ගාමිනියල්ලේපු සහ තවත්	කැලේ	4 0 38 25
E 1194	එම	අයෙක්	එම	6	2 0 25
F 1194	එම	එම	එම	2	1 28 25
G 1194	එම නොහොත් කෝත්ත ගහකුඹුරේ පිල්ලාව	පුත්තියෝනා	එම	2	1 17 25
11453	බිවෙලකුඹුර	සිතියම 2,496. ගම—මහවෙල.	කුඹුර	1	2 12 50
11454	බමවෙලපිටිය	අණ්ඩුව	කමත	0	0 8 20
11456	එම	එම	වැඩ නොකරන කුඹුර	3	2 25 20
11457	බෙලන්දෙරපිටිය	එම	එම	1	2 36 20
11458	මුත්තේපිටියේකුඹුර	එම	කුඹුර	4	2 13 50
11479	ගලපිටියාවේකුඹුර	සිතියම 2,502. ගම—කියන්තම.	අණ්ඩුව	එම	1 1 20 50

එම ඉඩම ගැන වැඩිදුර තොරතුරු සර්වේමර් ජනරාල්වරයාගේ කන්තෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැන සොයාගැනීම සඳහා වූ අණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්නට පුළුවන.

අරුකර උතුමානන්වකන්සේගේ අඟුළු ලෙස,
ජී. ඇල්. ඉම් තරුණ,
මහසෙනෙවිගේ ජනපතිවරයා.

No. 1,560, N.W. P.

Colonial Secretary's Office,
Colombo, January 27, 1902.

ON Monday, March 17, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 2,528. Village—Embowa.							
11560	Godayaya	Abraham Peiris of Moratuwa	Garden	9	0	0	150
11562	Telambugahamukalana	Crown	Forest	15	2	26	25
Preliminary plan 2,514. Village—Kewitiya.							
11509	Pahalakumbukgahakumbura	Crown	Paddy field	1	3	14	25
Preliminary plan 2,520. Village—Pahalarambepitiya.							
11518	Hiruwila	Crown	Owita land	3	1	25	10
Village—Labuyaya.							
11519	Hiruwila	Crown	Owita land	3	1	20	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 1,560, N.W. P.

වම 1902 ක්වු ජනවාරි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කටයුතු කරනු ලබන කොටස් පිළිබඳව.

මෙහි දැනට අත්පත්ව පවතින භූමි ප්‍රමාණය වම 1902 ක්වු මාර්තු මස 17 වෙනි දිනට සඳහන් කර ඇති කොටස් වලට වෙනස් කිරීමට අවසර ඇත.

වම 2,528 ක්වු භූමි ප්‍රමාණය පිළිබඳව සඳහන් කර ඇති කොටස් පිළිබඳව තවදුරටත් විමසීමට අවසර ඇත.

කො.	නම.	භූමිමේ නම.	අන්දම.	විකුණුම් මිල.			
				මහස. රු.	අක්කරයක් වලට.		
11560	ඇඹව	ගොඩයාය	වස්ත	9	0	0	150
11562	එම	අයිතිකම් කියවනා—අත්පත්.	මුහුණත	15	2	26	25
11509	කෙවිටා	සහලකුණක්ගහකුණ	කුණුර	1	3	14	25
11518	පහලරඹෙපිටිය	සිහිතම 2,514.	ඔව්ව	3	1	25	10
11519	ලබුයාය	සිහිතම 2,520.	එම	3	1	20	10

මෙම භූමි ප්‍රමාණය වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජ්‍යයෙන් අනුමත කර ඇති කොටස් වලට වෙනස් කිරීමට අවසර ඇත.

මාරුකර ලබාගන්නා කොටස් අයුතු ලෙස,
ජ. ඇස්. ඉම් හර්ස්,
මහසෙනෙවිවරයා විසින්.

No. 1,561, N.W. P.

Colonial Secretary's Office,
Colombo, February 1, 1902.

ON Monday, April 7, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 502.							
A 186	Medagama	Undirage Ranhami	Low ground	3	0	32	—°
B 186	Do.	H. M. Arachchi	Paddy field	5	1	7	—°
Preliminary plan 523.							
Q 138	Ponnankany	Andihamy and others	Cocoanut garden	0	2	28	30
R 138	Do.	S. Arachchige Naide	do.	0	1	33	30
T 138	Manakkulama	W. R. Arachchige Sinno Vedarala	do.	1	2	0	50

° Certificate of quiet possession.

C 5*

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 526.						
A 140	Siyambalagaswela	Juan Perera	Cocoanut garden	1	1 26	—*
L 140	Do.	H. R. Halingurala.	do.	1	0 19	—*
Preliminary plan 528.						
I 142	Pambala	S. A. Tikiri Nachchi	Gala	0	2 28	40
K 142	Do.	do.	Garden	2	3 37	600
Preliminary plan 2,154.						
10595	Wattakali	Crown	Part of an island	9	2 10	10
10595½	Do.	do.	Bed of old ela	0	1 5	10
19595½	Do.	do.	Island	1	2 30	10
10595¾	Do.	do.	do.	7	0 12	10

* Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,561, N.W. P.

වම් 1902 ක්වු පෙට්ටු 03 මස 1 වෙනි දින කොළඹ මහසෙනෙවුනාරිස්ලන්තාන්සේනේ කන්තෝරුවේදී.

වම් දිනෙහි හලාවත දිස්ත්‍රික්කයේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනතුරු ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු අප්‍රේල් මස 7 වෙනි දිනකදී දවල් 1 වන හලාවත කම්මලියේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් මේරුම්කර දෙවැනි ගෙදෙනවා ඇත.

වකඩ දිනෙහි හලාවත පලාතේ උතුරු පිම්බල්කෝරලේ කොට්ඨාසයේ පිම්බාතිවන බිම්කැබලි 13ක්. සිතියම 502.

කො.	මම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. ර. ප.	අක්කර ගණ මිල.	
A 186	මැදකම	උත්තිරුගේ රංගාමි	පහත් බිම	3	0 32	—*
B 186	එම	එම්. ඇම්. ආරච්චි	විකුණු	5	1 7	—*
සිතියම 523.						
Q 138	පොත්තන්කානි	ආබින. මි සහ නවන්	පොල්වත්ත	0	2 28	30
R 138	එම	ඇස්. ආරච්චිගේ නයිදේ	එම	0	1 33	30
T 138	මහත්තුලම	බිම්බිච්චි. ආර්. ආරච්චිගේ	එම	1	2 0	50
සිතියම 526.						
A 140	සියම්ලකස්වෙල	ජුවන් ප්‍රේරු	පොල්වත්ත	1	1 26	—*
L 140	එම	එම්. ආර්. කලිගුරු	එම	1	0 19	—*
සිතියම 523.						
I 142	පම්බල	ඇස්. ඒ. විකිරික. එම්	හල	0	2 28	40
K 142	එම	එම	වත්ත	2	3 37	600
සිතියම 2,154.						
10595	වව්වක්කලි	ආණ්ඩුව	දුපතක කොටස	9	2 10	10
10595½	එම	එම	ඇල	0	1 5	10
10595¾	එම	එම	දුපත	1	2 30	10
10595	එම	එම	එම	7	0 12	10

* නිස්වල භුක්තියේ සහතික.

මෙම ඉඩම් කැණ වැසිදුර කාරණා සර්වේශ්වර්තකරුන්ගේ සේවයේදී, විකිනීමේ කොන්දේසි කැණ වසම් දිනෙහි හලාවත උපළුපත්කරුන්ගේ සේවයේදී දුනගන්ව පුළුවන.

ආරුහර. උතුරු කන්තෝරලේ ආණ්ඩුවලස,
ඊ. ඇස්. ඉම්. කර්න්,
මහසෙනෙවුනාරිස් වම්ක.

No. 1,562, N.W. P.

Colonial Secretary's Office,
Colombo, February 3, 1902.

ON Monday, May 12, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 1,509.						
G 646½	Mugunuwatawana	Crown and pansala	Cocoanut garden	5	2 16	15
G 646¾	Do.	Mugunuwatawana pansala	Pansala	1	3 26	—*
G 646	Do.	Crown and pansala	Cocoanut garden	0	0 12	15
G 646½	Do.	do.	Chena	0	0 2	15
G 646¾	Do.	do.	do.	0	1 0	15
G 646	Do.	do.	Jungle	0	3 12	15

* Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.	Upset Price		
					A. R. P.	per Acre. Rs.	
7870 $\frac{1}{2}$	Mugunuwatawana	Crown and pansala	Cocoanut garden	22	1	32	20
7870 $\frac{1}{4}$	Do.	Crown and M Appusinna	Field	0	1	33	10
7870 $\frac{3}{4}$	Do.	do.	do.	0	1	7	10
H 646	Do.	Menuhamy Gamarala	do.	7	0	12	—°
I 646	Do.	Pansala	do.	6	3	2	—°
7877	Do.	Crown	Garden	1	1	22	20
J 646	Do.	Herathamy Nekatirala	do.	4	1	38	—°
K 646	Do.	Kusalhamy Vedarala	do.	0	1	25	—°
L 646	Do.	Loku Andirala	do.	0	2	37	—°
M 646	Do.	Bandy Ettana	do.	1	1	1	—°
7882	Do.	Crown	do.	0	3	15	20
7883	Do.	do.	Jungle	12	1	17	20
7884	Do.	do.	do.	0	0	12	20
7885	Do.	do.	do.	0	1	0	20
O 646	Do.	M. Gamarala	Garden	2	1	39	—°
P 646	Do.	Andirala and others	do.	0	3	10	—°
Q 646	Do.	Herathamy and others	do.	0	0	34	—°
S 646	Do.	Kombihamy and others	do.	0	2	1	—°
T 646	Do.	Mohandiram Appu	do.	0	2	20	—°
7888	Do.	Crown	Jungle	0	1	3	20
7889	Do.	do.	do.	0	1	34	20
U 646	Do.	Ausadahamy and others	Garden	0	3	37	50
V 646	Do.	do.	do.	2	0	39	—°
W 646	Do.	Menuhamy and others	do.	0	0	31	—°
X 646	Do.	Herathamy Nekatirala	do.	0	0	26	—°
Y 646	Do.	Kusalhamy Vidane and others	do.	0	2	25	—°
Z 646	Do.	Bandirala Vel-vidane and others	do.	1	2	24	—°
7892	Do.	Crown	Jungle	0	2	13	20
7893	Do.	do.	do.	2	0	16	100
D 647	Do.	Pansala	Field	2	3	31	—°
E 647	Do.	Mr. C. E. Corea	do.	5	3	3	—°
F 647	Do.	Punchi Ettana	Garden	0	2	28	—°

* Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

No. 1,562, N.W. P.

වර්ෂ 1902 ක්‍රි.ව. 2 වෙනි වසරේ දී

මහසෙනසුලු මහලයකට අයත් වූ ප්‍රදේශයක පිහිටි පස් කොටස් 38 ක්.

මෙම පස් කොටස් හලාවත දිස්ත්‍රික්කයේ උපරිපාලන උපකාරකයා විසින් මෙහි පහත සඳහන්වන ආකාරයට සහ තනි වශයෙන් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1902 ක්‍රි.ව. මැයි මස 12 වෙනි දිනට සඳු දවල් 1 වහරේ වන කවිවෙරේදී වෙන්දේසි කර මිතුරු වශයෙන් පොතොන් බේරුම්කර දැක්වූ ගෙදෙනවෑ ඇත.

වසර දිසාවේ හලාවත පලාතේ උතුරු පිටියලේ කෝරලේ කොට්ඨාසයේ පිහිටි පස් කොටස් 38 ක්. සියලුම 1,509.

කො.	සම.	අයිතිකම් නිකුත් කිරීම.	අන්දම.	මහලය.			
				අ. රු. ප.	රු.		
G 646 $\frac{1}{2}$	මුහුණුවරවන	ආණ්ඩුව සහ පත්සල	පොල්වත්ත	5	2	16	15
G 646 $\frac{1}{4}$	එම	මුහුණුවරවන පත්සල	පත්සල	1	3	26	—°
G 646 $\frac{3}{4}$	එම	ආණ්ඩුව සහ පත්සල	පොල්වත්ත	0	0	12	15
G 646 $\frac{1}{2}$	එම	එම	ජෙන	0	0	2	15
G 646 $\frac{1}{4}$	එම	එම	එම	0	1	0	15
G 646 $\frac{3}{4}$	එම	එම	කැලාව	0	3	12	15
7870 $\frac{1}{2}$	එම	එම	පොල්වත්ත	22	1	32	20
7870 $\frac{1}{4}$	එම	ආණ්ඩුව සහ ඇම්. අප්පුසිංහයා	කුඹුර	0	1	33	10
7870 $\frac{3}{4}$	එම	එම	එම	0	1	7	10
H 646	එම	මේසුකාම් හමරල	එම	7	0	12	—°
I 646	එම	පත්සල	එම	6	3	2	—°
7877	එම	ආණ්ඩුව	වත්ත	1	1	22	20
J 646	එම	හේරත්තාම් නැකතිරල	එම	4	1	38	—°
K 646	එම	කුසල්කාම් වෙදරල	එම	0	1	25	—°
L 646	එම	ලොකු අභිරල	එම	0	2	37	—°
M 646	එම	බන්සිප්පන	එම	1	1	1	—°
7882	එම	ආණ්ඩුව	එම	0	3	15	20
7883	එම	එම	කැලාව	12	1	17	20
7884	එම	එම	එම	0	0	12	20
7885	එම	එම	එම	0	1	0	20
O 646	එම	ඇම්. හමරල	වත්ත	2	1	39	—°
P 646	එම	අභිරල සහ තවත්	එම	0	3	10	—°
Q 646	එම	හේරත්තාම් සහ තවත්	එම	0	0	34	—°
S 646	එම	කොම්බිහාම් සහ තවත්	එම	0	2	1	—°
T 646	එම	මුහුණුවරවන	එම	0	2	20	—°

නො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහක.		අක්කර
				අ.	රු. ප.	සක මිල.
7888	මුහුදුවවමන	ආණ්ඩුව	කැලාව	0	1 3	20
7889	එම	එම	එම	0	1 34	20
U 646	එම	අවසදහාමි සහ තවත්	වත්ත	0	3 37	50
V 646	එම	එම	එම	2	0 39	—*
W 646	එම	මේනුතාමි සහ තවත්	එම	0	0 31	—*
X 616	එම	සේරන්ගාමි කැකතිරුල	එම	0	0 26	—*
Y 646	එම	කුසල්ගාමිවිදුනේ සහ තවත්	එම	0	2 25	—*
Z 646	එම	බන්තිරුල වෙල්විදුනේ සහ තවත්	එම	1	2 24	—*
7892	එම	ආණ්ඩුව	කැලාව	0	2 13	20
7893	එම	එම	එම	2	0 16	100
D 647	එම	පත්තල	කුඹුර	2	3 31	—*
E 647	එම	මා. ඇ. කොරගාමකන්මසා	එම	5	3 3	—*
F 647	එම	පුත්ඵමතනා	වත්ත	0	2 28	—*

* නිශ්චල භුක්තියේ සහතික.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලත්තාන්සේගෙන්ද, විකිනිමි කොන්දේසි කැණ වැඩි දිසාවේ හලාවත උපජ්ජනකරුන්තාන්සේගෙන්ද දැනගන්ව පුළුවන.

• ගරුතර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,

ඊ. ඇස්. ඉම් තර්න්,
මහසෙකුතාරස් වමිහ.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

NOTICE is hereby given that the Land Sales fixed for Andiyagala on February 19, and for Madawachchiya on February 21, 1902 (*vide* advertisements Nos. 1,116 and 1,118), will be held by the Government Agent, North-Central Province, at Kalawewa on February 17, 1902.

Colonial Secretary's Office,
Colombo, January 31, 1902.

By His Excellency's command,

E. F. IM THURN,
Colonial Secretary.

මේ 1902 ක්වු පෙබරවාරි මාසේ 19 වෙනි දින ආකියාගලදීද, එම මස 21 වෙනි දින මදවච්චියේද පවත්වන්ට නියමකර තිබුන ඉඩම් විකිනිමි (නොමර 1,116 සහ 1,118 ධරණ ඉඩම් විකිනිමි කොතිසි බලනු) උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ජ්ජන්තරුන්තාන්සේ විසින් වම් 1902 ක්වු පෙබරවාරි මාසේ 17 වෙනි දින කලාවාවේදී පවත්වන්ට සෙදෙන බව මෙසින් දන්වමි.

ගරුතර උතුමානත්වතන්සේගේ ආඥාව ලෙස,

ඊ. ඇස්. ඉම් තර්න්,
මහසෙකුතාරස් වමිහ.

මේ 1902 ක්වු ජනවාරි මස 31 වෙනි දින කොලම් මහසෙකුතාරස් උන්තාන්සේගේ කන්තෝරුවේදීය.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Lease of Gem Lands, Ratnapura District.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will sell by public auction at the Ratnapura Kacheheri on Tuesday, March 18, 1902, at 2 p.m., the lease of the right to gem for two years in the under-mentioned Crown lands, situate at Pannila in the Pannil pattu of Atakalan korale.

- The person or persons whose bid is accepted will be required to pay the amount of the bid at once in cash.
- Within fifteen days after the communication of the approval of Government the person or persons whose bid is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the bid is accepted.
- Further information can be obtained from the Government Agent, Ratnapura.

List of Lands.

- Miniranwalahena
- Telahitipana
- Galwetawatehena

- Deligaswepola.
- Puhulhena.
- Horaketiyehana.

Government Agent's Office,
Ratnapura, January 30, 1902.

R. N. THAINE,
for Government Agent.

රත්නපුරේ දිස්ත්‍රික්කේ මැතින් ගැරීමේ බද්දක්.

අධිකරණකෝර්ලේ පත්තිලිපත්තුවේ පත්තිලි නිබේන වෙහි පහත සඳහන්වෙහ රාජසත්තක ඉඩම්වල අඩු රුදු දෙකක් තුල මැතින් ගැරීමේ බලය වර්ෂ 1902 ක්වු මාර්තු මස 18 වෙනි අඟහරුවාද පස්වරු දෙකට රත්නපුරේ කම්බේරයේදී ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් ප්‍රසිධි වෙන්දේසියේ විකුනනවා ඇත.

2. ආණ්ඩුව විසින් ස්ථිරකිරීමට සහ ඒකගැනීමටත් අවශ්‍ය ඒජන්තලන්තාන්සේ විසින් බාරගන්වන ලද ඉල්ලීම් මුදල අත්පිට ගෙවන්නට බැන.
3. ඉල්ලීම භාරගත් බව දැනුම් දුන් දවස් 15 ඇතුලතදී ඉස්මතකාරයා විසින් බහුතේ ඉල්ලීම බාරගත් කොන්දේසි පිලිපැදීම සඳහා පොරොන්දු වස්තුවකට බැඳෙන්නට බැන.
4. මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා රත්නපුරේ ඒජන්තලන්තාන්සේගෙන් දැනගන්නට පුළුවන.

ඉඩම් ලැයිස්තුව.

- | | |
|---------------------|-------------------|
| 1. මිනිරන්වල හේන. | 4. දැලිගස්වැටොල. |
| 2. ගෙලකිරියාන. | 5. පුහුල්හේන. |
| 3. ගල්වැටවන්හේ හේන. | 6. හොරකැවියේ හේන. |

වර්ෂ 1902 ක්වු ජනවාරි මස 30 වෙනි දින රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගේ කිත්තෝරුවේදීය. ආර්. ඇන්. හේන්, ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ වෙනුවට.

No. 395, P. OF S. Colonial Secretary's Office,
Colombo, January 25, 1902

ON Tuesday, March 25, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eleven allotments of land situated in the Uda pattu of Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 616. Villages—Panawenna and Denawaka Udakada.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Z 76	Galendehena	Crown	Chena	0 1 3	10
A 77	Lindaliaddegodahena and Tenne-pitahena	do.	do.	3 2 24	10
1843	Pissakandemukalana	do.	Forest	54 0 0	30
1850	Emitallangahaketiyahena and Henagodamukalana	do.	do.	3 2 2	20
1851	Jambugahahena	do.	do.	18 0 0	25
1852	Gorakagahahenamukalana	do.	do.	2 2 32	10
1853	Egodahena	do.	do.	1 3 4	10

Preliminary plan 624. Village—Dandawa.

1881	Buluwegawahena	Crown	Chena	1 1 17	10
------	----------------	-------	-------	--------	----

Preliminary plan 891. Village—Madampe in Atakalan korale.

2500	Nekatigemukulana	Crown	Forest	1 1 24	20
2501	Do.	do.	do.	0 3 26	20
2502	Do.	do.	do.	1 2 2	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting conditions of sale from the Government Agent of the Province of Sabaragamuwa.

By His Excellency's command,
E. F. IM THURN,
Colonial Secretary.

No. 395, P. OF S. වර්ෂ 1902 ක්වු ජනවාරි මස 25 වෙනි දින කොළඹ
විගේහෙත්තාරයේදී පත්තියක් සඳහා කිත්තෝරුවේදීය.

සවරගමු දිසාවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙහ ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ කිත්තෝරුව ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු මාර්තු මස 25 වෙනි දිනදී අඟහරුවාද පස්වරු 10 රත්නපුරේ කම්බේරයේදී වෙන්දේසියකට විකුනනවා බෙදෙනවා ඇත.

සවරගමු දිසාවේ රත්නපුර පලාතේ කවදුන්කෝර්ලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබේලි 11.

සිසිසම 616. පනාවැන්න පහ දෙනවක උඩකඩ.

කො.	ඉඩමේ නම.	අයිතියක් සිදුකරන්නා.	අන්දම.	මහස. ගණන.	අ. රු. ප. රු.
Z 76	ගල්ඇන්දේහේන	ආණ්ඩුව	හේන	0 1 3	10
A 77	දුඳුලියාදේහේන සහ සා කැත්තේහේන	එම	එම	3 2 24	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අත්දම.	මහත.	අක්කර සහ මිල ගහන.
				අ. රු. ප.	රු.
1843	පිස්සකන්දේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	54 0 0	30
1850	ඇම්බ්ලන්ගහ කැවියේ සේන සහ සේනේ ගොඩ මුකලාන	එම	එම	3 2 2	20
1851	ජම්බුගහසේන	එම	එම	18 0 0	25
1852	ගොරකහසේනේ මුකලාන	එම	එම	2 2 32	10
1853	එගොඩසේන	එම	එම	1 3 4	10
1881	බුළුමොව්ව	එම	එම	1 1 17	10
සිතියම 891. ගම—වැදමිපේ. අවකලන්කෝරලේ.					
2500	කැකතිගේ මුකලාන	ආණ්ඩුව	මුකලාන	1 1 24	20
2501	එම	එම	එම	0 3 26	20
2502	එම	එම	එම	1 2 2	20

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්පුරුදොර්තමෙන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ ගිවිසුම් කළ නිකායෙන්ද දැනගන්ව පුළුවන.

ගරුභර උතුමානත්වකන්සේගේ ආඥාවලෙස,

ජ. ඇඳ. ඉම් හර්ස්,
මහසෙනෙවිගම.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for quarters for drivers and guards, Ceylon Government Railway, to wit:—

Lot.	Name of Land.	Preliminary plan 11,321 Description.	Village—Maradana. Name of Claimant.	Extent.		
				A.	R.	P.
E 814	Mount Mary	Garden	James Perera	5	2	10
F 814	Do.	do.	do.	0	0	3
G 814	Do.	do.	do.	0	0	0.75
				5	2	13.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kacheheri on March 6, 1902, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kacheheri,
Colombo, February 4, 1902.

F. R. ELLIS,
Government Agent.

මේ 1876 ක්‍රම අවුරුද්දේ නොමිල 3 වන ආඥාපත්‍රයේ කවෙහි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කඩුල්ලක් කව, එනම්:—ලංකා-ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාල සඳහා වූ සහ දුම්රිය දුමුවන්හටත් සලස්වනු ලබනු ලැබූ පිහිටි, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකර පිණිස "මේ 1876 වන ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" කවෙහි කාණ්ඩයේ කරනිවෙහි පාහැරවූ ප්‍රකාරයට කාරක මන්ත්‍රීභාණ්ඩ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වකන්සේගෙන් නිසි ආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම් කියත්තා.	මහත.
				අ. රු. ප.
E 814	වුඩ්විලියම්	වත්ත	ජේම්ස් ප්‍රෙරු	5 2 10
F 814	එම	එම	එම	0 0 3
G 814	එම	එම	එම	0 0 0.75
				5 2 13.75

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා කවෙහි වගන්තියේ බිහිකරනු ලැබූ කාර්යාල සඳහා වූ සහ දුම්රිය දුමුවන්හටත් සලස්වනු ලබනු ලැබූ පිහිටි, මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකර පිණිස "මේ 1876 වන ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" කවෙහි කාණ්ඩයේ කරනිවෙහි පාහැරවූ ප්‍රකාරයට කාරක මන්ත්‍රීභාණ්ඩ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වකන්සේගෙන් නිසි ආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

සිතියම 11,321. ගම—මරදනේ.

ජ. ඇඳ. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත උමත.

1876 ම් ෧෮0-ක් 3 ම් இலக்கச் சட்டத்தினது 7 ம் பிரிவின பிரகாரம் இலங்கை அரசாட்சி புரையி ரக் வீதி சாரதிகளுக்கும், காடல மாருகளும் வீடுகள் என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பிணைச் சொல்பபடும் காணிகளை, அஃதாவது :—

பிரதமபடத்த இலக்கம் 11,321. குறிச்சு—மருதாணை.

குணம்.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	கிசாலம்.
E 814	மவுன் ற்மேரி	தோட்டம்	ஜேம்ஸ்பெரோரா	5 2 10
F 814	ஷே	ஷே	ஷே	0 0 3
G 814	ஷே	ஷே	ஷே	0 0 0.75
				5 2 13.75

எந்த ஆக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் 180-க்குக் காணி எடுத்த ஆக்கொள்வதென்பபற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாஹிபுகளினவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுடிக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்காணிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் லமாய் 1902 ம் ஆண்டு பவதுனி 6 ந் தேதியிலன்று 1 மணிககு கொழுப்பு கச்சரிபில எனமுன்பாக வெ ணிப்பட்டுத் தத்தடக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தனமையையம் அவ்வுடந்தைகளுக்காய்ச் தாம் சாஹிபுகளும் உரித குகளின் சொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

கொழுப்பு கச்சரி,
1902 ம ஆண்டு மார்ச் 4 ந் உ.

எம். ஆர். எஸ்டி,
அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for providing gardens for road coolies, to wit :—

Lot.	Name of Land.	Preliminary plan 4,799. Village—Angammana. Description.	Name of Claimant.	Extent. A. R. P.
Z 805	Moragollehena	Cooly lines occupied by road coolies and vegetables planted by them	The proprietors of Orwell estate	0 0 8

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on February 15, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

H. WACE,
Government Agent.

Kandy Kachcheri,
January 16, 1902.

1876 ன் 180-க்குக் காணி எடுத்த ஆக்கொள்வதென்பபற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாஹிபுகளினவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுடிக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

கோ.	ஓடுதெ கல்.	கிடை 4,799. கல்—ஊடுதெ கல்.	ஓடுதெ கல்.	ஓடுதெ கல்.
Z 805	மொரகொல்லேனா	பாதாளில் ஓடுதெ கல் வளையப்பட்டிருக்கின்ற பாதாளில் வளையப்பட்டிருக்கின்ற பாதாளில்	ஓடுதெ கல்	0 0 8

எந்த ஆக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் 180-க்குக் காணி எடுத்த ஆக்கொள்வதென்பபற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாஹிபுகளினவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிபுடிக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசுரித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்காணிகளுக்கு உரித துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் லமாய் 1902 ம் ஆண்டு பவதுனி 6 ந் தேதியிலன்று 1 மணிககு கொழுப்பு கச்சரிபில எனமுன்பாக வெ ணிப்பட்டுத் தத்தடக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தனமையையம் அவ்வுடந்தைகளுக்காய்ச் தாம் சாஹிபுகளும் உரித குகளின் சொகையையும் விவரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

1902 ன் 16-வது
பிப்ரவரி 16-வது

எம். ஆர். எஸ்டி,
அரசாட்சி ஏசண்டி.
C 6

1876 ம் ஆண்டு-க்கு 3 ம இலக்கச்சட்டத்தினதும் 7 ம பிரிவின பிரகாரம் ரேட்டிங் கமிஷன்-க்கு தோட்டச் செயலகக்கு என னும் பதிர்ந்த தீர்வைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :-

பிரதமபட்டத்து இலக்கம் 4,799. குறிச்சி—அங்கம்-மண. விசாலம்.
 துணை. காணியினது பெயர். விவரம். உரித்தாளியின் பெயர். ஏ. மு. ப.

Z 805 மொற்கொலலைகளை ரேட்டிங்-கமிஷன்களினு
 க்கும் லயமும் அவாக
 னால செய்கைகளை
 ப்பட்ட பயிர்வகைத் ஒற்றெல்லதோட்ட சொந்தக்
 தோட்டமும் காரன் 0 0 8

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யப்படும் 1876 ம் ஆண்டு-க்கு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்ட
 தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் சேசாதிபதியின்
 யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிபுத்தகங்களான அரசாட்சியா எனண
 யிருக்கிறா என்பதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதுனைக்கொண்டு பிரகீர்த்தமாய் விளம்பரஞ்
 செய்கிறேன்.

மேற்கூறியத காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா
 மூலமாய் 1902 ம் ஆண்டு-மார்ச்சும 15 த் தேதியிலன்று 2 மணிக்கு கண்டி கச்சேரியில் எனமுன்பாக வெளிப்பட
 யுத தந்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடிந்தைகளுக்காய்த் தாம சாதிக்கும்
 உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப
 படுகின்றது.

கண்டி கச்சேரி, எச். வேல்,
 1902 ம் ஆண்டு-மார்ச் 16 த் உ. அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the
 provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the
 following land, required for a public purpose, namely, for a metal quarry, to wit:—

Lot.	Name of Land.	Preliminary plan 5,040. Village—Arattana. Description.	Name of Claimant.	Extent. A. R. P.
0 883	Portion of Madulkele estate	Partly tea, partly large boulders	G. Napier, Esq.	0 1 18

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.
 All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at
 Kandy Kachcheri on February 22, 1902, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the
 land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, H. WAGE,
 January 24, 1902. Government Agent.

1876 ன் ஆண்டு-க்கு 3 ம இலக்கச்சட்டத்தினதும் 7 ம பிரிவின பிரகாரம் ரேட்டிங் கமிஷன்-க்கு தோட்டச் செயலகக்கு என னும் பதிர்ந்த தீர்வைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :-

காணி.	ஓடுவெண்.	கிடைக்க 5,040. கல்—ஓர்வகை.	அளவு.	வகை.
0 883	மொற்கொலலைத் தோட்டின் ஒரு பகுதி	ஒரு பகுதி தேயிலையும் மற்றது பெரிய பார்வகும்	0 1 18	

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யப்படும் 1876 ம் ஆண்டு-க்கு காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்ட
 தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் சேசாதிபதியின்
 யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணியை ஆட்சிபுத்தகங்களான அரசாட்சியா எனண
 யிருக்கிறா என்பதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதுனைக்கொண்டு பிரகீர்த்தமாய் விளம்பரஞ்
 செய்கிறேன்.

மேற்கூறியத காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா
 மூலமாய் 1902 ம் ஆண்டு-மார்ச்சும 22 த் தேதியிலன்று 2 மணிக்கு கண்டி கச்சேரியில் எனமுன்பாக வெளிப்பட
 யுத தந்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடிந்தைகளுக்காய்த் தாம சாதிக்கும்
 உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப
 படுகின்றது.

கண்டி கச்சேரி, எச். வேல்,
 1902 ம் ஆண்டு-மார்ச் 24 த் உ. அரசாட்சி ஏசண்டி.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Saturday, February 15, 1902, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of January, 1902.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From March 1, 1902, to December 31, 1902.

Arrack Rents.—Panadure, Kalutara, Siyane, and Hewugam korales.

Bridges.—Victoria, Bambalapitiya, Dandugama, Andiambalam, Giriulla, Sitawaka, Munamalwatta, Badureliya, and Morapitiya.

Canals.—Hendala, Negombo, Kalutara, Lock-gate.

Ferries.—Hanwella, Mutuwadiya, Pugoda, Anguruwata, Kepu-ela.

Roads.—Ja-ela-Henaratgoda, Pasyala-Hanwella, Pore-Bope, Colombo-Avisawella, Kelaniya to Henaratgoda, Pamankada-Horani, Alutgama-Rudawana, Colombo-Galle (Digarolla), Colombo-Galle between 29th and 30th mileposts, Minuwangola-otadeniyawa, Selathandiya-Aluthepola, Pasyala-Giriulla, Kotadeniyawa-Mirigama, Negombo-Giriulla, Colombo-Kandy between 10th and 12th mileposts, Colombo-Kandy between 21st and 23rd mileposts, Panadure-Nambapana.

F. R. ELLIS, Government Agent.

The Kachcheri, Colombo, February 5, 1902.

මෙහි පහත සඳහන්වෙන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වෙන කොසිසම් අරක්කු රේන්දසක්සහ පාලමරේන්දසක් නුමුත් පලමු ගැනුම්කාරයන් විසින් වසර 1902 ක්වූ ජනවාරි මාසේ මාස දෙල වසර 1902 ක්වූ පෙබරවාරි මස 15 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථමදිනකදී නොහොත්වෙතක් මුහුණගේ අලාභවට වෙනුව එක් රේන්දස 1902 ක්වූ පෙබරවාරි මස 15 වෙනි සෙනසුරුදු දවල 2 ක් කනියමට කොලම කවිවේරේදී නැවත දකුණත බව මෙයින් දන්වනුය.

නැවත විකිණීමේ ගැනුම්කාරයින් විසින් ගත් මුදලෙන් දහසෙන් කොටසක් විකිණීම දවසේදී මෙහි කඩන්තට මිණිය.

වසර 1902 ක්වූ මාර්තු මස 1 වෙනි දින පටන් වසර 1902 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා : සිසන්ද සහ ගේපානම කෝරලයටද, පානදුරේ සහ කළුතර අරක්කු රේන්දස.

වසර 1902 ක්වූ මාර්තු මස 1 වෙනි දින පටන් වසර 1902 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

වික්ටෝරියා, ඩුනෙදුම, බ්‍රිබ්‍රේට්ටේ, අඹි අම්බලමේද, හිරිලලේද, සිතාපකද, මුනම්ලේ වත්තේද, බදුලිය සහ මොරපිටියේ පාලම් රේන්දස.

හැදලද, මහමුවේද, සළුතර සහ සන්තබස්ති සමෙන් ඇලරේන්දස.

ගන්වැල්ලේද, මුතු වීරේද, පුගොඩද, අතුරු වානාමාලිය, කැපුඇලේ තොටුපල් රේන්දස.

ඈලේ සිට ගෙනරත්ගොඩටද, පස්කලේ සිට ගන්වැල්ලටද, පෝරේ සිට බෝපේටද, කොලම සිට අවිස්සාවේලටද, කැලනියේ සිට ගෙනරත් ගොඩටද, පාමන්කඩ සිට ගොරනටද, අළුගම සිට රදළානටද, කොලම සිට ගාල්ලටද, (දිග රෙල්ල) කොලම සිට ගාල්ලට යන පාලේ හැතැක්ම 29යේ සහ 30යේ කපු අතරේද, මිනිවන් ගොඩ සිට කොටදෙනියාවටද, සෙල්ලන්ත ගන්දියේ සිට අළුතාපලටද, පස්කලේ සිට හිරිලලටද, කොටදෙනියාවේ සිට මීරිගමටද, මහමුවේ සිට හිරිලලටද, කොලම සිට නුවරට යන පාලේ හැතැක්ම 10යේ සහ 12යේ නදා අතරේද, කොලම සිට නුවරට යන පාලේ හැතැක්ම 21යේ සහ 23යේ කපු අතරේද, පානදුරේ සිට නිකාපානට යන පාලේ රේන්දස.

ඇ. ජ. ආර්. ඇලිස්, ආණ්ඩුවේ එස්නත වමික.

වසර 1902 ක්වූ පෙබරවාරි මස 5 වෙනි දින කොලම කවිවේරේදීය.

NOTICE is hereby given that on Thursday, February 20, 1902, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack and Toll Rents of the Kurunegala District from March 1 to December 31, 1902, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of January, 1902.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rent. Seven Korales.

Toll Rents.

Bridge, Tuntota. Bridge, Maguruoya-Giriulla road. Bridge, Dodangaslanda. Road toll, Polgahawela.

H. L. CRAWFORD, Government Agent. The Kachcheri, Kurunegala, February 3, 1902.

වසර 1902 ක්වූ මාර්තු මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා යන කාලය ඇතුලත මෙහි පහත සඳහන්වෙන වසර දිසාවේ අරක්කු සහ පාලම් සහ පාලේ රේන්දසකට දිවා ගනුලැබූ පලමු ගැනුම්කාරයෝ විසින් වසර 1902 ක්වූ ජනවාරි මාසයට කොටස වසයෙන් ගෙවිය යුතු මාසමුදල වසර 1902 ක්වූ පෙබරවාරි මස 20 වෙනි දින නොහොත් ඊට ප්‍රථමයෙන් ගෙවනට නොහොත් නොහොත් එසේ ගෙවනට නොහොත් රේන්දස පලමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී පෙබරවාරි මස 20 වෙනි දින පස්වරු දෙකට කුරුණෑගල කවිවේරේදී නැවත විකුණනට යෙදෙන බව මෙයින් දන්වනුය.

විකිණීමේ දිනේදී නැවත විකිණීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලනලද මුදලෙන් දහසෙන්

කොටසක් කවිවෙරියේ බැඳිය යුතුයි. වැඩිදුර කොන්දේ වැඩිවීමේ දිනේදී කිසිදා වෙරුම්කර දෙනවා ඇත.

අරක්කු රේන්ද :

හත්කෝරලේ අරක්කු රේන්ද.

පාලම් රේන්ද :

1. කුරුණෑගල ශිරිඳිලල පාරේ මගුරුමය.
2. දෙඩන්ගලන්ද.
3. මාදම්පේ පාරේ හැතැක්ම 29ට පහ 30ට අතරේ තුන්තොට රේන්දපල.

පාරේ රේන්ද :

4. පොල්ගහවෙල කුරුණෑගල පාරේ පොල් ගහවෙල පාරේ රේන්දපල. කොළඹ පාරේ 27 කනුවගාවා හෝ කුරුණෑගල පාරේ 11ගේ කනුව ගාවා.

එච්. ඇල්. ක්‍රෝෆ්ප්‍රාඩ්,
ආණ්ඩුවේ ඒජන්ත වමහ.

වම් 1902 ක්‍රි.ව. පෙබරවාරි මස 3
වෙනි දින කුරුණෑගලදී.

MISCELLANEOUS NOTICES.

Forest Department, North Eastern-Circle.

NOTICE is hereby given that at 2 P.M. on Monday, February 10, 1902, the Assistant Conservator of Forests, North-Eastern Circle, will put up to public auction, at his office in Trincomalee, the following 443 trees standing in the released area between 23rd and 24th mileposts, Trincomalee-Kandy road and Peraru :—

- 136 satinwood
- 211 palai
- 91 yavarana
- 5 milla

443

The above trees have been numbered and stamped with the mark ↑
D

The highest bid will be accepted subject to the approval of Government.

Further information may be obtained on application to the Assistant Conservator of Forests, Trincomalee.

A. M. WALKER,
Assistant Conservator of Forests,
North-Eastern Circle.

Trincomalee, January 29, 1902.

Forest Department, North-Eastern Circle.

NOTICE is hereby given that at 2 P.M. on Monday, February 10, 1902, the Assistant Conservator of Forests, North-Eastern Circle, will put up to public auction, at his office in Trincomalee, all the top pieces and branches of 1,333 ebony trees which were felled in the released area between the 14th and 24th mileposts, Trincomalee-Kandy road and Peraru.

The highest bid will be accepted subject to the approval of Government.

Further information may be obtained on application to the Assistant Conservator of Forests, Trincomalee.

A. M. WALKER,
Assistant Conservator of Forests,
North-Eastern Circle.

Trincomalee, January 29, 1902.

Sale of Ebony.

An auction sale of the under-mentioned Ebony will be held at the Central Timber Depot, Kew road, Slave Island, on Monday, April 7, 1902, at 2 P.M. :-

Total quantity offered for sale : 1,133 logs weighing 343 tons 15 cwt. 0 qr. and 25 lb.

Lot No.	No. of Logs in each Lot.	Total Weight of Logs in each Lot.		Average Weight of Logs in each Lot.		Average Length & Girth.		District in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Whether the Logs are from Dead or Green Trees.	Weight of Heaviest Log in each Lot.		Weight of Lightest Log in each Lot.		Length.		No. of Logs in each Lot over 15 ft. in Length.
		T. C.	Q. L.	T. C.	Q. L.	Ft. in.	Girth.					Ft. in.	Q. L.	T. C.	Q. L.	Maximum.	Minimum.	
1	23	7 17	2 22	0 6	3 11	14 0	3 6	C. P. Pallegama Trincomalee	Inferior	Black	Dead & green	0 14	2 8	0 2	0 0	21 6	11 3	10
2	20	5 1	0 10	0 5	0 6	15 0	2 9	do.	do.	do.	Green	0 12	3 0	0 1	1 12	23 6	8 0	11
3	1	1 1	3 20	—	—	31 6	4 1	do.	do.	do.	Dead & green	0 15	0 0	0 2	1 4	19 9	10 0	8
4	33	11 14	0 10	0 7	0 10	14 0	3 0	C. P. Pallegama Trincomalee	do.	do.	do.	0 17	3 10	0 1	3 0	20 0	9 9	17
5	47	14 11	2 24	0 6	0 23	14 0	3 1	do.	do.	do.	Green	0 16	2 0	0 2	1 20	23 9	13 6	18
6	21	6 8	3 20	0 6	0 15	17 0	2 2	do.	Sound	Streaky	Dead & green	0 16	3 0	0 1	1 20	24 6	17 0	20
7	1	0 3	0 8	—	—	21 0	3 3	do.	Inferior	Black & streaky	Green	0 11	2 10	0 4	1 20	26 0	18 0	10
8	20	7 3	2 23	0 7	0 20	21 0	3 3	do.	do.	Black & streaky	do.	0 17	1 8	0 1	3 18	27 9	8 0	16
9	10	3 10	3 18	0 7	0 10	19 0	2 10	N.P. Vavuniya	Sound	do.	do.	0 15	3 12	0 2	1 14	30 0	15 6	18
10	22	7 17	2 0	0 7	0 17	21 6	2 8	do.	Inferior	Black & streaky	do.	0 15	0 24	0 2	0 0	26 9	6 9	12
11	18	6 3	1 0	0 6	3 10	18 6	3 4	do.	do.	do.	Dead & green	0 19	0 24	0 4	1 18	22 9	14 0	20
12	23	6 8	0 0	0 5	2 7	17 0	2 9	do.	do.	do.	Green	0 5	2 14	0 2	1 20	19 0	11 0	18
13	50	19 19	1 1	0 7	3 26	16 0	3 0	C. P. Pallegama	Sound	do.	do.	0 14	1 8	0 4	2 22	20 6	13 6	12
14	33	7 0	0 0	0 4	0 27	15 6	2 4	do.	do.	do.	do.	0 19	0 6	0 2	1 12	22 0	10 0	16
15	22	7 17	2 5	0 7	0 18	15 6	2 11	do.	Inferior	do.	do.	0 14	2 0	0 2	0 18	23 3	11 3	18
16	46	16 9	0 18	0 7	0 17	15 6	2 10	do.	do.	do.	do.	0 12	3 12	0 4	2 17	26 9	16 9	5
17	42	13 2	0 18	0 6	0 27	15 6	2 10	Trincomalee	Sound	do.	do.	0 12	0 24	0 3	3 0	21 9	13 0	7
18	5	2 5	0 15	0 9	3 12	16 6	3 8	do.	do.	do.	do.	0 24	0 0	0 13	2 12	16 3	14 9	1
19	8	2 14	3 12	0 6	3 6	15 6	5 0	do.	Inferior	Streaky	Dead & green	0 18	2 20	0 3	0 4	23 0	9 0	16
20	2	1 17	2 12	0 18	3 6	15 6	5 0	do.	do.	Black & streaky	do.	0 17	2 0	0 3	2 26	24 0	12 0	8
21	35	12 5	2 26	0 7	0 2	16 0	3 6	do.	do.	do.	Green	0 10	1 18	0 3	0 0	25 9	12 6	9
22	10	3 19	2 10	0 7	3 23	19 0	3 0	do.	Sound	do.	do.	0 11	2 0	0 1	1 6	18 0	12 0	7
23	10	3 14	0 4	0 7	1 17	23 9	2 10	do.	Inferior	do.	Dead & green	0 8	0 8	0 2	2 10	20 9	14 0	7
24	14	4 3	2 0	0 5	3 24	14 0	2 8	do.	do.	do.	do.	0 14	0 10	0 3	0 12	21 9	8 9	8
25	8	1 16	1 20	0 4	2 6	18 0	3 3	do.	Inferior	Black & streaky	do.	0 7	2 4	0 3	0 24	26 9	21 0	5
26	16	5 19	3 13	0 7	1 27	16 0	3 3	do.	do.	do.	do.	0 7	3 12	0 3	0 30	24 6	14 0	6
27	5	1 4	2 16	0 4	3 20	22 0	2 2	do.	Sound	do.	do.	0 7	3 20	0 0	3 0	30 0	13 0	16
28	7	1 14	2 6	0 4	3 20	19 0	2 8	do.	do.	do.	do.	0 6	1 0	0 1	2 0	23 6	12 9	10
29	17	3 1	3 20	0 3	2 16	19 0	2 0	do.	Inferior	do.	do.	0 6	1 0	0 1	2 0	23 6	12 9	10
30	13	2 2	2 8	0 3	1 2	18 0	2 0	do.	do.	do.	do.	0 6	1 0	0 1	2 0	23 6	12 9	10

Sale of Ebony—contd.

Lot No.	No. of Logs in each Lot.	Total Weight of Logs in each Lot.			Average Weight of Logs in each Lot.			Average.		District in which Ebony was cut.	Soundness of Logs.	Blackness of Wood.	Whether the Logs are from Dead or Green Trees.	Weight of Heaviest Log in each Lot.		Weight of Lightest Log in each Lot.		Length.		No. of Logs in each Lot over 15 ft. in Length.						
		T.	C.	Q. L.	T.	C.	Q. L.	Ft. in.	Girth.					Ft. in.	Minimum.	Maximum.	Ft. in.	Minimum.								
31	28	10	6	0	10	0	7	1	12	15	0	3	3	0	17	0	20	0	3	2	12	21	6	13	3	11
32	21	6	0	0	16	0	5	2	24	14	9	2	10	0	12	2	20	0	2	3	16	20	0	10	6	6
33	9	3	2	3	18	0	6	3	2	21	0	2	9	0	9	1	23	0	5	1	9	26	0	18	0	9
34	12	3	4	2	0	0	5	1	13	19	6	2	4	0	7	3	14	0	0	2	12	26	0	16	9	10
35	10	2	12	3	4	0	5	1	3	20	6	2	7	0	0	7	3	2	0	2	14	29	6	8	0	11
36	3	1	4	0	0	2	8	0	0	19	0	3	3	0	0	9	2	6	0	6	0	23	0	14	0	2
37	7	3	5	0	2	0	9	1	4	19	0	3	2	0	0	12	2	18	0	4	0	23	0	14	0	6
38	1	1	13	2	0	0	—	—	—	17	6	7	2	0	12	2	0	0	4	0	20	25	0	18	6	8
39	8	2	13	0	12	0	6	2	15	21	0	2	5	0	—	—	—	—	—	—	—	—	—	—	—	—
40	1	0	12	3	16	0	—	—	—	18	6	3	6	0	6	3	0	0	1	2	20	26	0	15	6	18
41	18	2	14	3	24	0	3	0	6	21	0	1	10	0	8	3	18	0	1	3	0	22	6	13	6	6
42	9	1	16	0	22	0	4	0	2	18	0	2	2	0	18	1	4	0	3	2	8	28	9	18	3	10
43	10	4	12	2	0	0	9	1	0	20	0	3	0	0	0	9	3	24	0	2	0	21	0	10	9	20
44	28	7	0	1	6	0	5	0	1	18	0	2	3	0	9	3	24	0	0	22	0	22	0	9	0	23
45	28	6	1	0	14	0	4	1	8	17	0	2	2	0	12	1	4	0	1	1	7	22	0	12	0	11
46	20	6	18	1	12	0	6	3	18	15	6	2	4	0	20	0	0	0	2	0	10	20	0	12	0	11
47	56	10	17	2	7	0	3	3	15	19	0	2	2	0	11	2	24	0	1	3	24	23	0	11	0	45
48	70	8	19	1	0	0	2	2	6	16	0	2	0	0	6	2	4	0	0	3	24	24	0	12	0	50
49	40	6	19	3	9	0	3	1	27	16	6	2	0	0	9	0	0	0	1	0	24	22	0	13	9	21
50	30	12	12	0	0	0	8	1	10	14	9	3	0	0	15	0	14	0	4	1	6	22	0	13	0	13
51	25	7	7	1	14	0	5	3	16	17	0	2	4	0	10	2	24	0	0	8	0	23	0	14	3	18
52	30	11	12	3	8	0	7	3	1	15	0	3	2	0	15	2	24	0	2	2	4	20	0	12	6	16
53	37	16	15	10	0	0	9	0	8	15	0	2	11	0	20	2	0	0	5	0	8	21	9	11	0	18
54	44	14	0	3	12	0	4	1	14	16	0	2	10	0	14	2	4	0	1	3	0	22	0	9	0	18
55	6	1	0	3	8	0	3	1	24	16	3	2	3	0	6	0	12	0	2	1	16	19	6	14	6	4

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depot, who will give any other information that may be required.

Office of the Conservator of Forests,
Colombo, January 30, 1902.

ALFRED CLARK,
Acting Conservator of Forests.

SUPPLEMENTARY Specification showing the allotments of land to be benefited by the restoration of the **Divulanai Tank** in Porativu putu, Batticaloa District, of the Eastern Province; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 43,783.84.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Annual Instalments at 65 Cents per Acre.	
1	Vellantivumunmari	N. Tampimuttu	3,974	12 3 11	8 33	
2	Do.	R. Chankupati	3,973	21 1 0	13 81	
3	Do.	K. Kattamuttu, &c.	3,972	20 0 25	13 10	
4	Chappayadippalam	S. K. Venkidasalakkurukkal, &c.	1,169	11 3 26	7 74	
5	Manchavannavadippuddi	S. T. Ekamparam	7,925	7 3 18	5 11	
6	Kalankamadu	do.	3,103	26 1 0	17 6	
7	Periyapallam	N. Tampimuttu	2,014	11 3 22	7 72	
8	Manchavannavadippallam	V. Chinnavappodi	2,012	5 2 23	3 66	
9	Ilavicham	K. P. H. Chinnappu	3,982	12 2 21	8 21	
10	Kalaiyadippuddi	P. P. H. Mundappodi	1,088	9 2 2	6 18	
				139 3 28	90 92	
					Rs. c.	
Amount already recovered on account of original assessment					...	6,588 72
To be recovered on supplementary specification of January 27, 1897					...	4,494 10
To be recovered as per supplementary specification by ten instalments					...	909 20
Amount due on Crown lands unsold and unirrigable					...	31,791 82
						43,783 84

Batticaloa Kacheheri,
January 30, 1902.

SAM. HAUGHTON,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by the construction of the **Batugedara Channel** in the Meda pattu of Nawadun korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 22,050.15.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre. Rs. c.
1	Bomilliyaowita	Estate of Malhami Arachchi	C 41	2 3 39	3 0
2	Edandagawa Pahala-aswed-dumma	D. P. Gunasekera and others	H 41	0 2 1	0 51
3	Kampotahamigeowita	C. Gunetilleke	I 41	1 0 30	1 19
4	Edandagawaowita	G. Siman Perera	J 41	0 0 1	0 1
5	Kanattegedara Mhandi-ramegeyowita	C. Gunetilleke	K 41	0 0 12	0 8
6	Kampotahamigeowita	do.	L 41	0 0 13	0 8
7	Kolabareowita	D. P. Gunasekera and others	O 41	0 0 11	0 7
8	Do.	do.	P 41	1 3 0	1 75
9	Dimbulwitiyagekoratawa	W. Ranhami and others	Q 41	0 3 4	0 77
10	Kolabareowita	Wickremesinghe and others	R 41	1 1 14	1 34
11	Patiregeowita	Estate of W. W. Ellawala	S 41	2 1 31	2 45
12	Walakadaowita	D. P. Gunasekera	T 41	0 2 1	0 51
13	Minimulleowita	Estate of W. G. M. Andris Perera	V 41	0 0 38	0 24
14	Edandagawaowita	G. Simon Perera	W 41	0 3 26	0 92
15	Mahawatteowita	Estate of Andris Perera	X 41	0 0 31	0 20
16	Do.	Estate of Andris Perera and others	Y 41	1 1 1	1 26
17	Totawatteowita	G. Simon Perera	Z 41	0 2 9	0 56
18	Kanattegedaramuhandirama-legeowita	F. T. Ellawala Ratemahatmaya and others	A 42	0 2 36	0 73
19	Gamageowita	D. P. Gunasekera	D 42	0 1 0	0 25
20	Do.	D. Punchyappoo and others	H 42	0 2 9	0 56
21	Do.	D. V. Serahami and others	I 42	3 0 15	3 10
22	Patirageowita	Heirs of Ranhami Muhandiram	J 42	2 0 23	2 14
23	Bakmigahakumburaowita	G. Simon Perera	M 42	0 2 21	0 63
24	Patalawalaowita	S. K. Kirimenika and others	N 42	2 0 9	2 6
25	Demuwatawatteowita	D. P. Gunasekera	O 42	3 1 29	3 44
26	Dimbulwitiyageowita	Wikramasinghe	P 42	1 2 35	1 72
27	Galganageowita	A. Jewatham	Q 42	1 1 29	1 44
28	Galowita	D. V. Serahami and others	R 42	3 2 23	3 64
29	Ratambaleowita	F. T. Ellawala Ratemahatmaya	S 42	1 3 10	1 81
30	Patirageowita	P. Kirimenika and others	T 42	2 0 9	2 6
31	Bomaluwagawatotawatta-owita	D. P. Gunasekera	U 42	0 1 12	0 33
32	Botalageowita	Adanappu	V 42	1 0 0	1 0
33	Ratadodanowita	K. A. Induhami, Notary	A 43	2 2 27	2 67
34	Diyapimneowita	Adan Appu	D 43	1 3 9	1 81

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in
					Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
35	Kanateriyangodella	S. Kirimenika and others	C 43	1 3 8	1 80
36	Diyapimmewatteowita	P. Appuhani	E 43	0 1 21	0 38
37	Palupegodellaowita	D. P. Gunasekera	G 43	3 0 21	3 13
38	Ganitayaowita	Estate of Andris Bass	H 43	0 2 19	0 62
39	Kola-atteowita	D. P. Gunasekera and others	I 43	1 3 36	1 98
40	Kudaowita	do.	J 43	1 1 34	1 46
41	Migahagawaowita	D. P. Gunasekera	K 43	2 3 1	2 76
42	Bandaraowita	Nansonda Kattadiya	L 43	2 1 0	2 25
43	Deraniyagalagealowita	D. P. Gunasekera and others	M 43	1 0 37	1 23
44	Tottewattagalowita	do.	O 43	1 0 2	1 1
45	Palankarelageowita	P. Elandabami	P 43	4 1 1	4 26
46	Mirichiwita	Heirs of Ranhami Muhandiram	Q 43	0 1 30	0 44
47	Ganagodageowita	A. Jiwathami	R 43	1 0 6	1 4
48	Potupitiyageowita	W. Ellawalla	S 43	0 2 21	0 63
49	Mahaowita	S. Wastuhami	T 43	1 2 21	1 63
50	Pedividanelayeirawalleowita	W. Ellawalla	U 43	0 1 36	0 48
51	Ankanuweowita	W. Ranhami and others	Y 43	1 0 29	1 19
52	Kanateriyangodella	S. Kirimenika and others	Z 43	0 2 16	0 60
53	Gorokgahagawaowita	Estate of Andris Perera	H 44	2 1 25	2 41
54	Do.	do.	H 44½	0 0 6	0 4
55	Potupitiyageowita	W. Ranhami and others	R 44	1 0 9	1 6
56	Puwakowita	B. Punchiappu and others	S 44	2 0 16	2 10
57	Pillagawa-aswedduma	D. Serahami and others	T 44	0 2 3	0 52
58	Kanateriyangodella	S. Kirimenika and others	U 44	0 0 29	0 20
59	Udahawelaliyadda	D. V. Serahami and others	K 45	0 2 15	0 60
60	Pitamanageowita	W. Ranhami and others	Y 45	1 1 13	1 33
61	Mulleowita	do.	A 46	3 3 29	3 95
62	Botalegeowita	G. Peris Appu and others	C 46	1 2 9	1 56
63	Imbulgodaowita	S. K. Kirimenika	E 46	1 1 33	1 46
64	Mahabandaraowita	Estate of Ranhami Muhandiram	F 46	4 0 16	4 10
65	Aluhelaowita	W. Ellawalla	I 46	1 0 17	1 11
66	Moragahaowita	S. Kirimenika	J 46	2 1 5	2 28
67	Murutagahowita	C. Gunatillake and others	M 46	2 0 33	2 21
68	Pusseliyuddeassedduma	K. Mudiyanse and others	N 46	0 1 37	0 48
69	Gamageowitakelle	W. Babanchiya	O 46	0 3 16	0 85
70	Do.	D. V. Serahami and others	P 46	1 0 5	1 3
71	Ganitayageowita	G. Andirisa and others	Q 46	2 1 11	2 32
72	Durayageowita	D. J. Abeyratna, Notary	R 46	1 1 30	1 44
73	Tembilipataowita	C. Gunatillake and others	U 46	1 0 20	1 13
74	Siyambalagahaowita	D. K. Kaluhami and others	V 46	0 3 26	0 91
75	Taniyamakanagekelleowita	Elapata Pingirihamy	W 46	0 3 0	0 75
76	Jambugahaowita	W. Ellawalla	X 46	5 0 4	5 2
77	Ilukmulleowita	W. Nandohami and others	Y 46	0 3 21	0 88
78	Witanaowita	K. A. Don Paules	Z 46	0 2 17	0 60
79	Do.	do.	A 47	1 1 21	1 38
80	Miriellayakelleowita	D. P. Gunasekera	B 47	0 1 32	0 45
81	Walaowita	Estate of Andris Bass and others	C 47	0 2 31	0 70
82	Potupitiyageowita	C. Gunatillake	D 47	1 2 30	1 69
83	Gamageowitakelle	W. Babanchiya	E 47	0 0 19	0 12
84	Bogahayatairawallaowita	Heirs of Ranhami Muhandiram	F 47	0 3 32	0 95
85	Patirageowita	M. Kirimenika and others	G 47	0 3 23	0 89
86	Do.	M. Rankirihamy	H 47	0 1 20	0 38
87	Ranappulayaowita	D. P. Gunasekera and others	I 47	2 0 35	2 22
88	Acharigeowita	A. Balanaide	J 47	0 3 35	0 97
89	Edandagawaowita	Heirs of Ranhami Muhandiram	K 47	0 1 0	0 25
90	Annakkaliyadda	P. Malhami and others	M 47	2 0 9	2 6
91	Do.	do.	N 47	0 0 18	0 11
92	Edandagawaowita	Parusalle Unnanse	P 47	2 0 21	2 13
93	Patirogeowita	G. Mudiyanse and others	Q 47	1 3 6	1 79
94	Walaowita	Andulagoda Unnanse	R 47	2 1 15	2 35
95	Witaranaowita	F. T. Ellawalla, Ratamahatmaya, and others	S 47	2 0 19	2 12
96	Dikowita	do.	T 47	2 0 0	2 0
97	Migahawelaowita	Paruselle Unnanse	U 47	1 1 16	1 35
98	Ganga-addarawatteowita	J. D. Peeris Appuhamy	V 47	1 0 11	1 7
99	Ganga-addarawattekekumbura	Awadiappa Chetty	W 47	0 2 30	0 69
100	Bogahaowita	Paruselle Unnanse	X 47	1 3 28	1 93
101	Bogahaowitaturukelle	do.	Y 47	0 1 36	0 48
102	Witaranaowitaturukelle	F. T. Ellawalla, Ratamahatmaya, and others	Z 47	0 0 17	0 11
103	Batamburegodella	do.	B 48	2 2 20	2 63
104	Kadigomuwegodella	D. P. Gunasekera	C 48	0 1 9	0 31
105	Diyapimmeowita	N. A. Perera	H 48	0 2 0	0 50
106	Do.	Heirs of W. Stewart	I 48	0 0 35	0 22
107	Do.	do.	J 48	0 0 26	0 16
108	Kongaha-assedumeowita	Estate of Ranhami Muhandiram	K 48	1 0 5	1 3
109	Dewatagahaowita	Heirs of S. Pedoris Fernando	L 48	0 3 13	0 83
110	Talagahawattebandara-assed-duma	Paruselle Unnanse	N 48	0 1 35	0 47
111	Talgahawatta	J. D. Alice and others	O 48	0 0 27	0 17

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Re. 1	
					per Acre. Rs. c.	
112	Bandara-assedduma	Paruselle Unnanse and others	Q 48	0 1 33	0 46	
113	Medaowita	Heirs of W. W. Ellawala	U 48	1 1 6	1 28	
114	Kampotahamigeasseduma-kumbura	C. Gunatilaka	V 41	0 3 21	50 Cents per Acre. 0 44	
115	Udaha-asseddumekumbura	Heirs of D. Lokuhami	K 42	1 1 33	0 73	
116	Midellagahakumbura	U. Mudalihamy and others	L 42	1 2 20	0 82	
117	Kanuketiyakumbura	D. P. Gunasekera	F 43	1 0 2	0 51	
118	Udabakanateriyankumbura	S. Kirimenike and others	A 44	2 2 3	1 26	
119	Galagawaliyadda	W. Ellawala	C 44	0 3 12	0 42	
120	Palupekumbura	D. P. Gunasekera and others	D 44	2 2 26	1 33	
121	Gorokgahaliyadda	U. Siriwardenchamy and others	E 44	0 1 37	0 24	
122	Do.	D. P. Gunasekera and others	F 44	1 0 5	0 52	
123	Do.	Estate of Andris Perera	F 44½	0 0 9	0 3	
124	Galgodellakumbura	U. Mudalihami and others	G 44	1 0 2	0 51	
125	Galapitayakumbura	Estate of W. Stewart	I 44	1 1 9	0 66	
126	Gedarakumbura	G. Andirisa and others	J 44	1 2 12	0 79	
127	Pahalakanateriyankumbura	D. V. Appuhami and others	Z 44	3 1 11	1 66	
128	Lintotakumbura	S. Kirimenike and others	A 45	0 2 34	0 36	
129	Udahaweleliyadda	D. V. Serahami and others	L 45	1 1 39	0 75	
130	Pahalaweleliyadda	M. Rankirihami and others	M 45	1 1 6	0 64	
131	Mulleyakumbura	W. Ellawala	O 45	1 2 27	0 84	
132	Totawatakanuketiyakumbura	W. Ranhami and others	Z 45	2 1 16	1 18	
133	Kumbalayakumbura	B. Rannaide and others	B 46	1 1 30	0 72	
134	Kumbalayaliyadda	G. Rataranhami and others	D 46	0 3 30	0 47	
135	Naranmulekumbura	Heirs of the late Mrs. J. P. Ellawala	G 46	2 2 4	1 26	
136	Galahitiyakumbura	S. K. Kirimenike	H 46	2 2 29	1 34	
137	Witaranaliadda	Estate of Ranhami Muhandiram	K 46	0 2 20	0 32	
138	Pusselliyadda	W. Ellawala and others	L 46	2 3 33	1 48	
139	Vidanakumbura	P. K. Elandahami and others	S 46	2 0 27	1 8	
140	Kanuketiyakumbura	P. Dingirihami and others	T 46	1 0 0	0 50	
141	Edandagawaowita-assedduma	G. Appuhami	L 47	0 1 0	0 13	
142	Halgahadepeleowita	N. A. Perera	O 47	0 3 7	0 40	
143	Halgahakumbura	W. Babanchiya	A 48	0 3 32	0 48	
144	Kapuradeniya	Estate of Ranhami Muhandiram	F 48	2 3 2	1 38	
145	Ganga-assedduma	do.	W 48	1 3 26	0 93	
146	Gangagodawicha-assedduma	do.	X 48	0 1 16	0 18	
147	Bandara-assedduma	Paruselle Unnanse	Y 48	1 1 5	0 64	
148	Gilimalegeasseduma	K. A. Induhami, Notary and others	Z 48	0 3 21	0 44	
149	Atagallakumbura	Paruselle Unnanse	A 49	4 0 15	2 05	
150	Punchiatagalla	Angamma Vihare	T P 70,987	2 3 27	1 43	
				205	1 23	176 73

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

Lots 1 to 113 are liable for one rupee per acre ; lots 114 to 150 are liable to 50 cents per acre.

SPECIFICATION showing the allotments of Land (including Crown Land) to be benefited by the construction of the **Opanaike Spout** in Meda korale ; the names, so far as they can be ascertained, of the proprietors of such allotments ; and the amounts due upon each allotment.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Re. 1
				per Acre. Rs. c.
1	Migahaliadda	K. Kirisanta Katadia	0 0 8	0 20
2	Ryghakumbura	Sabaragamuamahasamandevala	0 3 0	0 75
3	Godapela	S. M. Kiribanda	0 2 0	0 50
4	Ganga-addarakumbura	K. Ukunaide and others	0 3 0	0 75
5	Godapela or Getugepela	W. Baba and others	0 1 2	0 30
6	Pilituduwa	K. B. Ukkunaide	0 1 5	0 37½
7	Hatlaha	Heirs of Pita Pinana	0 0 9	0 22½
8	Kahatagahakumbura	A. Kirimenika and others	0 1 5	0 37½
9	Do.	D. K. Kiria and others	0 1 5	0 37½
10	Minumekumbura	M. Kirihatana and others	0 3 2	0 80
11	Kudamuttettuwa	Heirs of K. W. Penderisa	0 2 5	0 62½
12	Godakella	W. Kirihatana and others	0 2 0	0 50
13	Walapottakella	K. B. Malappu and others	0 2 0	0 50
14	Gagola	Kalumenika and Indure Priest	0 0 6	0 15
15	Ganga-addarakumbura	M. Ganita and others	0 2 0	0 50
16	Hanassa	S. Watukaregey Andirisa	0 2 0	0 50
17	Godakumbura	Heirs of Warigama Tikiri Bas-nayaka Nilame	0 2 0	0 50
18	Diyabandumpela	T. D. M. Kiribanda and others	0 0 8	0 20

No.	Name of Allotments or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge or Rate in Perpetuity for Interest and Up- keep at Re. 1
				per Acre. Rs. c.
19	Mahamuttettuwa	P. Kalumenike	2 0 5	2 12½
20	Migahaliyadda	Heirs of R. A. Lokuhamy	0 3 2	0 80
21	Welaratmalemedakebella	do.	0 0 5	0 12½
22	Waratmaleudakebella	K. Kiriansa Katadia	0 1 0	0 25
23	Waratmalepaulekebella	P. Pansiria and others	0 0 6	0 15
24	Migahakumburedaranda	R. Balahenaya and others	0 3 0	0 75
25	Migahayatakumburapaula	Kirihatanheneya and others	0 1 0	0 25
26	Ganga-addarakumburepaula	Badahelage Ranappu	0 0 0½	0 2
			12 2 3¼	12 59½

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by the construction of the **Hingurewewa** in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 4,554-50.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge or Rate in Perpetuity for Interest and Up- keep at Re. 1
				per Acre. Rs. c.
1	Dunumadalagahakumbura	Maduwanwala Ratemahatmaya and Ekanayake Loku Appuhamy and Madduma Appuhamy	3 0 0	3 0
2	Nindakumbura	do.	2 0 0	2 0
3	Natulakumbura	do.	2 0 0	2 0
4	Kumbukgahakumbura	do.	1 2 0	1 50
5	Walairakonda	do.	1 2 0	1 50
6	Pattiyekumbura	do.	3 2 0	3 50
7	Palugahakumbura	do.	2 2 0	2 50
8	Kandakumbura	do.	2 0 0	2 0
9	Mullakumbura	do.	3 2 0	3 50
10	Kongahakumbura	do.	2 2 0	2 50
11	Mailagahakumbura	do.	3 0 0	3 0
			27 0 0	27 0

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by the construction of the **Tunkemamahawewa** in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 6,200.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge or Rate in Perpetuity for Interest and Up- keep at Re. 1
				per Acre. Rs. c.
1	Daundaragekumbura	Nallaperuma Disanayake Lobubanda, Nallaperuma Disanayake Punchi- banda, and Ratnayake Punchi- menike	0 2 15	0 60
2	Palugahakumbura	do.	1 1 25	1 40
3	Mailagahakumbura	do.	3 1 25	3 40
4	Helambagahakumbura	do.	2 0 0	2 0
5	Nindakumbura	do.	2 0 0	2 0
6	Medamailagahakumbura	do.	1 0 0	1 0
7	Aratupelakumbura	do.	1 0 0	1 0
8	Doloskuruniya	do.	0 2 8	0 55
9	Gallaralagekumbura	do.	0 3 25	0 90
10	Mulanakumbura	do.	2 0 0	2 0
11	Pahaladepela	do.	1 0 0	1 0
12	Helambagahakumbura	do.	1 1 25	1 40
13	Mankadakumbura	do.	1 0 0	1 0
14	Medamulankumbura	do.	1 0 0	1 0
15	Julgahakumbura	do.	2 0 0	2 0
16	Modaramulla	E. D. Nicholas Loku Appuhamy and Madduma Appuhamy Nallaperuma-alahaperuma Gan-arach- chi	0 2 15	0 60
			1 2 15	1 60
			22 1 33	22 45

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of lands (including Crown Land) to be benefited by the construction of the **Rambukkana Tank** in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 1,949-39.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
			A.	R.	P.	
1	Helambagahakumbura	Dahanaikage Wattuhami and Hetti-arachchige Appu	1	2	0	1 50
2	Dambaragahacumbura	do.	1	2	0	1 50
3	Daiyanekumbura	do.	0	1	0	0 25
4	Medapaskuruniya	do.	0	1	0	0 25
5	Kongahakumbura	do.	1	0	0	1 0
6	Godadepela	do.	1	0	0	1 0
7	Pahaladepela	do.	1	0	0	1 0
			6	2	0	6 50

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of lands (including Crown Land) to be benefited by the construction of the **Epitagodawewa** in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 3,290-15.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
			A.	R.	P.	
1	Epitawalamedadepela	Nallaperuma Alahaperuma	1	0	0	1 0
2	Welikumbura	do.	3	0	0	3 0
3	Palugahakumbura	Don Julat, late Registrar	2	0	0	2 0
4	Medamuna	do.	2	0	0	2 0
			8	0	0	8 0

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotment of land (including Crown Land) to be benefited by the construction of the **Alutwewa Tank** in Kolonna korale; the name, so far as it can be ascertained, of the proprietor of such allotment; and the amount due upon the allotment.

Amount in respect of which the allotment is liable, Rs. 4,383-35.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
			A.	R.	P.	
1	Alutwala-aswedduma	Nellaperuma Disanayake	8	0	0	8 0

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of lands (including Crown Land) to be benefited by the construction of the **Hirigalkatuwa Tank** in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 3,939-20.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
			A.	R.	P.	
1	Palugahakumbura	Don Jalat Senerat Ratnayake, late Registrar, Nallaperuma Disanayake Loku Banda, Nallaperuma Disanayake Punchi Banda, and Ratnayake Punchi Hamine	2	0	0	2 0
2	Kaluralagedahaya	do.	0	3	25	0 90
3	Kongahadahaya	do.	0	2	15	0 60
4	Bandaradahaya	do.	0	2	15	0 60
5	Deiyannekumbura	do.	0	3	25	0 90
6	Pattewalaralagedahaya	do.	0	2	15	0 60
7	Jiulgahacumbura	do.	0	3	25	0 90
8	Ihalatumpela	do.	1	2	0	1 50
9	Kankanawalageamuna	do.	2	0	0	2 0
10	Lindagawakumbura	do.	2	2	0	2 50
11	Pahalatumpela	do.	1	2	0	1 50

C 7*

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge of rate in Perpetuity for Interest and Upkeep at Re 1. per Acre. Rs. c.
12	Talalanda	Don Jalat Senerat Ratnayake, late Registrar, Nallaperuma Disanayake Loku Banda, Nallaperuma Disanayake Punchi Banda, and Ratnayake Punchi Hamine	3 0 0	3 0
13	Pahalaspela	do.	2 2 0	2 50
14	Kongahakumbura	E. Loku Appuhami, Madduma Appuhami, and Don Nicholas	0 3 25	0 90
15	Kandeyagawakumbura	do.	0 2 15	0 60
			<u>21 0 0</u>	<u>21 0</u>

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of land at Embilipitiya (including Crown Land) to be benefited by the construction of **Kitalabokka and Hulanda-oya anicuts, and improvement of the Embilipitiya channel** in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 42,091.80.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Chargeor Rate in Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre. Rs. c.
1	Paratapota	Ellawala Ratemahatmaya	Y 29	5 3 30	5 94
2	Acharyyakumbura	H. Dingi Naide	Z 29	2 1 1	2 25
3	Lindamulla	Maduwanwala Ratemahatmaya and others	A 30	1 3 39	2 0
4	Muttettuwakumbura	Estate of W. D. Loku Banda	B 30	1 3 35	1 97
5	Kumbukgahairikonda	S. H. Heenhami	C 30	0 2 14	0 59
6	Nugamure	S. Punchi Lamahami	D 30	3 0 0	3 0
7	Kudakalale	S. H. Heenhami	E 30	2 2 38	2 74
8	Kotaira	do.	F 30	0 2 10	0 56
9	Wadupela	D. R. Kiri Banda	G 30	0 1 33	0 46
10	Siyambala-atta	S. Dinakahami	H 30	0 3 36	0 97
11	Galpottaroda	S. H. Babahami and others	I 30	0 0 38	0 24
12	Ratninda	Estate of W. D. Loku Banda	J 30	3 3 4	3 78
13	Bittara-amuna	S. L. Dingi Appuhami and others	K 30	1 1 6	1 29
14	Kongahakumbura	Maduwanwala Ratemahatmaya	L 30	1 3 30	1 94
15	Galpamulla	Ellawala Ratemahatmaya	M 30	2 2 22	2 64
16	Pankanda	Maduwanwala Ratemahatmaya	O 30	2 3 35	2 97
17	Pinkumbura	Embilipitiya Vihare	N 30	0 0 25	0 16
18	Mahakalale	R. Kiri Banda	P 30	2 2 11	2 57
19	Lolugahairikonda	do.	Q 30	0 2 20	0 62
20	Kongaha-aswedduma Pinkelle	Maduwanwala Ratemahatmaya and others	R 30	1 0 12	1 8
21	Deiyannekumbura	D. C. Wickramasingha	S 30	2 1 24	2 41
22	Nindakumburapinkella	Embilipitiya Vihare	T 30	0 0 26	0 17
23	Hattahakumbura	Badanage Henda	U 30	0 3 35	0 97
24	Kongaha-aswedduma	S. L. Dingi Appuhami	V 30	2 1 26	2 42
25	Netulekumbura	H. A. Babahami	W 30	3 1 8	3 30
26	Netulekumburakella	do.	X 30	0 3 11	0 82
27	Nindakumbura	G. R. Saba	Y 30	3 1 0	3 25
28	Walairikonda	W. D. Punchi Banda	Z 30	1 2 25	1 66
29	Nireiyawa	E. Loku Banda and others	A 31	2 3 2	2 76
30	Migasipitiya	Dona Gimara Hamine	B 31	2 0 29	2 18
31	Kumbukgaha-aswedduma	Dona Gimara Hamine and others	C 31	2 1 21	2 38
32	Weerakkuttikotikula	Weerakkutti Arachchi and another	D 31	0 1 12	0 33
33	Bandarakotikula	Maduwanwala Ratemahatmaya	E 31	1 3 29	1 94
34	Deirikonda	Maduwanwala Ratemahatmaya and another	F 31	2 0 8	2 5
35	Kudadessa	Maduwanwala Ratemahatmaya and D. Gimara Hamine	G 31	4 1 18	4 36
36	Mullakumbura	Maduwanwala Ratemahatmaya	H 31	1 1 14	1 34
37	Wadupela	A. E. Don Juanis and others	I 31	0 2 7	0 55
38	Weerakkuttikotikula	Weerakkutti Arachchi and another	J 31	1 1 31	1 44
39	Palugahakumbura	A. E. Don Juanis and another	K 31	1 1 22	1 39
40	Hantanakumbura	E. Don Andris and others	L 31	1 1 20	1 38
41	Siyambala-atta	Nallaperuma Hamine and others	M 31	4 0 14	4 9
42	Asweddumakumbura	Maduwanwala Ratemahatmaya and others	N 31	0 3 38	0 99
43	Asweddumapinkelle	Embilipitiya Vihare	O 31	0 1 4	0 28
44	Mullakumbura	Jalatge Selohami	P 31	1 3 18	1 86
45	Ankanuwairikonda	Embilipitiya Vihare	Q 31	0 2 29	0 68
46	Jasingeirikonda	Jasinge Mudalhami	R 31	0 3 5	0 78
47	Ehelagahakumbura	Maduwanwala Ratemahatmaya	S 31	1 3 24	1 90
48	Kongahakumbura	Maduwala Ratemahatmaya and others	T 31	0 2 35	0 72

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate
					In Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre. Rs. c.
49	Kotagambadda	Ellawala Ratemahatmaya	U 31	1 2 24	1 65
50	Dikgambadda	do.	V 31	1 2 2	1 51
51	Migahakumbura	Jagodage Tinohami and others	W 31	1 2 29	1 68
52	Debarakote	Weerawardana Punchi Menika	X 31	0 3 8	0 80
53	Hungampola	Maduwanwala Ratemahatmaya	Y 31	0 2 18	0 61
54	Mullakumbura	Estate of W. D. Loku Banda	53A	2 0 39	2 25
55	Ganbaddakumbura	Weerawardana Punchi Menika	54	1 3 19	1 87
56	Murutagahakumbura.	do.	55	0 2 26	0 67
57	Medatunpela	do.	56	1 1 34	1 36.
58	Padiyakumbura	do.	57	0 1 22	0 39
59	Komagawadoskuruniya	do.	58	0 1 37	0 48
60	Ambagahaliyadda	Embilipitiya Vihare	59	1 3 8	1 80
61	Kankanigeaswedduma	do.	60	0 3 12	0 83
62	Kotapolayakumbura	Maduwanwala Ratemahatmaya	61	0 2 18	0 61
63	Pallekumbura	R. Dodampe Kiri Banda	62	1 3 27	1 92
64	Kumbukgahaliyadda	Mabarana Korala and others	63	1 0 31	1 19
65	Modarawana-aswedduma	Maduwanwala Ratemahatmaya	64	1 0 4	1 3
66	Ranasinge-aswedduma	R. Dodampe Kiri Banda	65	2 0 19	2 12
67	Nikaketiyakumbura	Embilipitiya Vihare	66	0 2 38	0 74
68	Murutakumbura	Maduwanwala Ratemahatmaya	67	3 0 6	3 4
69	Wegetekumbura	Jagodage Tinohami and others	68	3 1 14	3 34
70	Gambadda	M. J. Loku Menika	69	2 1 16	2 35
71	Galakumbura	Estate of W. D. Loku Banda	70	2 1 2	2 26
72	Telbaddakumbura	Jagodage Tinohami and others	71	3 2 0	3 50
73	Humbahakumbura	Weerawardana Punchi Menika	72	3 1 4	3 28
74	Erabaddekumbura	Maduwanwala Ratemahatmaya	73	1 2 3	1 52
75	Pin-aswedduma	Embilipitiya Vihare	74	0 2 23	0 64
76	Kotapolagekumbura	Maduwanwala Ratemahatmaya	75	1 2 30	1 69
77	Bogahakumbura	W. Heen Appu Arachchi and others	76	1 3 30	1 94
78	Deiyannekumbura	do.	77	2 0 28	2 18
79	Talawepinkella	Talawe Vihare	78	0 2 17	0 60
80	Kotupawa	H. P. Loku Naide	79	1 1 30	1 44
81	Pita-ambepota	Maduwanwala Ratemahatmaya	80	2 1 15	2 34
82	Kongaha-irikonda	do.	81	2 2 6	2 54
83	Kadurugahakumbura Pinkella	do.	82	0 3 17	0 85
84	Do.	W. Heen Appu and others	83	1 0 16	1 10
85	Muwapenkumbura	Maduwanwala Ratemahatmaya and others	84	2 0 30	2 19
86	Kadurugahakumbura	Weerawardana Punchi Menika	85	1 2 37	1 73
87	Kumbukgahakumbura	do.	86	1 2 15	1 59
88	Ahabodakumbura	Maduwanwala Ratemahatmaya	87	5 1 6	5 29
89	Elbodaira	do.	88	1 2 25	1 66
90	Mahairikonda	do.	89	2 1 8	2 30
91	Netulekumbura	W. Punchi Menika and others	90	1 1 25	1 41
92	Radairikonda	Badanage Kathera	91	1 1 2	1 26
93	Debaragahakumbura	J. Mudalihami and others	92	1 1 34	1 46
94	Debaragahapinkella	Embilipitiya Vihare	93	0 1 18	0 36
95	Debaragahakumbura	J. Mudalihami and others	94	2 0 9	2 5
96	Helambagahakumbura	W. D. A. Adrian Vidane	95	1 3 12	1 83
97	Kanuattale	Delwalage Lokuhami	96	1 0 13	1 8
98	Do.	K. Ekanayaka Loku Menika	97	1 0 39	1 25
99	Wewapinkella	Embilipitiya Vihare	98	0 1 21	0 38
100	Bakmigahakumbura	J. Mudalihami and others	99	2 1 18	2 36
101	Radairikonda	Badanage Kathera	100	1 0 10	1 6
102	Kankanangekumbura	D. A. Adrian Vidane	101	0 1 28	0 43
103	Mahairikonda	Embilipitiya Vihare	102	0 3 18	0 86
104	Kiralawelkatuwe Kongaha-kumbura	Mabarana Korala	303	4 0 10	4 6
105	Migahakandetta	Rupasinha Kiri Banda	—	1 0 0	1 0
106	Kiribatumbura	D. A. Adirian Vidane	—	1 2 0	1 50
107	Mekitiyagahakandetta	do.	—	1 0 0	1 0
108	Karandakumbura	Jagodage Tinohami	—	0 3 0	0 75
109	Do.	W. Punchi Menika	—	0 1 20	0 38
110	Do.	Jagodage Babahami	—	0 1 20	0 38
111	Dehigahaliyadda	Rupasinha Kiri Banda	—	0 3 8	0 80
112	Godairikonda	do.	—	1 1 0	1 25
113	Kankanairikonda	do.	—	0 3 0	0 75
114	Mahadessa	Don Jalat Ratnayaka	—	3 0 0	3 0
115	Humbaswewa	do.	—	5 0 0	5 0
116	Karunawewalairikonda	do.	—	1 2 0	1 50
117	Godairikonda	do.	—	1 2 0	1 50
118	Irikonda	Badanage Kathira	—	0 1 8	0 30
119	Nindakumbura	do.	—	1 0 0	1 0
120	Irikonda	do.	—	0 1 8	0 30
121	Palugahakumbura	D. J. Ratnayake	7,117	3 1 8	3 30
122	Debarekota	Maduwanwala Ratemahatmaya	7,115	1 1 36	1 50
				204 0 18	204 11

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of land to be benefited by the construction of the **Walalgoda Channel**, in Kolonna korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 9,211.84.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in
					Perpetuity for Interest and Up-keep at 40c. per Acre per Annum. Rs. c.
1	Weralgasmulla	Mabarana Korala	O 215	1 0 36	0 49
2	Totupola	Baba Nachchira and others	R 215	2 1 38	0 99
3	Manamure	Estate of Mahawalatenna Ratemahatmaya	Q 215	4 0 20	1 65
4	Vidana Muttettuwa	do.	O 217	2 0 2	0 80
5	Maha Aswedduma	do.	X 217	3 0 16	1 24
6	Dambekumbura	do.	B 218	6 3 10	2 73
7	Mahakongahakumbura	do.	J 218	3 2 35	1 49
8	Kahambiliyamulla	do.	Q 218	3 3 5	1 52
9	Katkumbura	R. Juwanhami	S 215	0 3 5	0 32
10	Humbaswewa	do.	D 217	1 1 29	0 57
11	Wewala	Maduwanwala Ratemahatmaya and Juwanhami	O 218	2 2 32	1 8
12	Lokandiwela	W. D. Loku Banda, &c.	T 215	1 2 23	0 64
13	Udagalakumbura	W. D. Loku Banda	U 215	1 2 22	0 66
14	Pallekumbukgahakumbura	do.	W 215	1 3 28	0 77
15	Ratkumbura	do.	P 216	0 2 28	0 27
16	Wegetana	do.	S 216	1 2 36	0 69
17	Pati ageirikonda	do.	V 216	2 1 24	0 96
18	Siyambala-atta	do.	W 216	3 0 3	1 21
19	Badakaranuwa	do.	N 217	2 2 34	1 8
20	Ambagahatennakatu-kepuwa	do.	O 217	1 2 22	0 66
21	Irikonda	do.	U 217	3 0 5	1 21
22	Karangahairikonda	do.	R 218	3 0 0	1 20
23	Irikonda	do.	S 218	5 0 11	2 3
24	Karagahaira	do.	T 218	3 1 13	1 33
25	Acharigeirikonda	do.	A 219	1 1 12	0 53
26	Udakumbukgahakumbura	Maduwanwala Ratemahatmaya	V 215	1 2 11	0 63
27	Kongahakumbura	do.	B 216	1 3 26	0 77
28	Arawa	do.	C 216	1 0 10	0 42
29	Karamura	do.	4018	1 1 7	0 52
30	Kannadimulla	do.	T 216	3 2 24	1 46
31	Omallepegekumbura	do.	A 217	3 1 23	1 36
32	Mahamuttettuwa	do.	4021	3 3 17	1 54
33	Walatore	do.	P 217	1 2 35	0 69
34	Nakenetula	do.	R 217	1 0 12	0 43
35	Wewakumbura	do.	A 218	7 0 37	2 90
36	Molakgamuwekumbura	do.	E 218	2 0 31	0 88
37	Punchikongahakumbura	do.	K 218	1 2 0	0 60
38	Punchigetana	do.	D 219	2 1 38	0 99
39	Vidanamuttettuwa	do.	4064	1 1 36	0 59
40	Kelinhitiyawa	Maduwanwala Ratemahatmaya and Juwanhami	Z 215	3 1 33	1 38
41	Mahagodakumbura	Maduwanwala Ratemahatmaya and Rupasinha	I 216	2 1 23	0 96
42	Kongahakumbura	Maduwanwala Ratemahatmaya and Juwanhami	R 216	1 1 5	0 51
43	Palugahakumbura	do.	G 217	3 3 2	1 50
44	Wewala	do.	I 217	2 1 0	0 90
45	Middeniya	Maduwanwala Ratemahatmaya and Juwanhami	J 217	0 3 10	0 32
46	Punchigodakumbura	do.	T 217	2 0 22	0 85
47	Mugadola	do.	V 217	3 1 22	1 36
48	Melenduwela	Walalgoda Vihare	X 215	1 2 38	0 69
49	Pinliadda	do.	D 216	0 0 8	0 2
50	Bogahakumbura	W. D. Loku Banda	E 216	1 3 39	0 80
51	Pinliadda	do.	J 216	0 0 3 ⁵⁰	0 1
52	Attikkagahakumbura	Walalgoda Vihare	L 216	2 0 17	0 84
53	Yokonairikonda	do.	M 216	0 3 13	0 33
54	Hatlahakumbura	do.	U 216	0 1 38	0 19
55	Aswedduma	do.	X 216	0 0 38	0 9
56	Yaddessa-aswedduma	do.	E 217	0 3 17	0 34
57	Netuleaswedduma	do.	H 217	0 2 25	0 26
58	Ambaluwawa	do.	L 217	2 5 7	1 12
59	Pinliadda	do.	M 217	0 0 25	0 6
60	Pinkumbura	do.	W 217	2 3 3	1 11
61	Ahugaha-aswedduma	do.	F 218	1 0 28	0 47
62	Wewa	do.	H 218	1 1 9	0 52
63	Pinaswedduma	do.	P 218	0 1 21	0 15
64	Addarakumbura	do.	U 218	1 1 0	0 50
65	Wewa-aswedduma	do.	W 218	1 2 32	0 68

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in
					Perpetuity for Interest and Up-keep at 40c. per Acre per Annum. Rs. c.
66	Pinkumbura	Walalgoda Vihare	G 219	2 2 6	1 2
67	Watukandawa	do.	J 219	1 3 20	0 75
68	Humberiya and Siyambalawa	Rupasinha Banda	Y 215	2 2 35	1 9
69	Dombekumbura	Mabarana Korala	4016	2 2 37	1 9
70	Pattidiwela	do.	4022	2 1 7	0 92
71	Nagulisdehera.	do.	4024	2 1 21	0 95
72	Borowapitiya	Rupasinha Banda	A 216	1 0 0	0 40
73	Karunduwa	Tambalapelessa Arachchi	Q 217	4 2 31	1 88
74	Kotakumbukgahakumbura.	Rupasinha Banda	F 216	1 1 36	0 59
75	Radairikonda	do.	N 216	0 3 0	0 30
76	Kuda and Maha Irikonda	do.	K 217	3 3 33	1 58
77	Nindakumbura	do.	S 217	1 2 30	0 68
78	Arawa	do.	Z 217	1 3 20	0 75
79	Jalageaswedduma	do.	G 218	1 0 6	0 42
80	Irikonda	Rupasinha and Mabarana	L 218	0 2 13	0 23
81	Nindakumbura	Rupasinha Banda	G 216	1 1 20	0 55
82	Netulekumbura	Mabarana Korala	4017	0 2 37	0 29
83	Godatore	do.	4023	0 2 30	0 72
84	Weli-irikonda	do.	4026	1 1 13	0 53
85	Rukattana	do.	4027	0 3 39	0 40
86	Do.	do.	4019	1 2 4	0 61
87	Badalageirikonda	do.	O 216	0 2 12	0 23
88	Acharigeirikonda	V. Adiriyana Naidu and others	Q 216	1 1 7	0 52
89	Betawapitiya	Rupasinha Banda	N 218	0 1 28	0 17
90	Lekandiwela	W. D. Loku Banda	B 217	3 1 30	1 38
91	Do.	do.	M 218	1 1 32	0 58
92	Bedde-aswedduma	Rupasinha Banda	I 218	0 2 10	0 22
93	Idamekumbura	do.	Z 216	1 2 1	0 60
94	Milankumbura	do.	4020	2 1 18	0 95
95	Koratuwa	do.	4025	1 2 34	0 69
96	Mahairikonda	do.	4028	4 2 15	1 84
97	Ihalapaspela	do.	4067	1 3 30	0 78
98	Talkote	do.	4074	1 3 22	0 75
99	Addarakumbura	do.	4076	2 1 0	0 90
100	Mulana	Estate of Mahawalatenna Ratemahatmaya	Y 217	6 1 24	2 56
101	Moragodairikonda	Ratnayaka Korala and another	C 218	0 3 27	0 37
102	Walakumbura	do.	Y 218	4 3 34	1 99
103	Kongahakumbura	Mabarana Korala	Z 218	1 2 36	0 69
104	Pahalapaspela	Ratnayaka Korala and another	B 219	1 2 17	0 64
105	Migasipitiya	do.	U 219	2 2 36	1 9
106	Kankanamalage-irikonda	do.	F 219	1 2 16	0 64
107	Addarakumbura	W. D. Loku Banda	V 218	4 0 31	1 68
108	Mandawa	Maduwanwala Ratemahatmaya	4068	1 2 4	0 61
109	Getana	do.	4066	2 0 4	0 81
110	Nindakumbura	R. Juwanhami	D 218	2 1 10	0 93
111	Timbirigahakumbura	Mabarana Korala	X 218	4 0 25	1 66
112	Pattigeirikonda	Rupasinha Banda	E 219	1 1 24	0 56
113	Watukandawa	Dapone Vihare	I 219	2 3 1	1 10
114	Vidanamuttettuwa	W. D. Loku Banda	4063	1 0 0	0 40
115	Wadiya-adarakumbura	M. Perenis Appu	4030	4 0 21	1 65
116	Baddiwela	P. Sinno Appu	4070	2 1 12	0 93
117	Do.	do.	4071	1 2 19	0 65
118	Marawa	W. D. Mabarana Banda	4075	3 0 0	1 20
119	Mideniyeaswedduma	H. G. Bala-appuhami	F 217	0 0 30	0 8
120	Punchimuttettuwa	Maduwanwala Ratemahatmaya	4069	2 0 20	0 85
121	Udatumpela	P. A. Sinno Appuhami	4072	3 0 37	1 29
				259 0 0	103 60

Ratnapura Kachcheri,
January 25, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by the construction of **Kinchigune Channel**, in Meda korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 6,117-88.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent. A. R. P.	Charge or Rate in
				Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
1	Pansala-arawa	J. A. Palis Appu	1 1 22	1 9
2	Mulatakumbura	K. A. Sirala	1 0 30	1 19

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
			A.	R.	P.	
3	Udawakkumbura	W. Arnolis Fernando and others	2	0	8	2 5
4	Wakkumbura	K. Mudiyanalaye Kaluhamy	3	0	26	3 25
5	Wadugetana	Indigahamadditta Naide and others	1	1	38	1 49
6	Ellekumbura	M. Dingirihatana	2	0	12	2 7
7	Udadalikanua	K. A. Sirala	1	1	32	1 45
8	Galpottakumbura	J. Singha Henaya and others	1	2	4	1 82
9	Narangetana	G. Heenhami	1	1	37	1 48
10	Udakuhatawiyala	Dale Punchi Ridi	1	3	8	1 80
11	Pallekahatawiyala	Navane Arachchilaye Menikhamy	2	0	9	2 6
12	Kongetana	D. Durayalaye Hatana	1	1	35	1 47
13	Waulugallena	M. Brahmanahamy and others	3	2	31	3 75
14	Bogahakumbure-ellanpahala	Heirs of M. Kalinguhamy	1	1	25	1 41
15	Paragabaliyadda	do.	0	1	2	0 26
16	Amunagawa-aswedduma	K. M. Ran Menika	0	2	0	0 50
17	Wattewakella	L. C. Wijesinghe Mudaliyar and Ekneligoda Tikiri Ratemahatmaya	0	2	30	0 69
18	Basnayakamuttettuwa	do.	1	3	15	1 85
19	Galpottakumbura	do.	1	1	29	1 43
20	Kosgahayataliyadda	do.	0	1	0	0 25
21	Siyambalawa	do.	1	2	29	1 68
22	Dimbulehitiya	do.	1	2	31	1 70
23	Palledekanuwa	do.	1	1	9	1 31
24	Deniyakumbura	do.	1	3	34	1 96
25	Balahapuwa	do.	1	2	24	1 65
26	Pattiya-arawa	do.	0	1	22	0 39
27	Udatelembuwa	do.	1	0	25	1 16
28	Hapugahadolakumbura	do.	0	1	0	0 25
29	Pallelembuwa	do.	1	1	2	1 26
30	Dewalakumbura	do.	2	3	9	2 81
31	Ellearawa	do.	1	3	0	1 75
32	Kendaweaswedduma	Ukku Menika and K. Ramalhami	0	0	2	0 10
33	Kahatuwiyalayeeswedduma	G. Anadahami	0	1	0	0 50
34	Panselawatta-alutaswedduma	L. Abram Silva	0	1	0	0 50
			47	2	20	48 68

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by the construction of the **Mulgama Tank**, in Meda korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 7,845-17.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Up-keep at Re. 1 per Acre. Rs. c.
				A.	R.	P.	
1	Erabaddemahairawalla	T. Madduma Banda	Y 35	2	0	22	2 14
2	Erabaddokotairawalla	D. M. Madduma Banda	Z 36	1	0	23	1 15
3	Galwetamulla	T. Kiri Appuhamy and others	A 37	1	0	0	1 0
4	Kanateriyamulla	H. Mudalihamy	B 37	0	0	35	0 22
5	Mahakumbura	M. Kiri Banda	C 37	1	0	2	1 1
6	Mahakumburamedakele	do.	D 37	0	3	28	0 93
7	Kanateriyana	T. B. Mulgama Korala	G 37	1	2	36	1 73
8	Bulugahairawalla	D. Punchi Banda	J 37	1	3	37	1 99
9	Karagahairawalla	Heen Mudiyanse	K 37	0	2	20	0 63
10	Kahatadandegoda	T. M. Punchi Banda	L 37	0	2	16	0 60
11	Medatenna	D. M. Kiri Banda	M 37	1	1	6	1 29
12	Pahalatenna	T. Madduma Banda	N 37	1	2	37	1 74
13	Ratuwidanegeykumbura	do.	P 37	0	3	30	0 94
14	Kahatadandekumbura	D. M. Madduma Banda	Q 37	1	0	16	1 10
15	Kotameekanugoda	G. Balahami	T 37	0	2	24	0 65
16	Dikmeekanua	T. Madduma Banda	V 37	1	0	31	1 20
17	Kotameekanua	do.	W 37	1	1	3	1 27
18	Edandagawakumbura	H. B. Kirihamy	X 37	0	3	27	0 92
19	Kanibhamullamahairawalla	E. Mudalihamy	Z 37	0	2	26	0 66
20	Do.	E. Mohottihamy	A 38	1	0	29	1 19
21	Khehbaddaladaranda	Edirisinghe Mudalihamy	C 38	0	3	13	0 83
22	Khehbaddala	T. M. Kiri Banda	D 38	1	0	33	1 21
23	Kanibhamullapaula	B. Menik Appu	E 38	0	2	36	0 73
24	Khehbaddalamedakella	M. Kiri Mudiyanse	G 38	0	1	37	0 49
25	Khehbaddalapaula	do.	H 38	0	2	4	0 52

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in
					Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre. Rs. c.
		M. Ratuhami	I 38	0 3 38	0 99
26	Aswedduma	E. Mohottihamy	J 38	1 1 4	1 27
27	Egoda-arawa	E. Mudalihamy and others	K 38	0 0 21	0 13
28	Egodakumburapaula	Mohottihamy Arachchi	L 38	0 1 36	0 48
29	Keenayatakumbura	E. Mohottihamy	M 38	0 0 33	0 21
30	Dimbulayatapaula	Mohottihamy Arachchi	N 38	0 0 36	0 23
31	Egodakumburamedakella	do.	O 38	0 0 19	0 12
32	Dimbulayataliadda	E. Mohottihamy	P 38	0 3 26	0 91
33	Egodakumburapaula				
				30 1 23	30 48

EVAN M. BYRDE,
Government Agent.

Batnapura Kachcheri,
January 21, 1902.

SPECIFICATION showing the allotments of land (including Crown Land) to be benefited by the construction of the **Uggalkaltota Channel**, in Meda korale; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 38,680-05.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate in
					Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre. Rs. c.
		K. Punchimahatmaya	—	1 3 0	1 75
1	Addarakarametiya	do.	—	0 2 0	0 50
2	Pitaliadda	Alutgamage Punchi Appu	—	2 2 0	2 50
3	Medakarametiya	do.	—	2 2 0	2 50
4	Duwarakumbura	do.	—	0 2 0	0 50
5	Arawa	do.	—	1 1 0	1 25
6	Kongahakumbura	Ekneligoda Tikiri Ratemahatmaya	—	0 1 20	0 50
7	Kudadambagasgoda	do.	—	1 1 0	1 25
8	Kongahakumbura	Koulkaragey Bandaramahatmaya	—	0 1 20	0 50
9	Kudadambagasgoda	do.	—	1 1 0	1 25
10	Wagureykumbura	T. Mohottihamy Arachchi	—	1 1 0	1 25
11	Do.	Nungahatenne Rankiriya	—	2 2 0	2 50
12	Kahatagahakumbura	Ranmenika	—	1 0 0	1 0
13	Kumbalmulla	do.	—	0 1 2	0 50
14	Godamuttettuwadaranda	do.	—	2 0 0	2 0
15	Ambagahakumbura	I. Mudalihami	—	1 3 0	1 75
16	Godamuttettuwa	do.	—	1 2 0	1 50
17	Mahadambagasgoda	M. Dingiri Mudiyanse	—	2 3 0	2 75
18	Paspela	do.	—	2 1 0	2 25
19	Mahairikonda	do.	—	2 1 0	2 25
20	Uda-arawa	Garu, widow of Gunaya	—	2 1 0	2 25
21	Pallepalatadiwela	do.	—	1 1 20	1 50
22	Getana	do.	—	1 0 0	1 0
23	Dimbulgahadepela	do.	—	0 2 20	0 75
24	Inginigaha-arawa	do.	—	1 0 0	1 0
25	Udapatadeira	do.	—	1 0 0	1 0
26	Kitulgabakumbura	do.	—	0 3 20	1 0
27	Udapatadiwela	M. Ranbandiya	—	1 0 20	1 25
28	Minunkumbura	do.	—	0 2 20	0 75
29	Udapatadiweladaranda	M. Mahima	—	1 0 0	1 0
30	Minunkumbura	do.	—	1 2 0	1 50
31	Kongahakumbura	Garu, widow of Gunaya	—	0 3 0	0 75
32	Dambagasgoda	U. P. Rankiriya	—	0 1 0	0 25
33	Deiradaranda	do.	—	0 3 0	0 75
34	Endurumulla	do.	—	0 2 0	0 50
35	Deiyannedepela	M. Mahima	—	1 0 0	1 0
36	Diwelepaula	M. Rankira	—	1 1 0	1 25
37	Kotabogahakumbura	I. Samuddari	—	1 2 0	1 50
38	Godakumbura	I. Kiri Ukku	—	1 0 0	1 0
39	Kumbukgahamuttettuwa	Alutnuwara dewala	—	0 3 0	0 75
40	Balhapuwa	do.	—	3 0 0	3 0
41	Duradiwela	do.	—	1 0 0	1 0
42	Medairawala	Alutnuwara Dewala	—	1 2 0	1 50
43	Telanbuwa	do.	—	0 2 0	0 50
44	Madawala'iadda	do.	—	1 2 0	1 50
45	Ganwasama	K. M. Ranmenika	—	2 0 0	2 0
46	Vidanamuttettuwa	Ellawala Ratemahatmaya	—	1 1 0	1 25
47	Kiriwangoda	do.	—	1 2 0	1 50
48	Hurigahakumbura	do.	—	1 0 0	1 0
49	Deira	do.	—	1 2 0	1 50
50	Murungawattakumbura	do.	—	1 1 0	1 25
51	Elidambe	do.	—	1 1 0	1 25
52	Madawalakumbura	do.	—	1 1 0	1 25

C 8

No.	Name of Allotment of Field.	Name of Proprietor.	Survey Reference.	Charge of Rate in Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre.			
				Extent. A. R. P.	Rs. c.		
53	Pattiyakumbura	Maduwanwala Ratemahatmaya	—	2	2	0	2 50
54	Kongahakumbura	do.	—	0	2	0	0 50
55	Mahamuttettuwa	Mahawalatenne estate	—	2	2	0	2 50
56	Kongahakumbura	do.	—	0	2	0	0 50
57	Jivulekumbura	Estate of Molamure Ratemahatmaya	—	2	2	0	2 50
58	Kosgahakumbura	do.	—	0	2	0	0 50
59	Nebadagahakumbura	do.	—	2	2	0	2 50
60	Epullundepela	do.	—	0	2	0	0 50
61	Watulgaha-arawa	A. Appuhami	—	0	2	0	0 50
62	Hulawalikumbura	Estate of M. A. Mohottihamy	—	4	0	0	4 0
63	Weliarawa	W. Juwandara	—	1	0	0	1 0
64	Kabaragoimulla	Silinduhami Arachchi	—	0	0	20	0 25
65	Migaha-arawa	T. Mohottihami Arachchi	—	1	0	0	1 0
66	Tumpelakumbura	D. Punchirala	—	1	0	0	1 0
67	Kumbalmullapaula	A. Ramalhami	—	0	1	20	0 50
67½	—	Gamage Appuhami	687½	6	0	0	—
68	—	Mahawalatenne Ratemahatmaya	711	58	1	36	—
69	Kirimetiayakanatta	Sinna Lebbe Abdul Lebbe of Balangoda	714	1	2	28	—
70	Do.	W. A. Sinno Appuhami of Ellapola	715	3	1	0	—
71	Do.	S. L. Abdul Lebbe of Balangoda	716	3	0	38	—
72	Do.	W. A. Sinno Appuhami of Ellapola	718	2	1	2	—
73	Do.	do.	719	2	2	2	—
74	Do.	do.	720	2	2	0	—
75	Do.	do.	721	2	1	15	—
76	Do.	S. L. Abdul Lebbe	723	1	3	14	—
77	Do.	W. A. Sinno Appuhami	724	2	3	11	—
78	Do.	S. L. Abdul Lebbe	726	2	2	7	—
79	Do.	W. A. Sinno Appuhami	727	2	2	0	—
80	—	do.	728	5	0	17	—
81	Munwattakeledurana	K. Lokuhami	731	2	0	15	—
82	Do.	Juwakinu Fernando	732	2	3	21	—
83	Do.	do.	733	2	2	9	—
84	Do.	do.	734	2	2	8	—
85	Do.	W. M. Ran Banda	735	2	3	38	—
86	Do.	do.	736	2	2	38	—
87	Do.	do.	737	1	1	22	—
88	Do.	do.	738	2	3	26	—
89	Do.	do.	739	1	3	39	—
90	Do.	do.	740	2	0	0	—
91	Do.	do.	741	3	1	2	—
92	Do.	do.	742	2	3	32	—
93	Paladipolalanda	Mahawalatenne Ratemahatmaya	743	15	0	27	—
94	Nikamedakanatta	T. B. Dingirihami Arachchi and others	745	2	3	25	—
95	Do.	do.	746	3	3	30	—
96	Do.	do.	747	3	2	22	—
97	Do.	do.	748	2	1	3	—
98	Do.	do.	749	2	2	20	—
99	Do.	do.	751	1	2	31	—
100	Do.	do.	752	2	2	2	—
101	Do.	do.	753	2	2	1	—
102	Do.	do.	754	2	0	3	—
103	Do.	do.	756	1	3	25	—
104	Do.	do.	757	2	2	4	—
105	Do.	do.	758	2	2	2	—
106	Do.	do.	759	1	0	22	—
107	Do.	do.	761	2	1	1	—
108	Do.	do.	762	2	1	28	—
109	Do.	do.	763	1	3	23	—
110	Dangahakotuweyaya	Mahawalatenna Ratemahatmaya	764	65	1	13	—
111	Nikamedakanatta	T. B. Dingirihami Arachchi and others	767	3	0	31	—
112	Do.	do.	768	1	2	36	—
113	Do.	do.	770	1	3	32	—
114	Do.	do.	771	2	1	19	—
115	Do.	do.	773	2	0	8	—
116	Do.	do.	774	2	2	19	—
117	Do.	do.	776	2	1	0	—
118	Do.	do.	777	1	3	34	—
119	Do.	do.	778	2	1	24	—
120	Kumbukgabayaya	Mahawalatenne Ratemahatmaya	779	64	1	30	—
121	Do.	do.	780	67	1	0	—
122	Dikpitiyayaya	D. Johanis Appu and others	782	1	3	38	—
123	Do.	do.	783	2	2	28	—
124	Do.	do.	784	2	0	24	—
125	Do.	do.	786	3	0	37	—
126	Do.	do.	787	2	2	5	—
127	Do.	do.	788	2	3	7	—
128	Do.	do.	790	2	0	26	—

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre.			
				Extent. A. R. P.	Rs.	c.	
129	Dikpitiyaya	D. Johanis Appu and others	791	2	1	35	—
130	Do.	do.	792	2	2	1	—
131	Do.	do.	794	3	1	6	—
132	Do.	do.	795	2	0	10	—
133	Do.	E. Mohottihami Arachchi and others	796	30	1	25	—
134	—	Sinno Appu Korala	—	1	1	6	—
135	Elaudalanda	S. Peduru Fernando	—	3	1	29	—
136	Do.	do.	—	2	1	20	—
137	Do.	do.	—	2	1	34	—
138	Do.	do.	—	2	3	0	—
139	Do.	D. Hendrick Appuhami	—	4	2	37	—
140	Kirimetiyanakata	A. Ramalhami	—	3	1	16	—
141	Do.	R. D. Ratranhami and another	—	4	2	27	—
142	Elaudalanda	K. Anadahami	—	3	2	16	—
143	Do.	A. Ramalhami	—	2	3	8	—
144	Kirimetiyanakata	M. Munasiriya	—	1	2	6	—
145	Do.	Sinno Appu Korala	—	2	3	27	—
146	Do.	M. Munasiriya	—	1	2	6	—
147	Dikpitiya	S. M. Heen Mudiyanse and another	—	5	0	12	—
148	Do.	E. Ratuhami	—	10	1	6	—
149	—	L. M. Mudiyanse	—	61	0	0	—
150	Dikpitiya	Mahawalatenne Ratemahatmaya	—	35	2	33	—
151	Do.	A. Punchedi Appuhami and six others	—	42	3	27	—
152	Kovilakumbura	Mahawalatenne Ratemahatmaya and another	1,113	2	0	20	2 25
153	Mahabogahakumbura	do.	1,114	1	1	5	1 50
154	Kotairikondakumbura	do.	1,115	0	2	1	0 75
155	Godapela	do.	1,116	0	1	22	0 50
156	Inginigaha-arawa	do.	1,117	0	1	32	0 50
157	Pinarawakumbura	A. G. Ramalhami	6,184	0	2	18	0 75
158	Ritigahakumbura	Gamage Ratranhami	Y 54½	1	3	35	2 0
				744	1	0	96 75

Lots Nos. 1 to 67 and 152 to 158 are existing paddy fields; Nos. 67½ to 151 are lands sold in October, 1892.

Ratnapura Kachcheri,
January 21, 1902.

EVAN M. BYRDE,
Government Agent.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Weralugas-mullehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of September, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Weralugas-mullehena, situate in the village of Beralapanatara, in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres, 3 roods and 11 perches, and shown as lot 33½ in sheet O $\frac{10}{51-59}$, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 318):

And whereas (1) Wikramanarayana Don Carolis, (2) Mahappabadalge Don Juwanis, (3) Wikramanarayana Dines, (4) Lokuruge Nicholas, (5) Egodage Luwis, (6) Lokuruge Don Juwanis, (7) Mahappabadalge Kaluhami, (8) Kongalage Don Charles Abeyaratna, (9) Kongalage Karaluhami, (10) Kongalage Juwanis, (11) Kongalage Thomishami, and (12) Badalge Anagihami made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances made due inquiry into such claim; I, with the consent of

His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Weralugasmullehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres 3 roods and 11 perches, and shown as lot 33½ in sheet O $\frac{10}{51-59}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Weralugasmulla belonging to Badalge Don Luwis and others, Medakumbura sold by



Scale of 8 Chains to an Inch.

Situation: Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
33½	Weralugasmullehena	5	3	11
33	Do.	5	3	11
		11	2	22

Surveyor-General's Office,
Colombo, July 22, 1901.

Sheet O $\frac{10}{51-59}$

J. L. HAMPTON,
for Acting Surveyor-General.

Crown to W. Don Juwanis (T. P. 148,835); on the east by Vitaranage Diwelkumbura sold by Crown to B. Don Luwis and others (T. P. 145,128), Weralugasmullewatta belonging to W. Don Andris and others; on the south by a portion of Weralugasmullehena (lot 33) belonging to Crown; on the west by Millamullehena (lot 32) belonging to Crown.

Galle, November 5, 1901.

S. O. 406

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.**

In the matter of the land commonly called or known as Weralugasmullehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of September, One thousand Eight hundred and Ninety-nine, that if no claim to the land commonly called or known as Weralugasmullehena, situate in the village of Beralapanatara, in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres 3 roods and 11 perches, and shown

as lot 33 in sheet O $\frac{10}{51-59}$, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 318) :

And whereas (1) Wikramanarayana Don Carolis, (2) Mahappubadage Don Juwanis, (3) Wikramanarayana Dines, (4) Lokuruge Nicholas, (5) Egodage Luwis, (6) Lokuruge Don Juwanis, (7) Mahappubadage Kaluhami, (8) Kongalage Don Charles Abeyaratna, (9) Kongalage Karaluhami, (10) Kongalage Juwanis, (11) Kongalage Thomishami, and (12) Badalge Anagihami made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance, No. 1 of 1899, do hereby on this 5th day of November, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Weralugasmullehena, situate in village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 5 acres 3 roods and 11 perches, and shown as lot 33 in sheet O $\frac{10}{51-59}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by a portion of Weralugasmullehena (lot 33 $\frac{1}{2}$) claimed by Wikramanarayana Don Carolis



Scale of 8 Chains to an Inch.

Situation : Beralapanatara village in Udugaha pattu of Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
33 $\frac{1}{2}$...	Weralugasmullehena ...	5 3 11
33 ...	Do. ...	5 3 11
		<hr/> 11 2 22

Surveyor-General's Office,
Colombo, July 22, 1901.

Sheets O $\frac{10}{51-59}$

J. L. HAMPTON,
for Acting Surveyor-General.

and others ; on the east by Weralugasmullekumbura belonging to Badalge Don Luwis and others, Egodawatta belonging to ditto ; on the south by Illawinnagodahena belonging to Crown ; on the west by Millamullehena lot 32) belonging to Crown.

Galle, November 5, 1901.

S. O. 407

J. G. FRASER,
Special Officer.


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Millamullehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of September, 1899, that if no claim to the land commonly called or known as Millamullehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres and 10 perches, and shown as lot 32 in sheet O $\frac{10}{51-59}$, was made to the Special Officer appointed under section 23 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 318);

And whereas one Madolgodagamachcharige Hine of Beralapanatara made claim thereto, and the Special Officer appointed under section 23 of the said Ordinances made due inquiry into such claim; and whereas the Special Officer and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land under section 4, sub-section (1), of the said Ordinances:

And whereas in pursuance of the agreement afore-mentioned the said claimant has duly paid to the Assistant Government Agent at Matara a sum of Rupees Seventeen and Cents Fifty (Rs. 17.50) as survey fees, the said claimant is hereby declared to be the owner of the said land commonly called or known as Millamullehena, situate in the village of Beralapanatara in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 6 acres and 10 perches, and shown as lot 32 in sheet O $\frac{10}{51-59}$, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Weralugasmulla belonging:



Scale of 8 Chains to an Inch.

Lot 32 called Millamullehena, in extent 6a. Or. 10p., situated in Beralapanatara village in Uugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, July 22, 1901.

Sheet O $\frac{10}{51-59}$

J. L. HAMPTON,
for Acting Surveyor-General.

to Badalge Don Luwis and others, Millamullehena claimed by W. Juwanis and others; on the east by a portion of Weralugasmullehena (lot 33) belonging to Crown; on the south by Illawinnagodaheua belonging to Crown; on the west by the minor road from Kotapola to Urubokka.

Galle, November 5, 1901.

S. O. 408

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Tennapitamukalana, Thandikelemukalana, Munganelawaturana, Kotahalumukalana, Kodigalamukalana, Thapuelagodella, Pelakosgahahene-landa, Indikadahena, Panuzalgodella, Boralumukalana, Boralumukalanawatta, and Galhiramukalana, situate in the village of Yatipauwa in the Meda pattuwa of Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 31st day of December, 1901, order and declare that the said lands, commonly called and known as Tennapitamukalana, Thandikelemukalana, Munganelawaturana, Kotahalumukalana, Kodigalamukalana, Thapuelagodella, Pelakosgahahene-landa, Indikadahena, Panuzalgodella, Boralumukalana, Boralumukalanawatta, and Galhiramukalana, situate in the village of Yatipauwa in the Meda pattuwa of Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and shown as lots 2, 5, 15, 42, 52, 93, 98, 100, 106, 112, 113, and 114 in preliminary plan No. 728 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, more fully described in the annexed schedule, are the property of the Crown.

Ratnapura Kachcheri,
December 31, 1901.


E. M. BYRDE,
Government Agent.

Schedule referred to.

The following lots, all situated in the village Yatipauwa in the Meda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, as described in the annexed plan:—

1. Land lot 2 in preliminary plan No. 728 called Tennapitamukalana, containing in extent 383 acres and 3 roods; bounded on the north by Indola and Karandana village boundary; on the east by Hilbathgodahena claimed by W. Siriwardanahamy and others (P. P. $\frac{728}{43}$), Kandekumbura claimed by W. Siriwardana and others (P. P. $\frac{728}{37}$), Kandekumburadeniya claimed by W. Siriwardana and others (P. P. $\frac{728}{36}$), Galapallehena claimed by S. Vedarala and others (P. P. $\frac{728}{3}$); on the south by Galapallehena claimed by S. Vedarala and others (P. P. $\frac{728}{3}$); on the west by Galapallehena claimed by S. Vedarala and others (P. P. $\frac{728}{3}$), Elakanda claimed by H. Kapurala and others (P. P. $\frac{728}{4}$), Galapallehena claimed by S. Vedarala and others (P. P. $\frac{728}{3}$), and Walagal-ela.

[For *Tracing* see page 368.]



Situation: Yatipauwa village in Meda pattu of Kuruwiti korale.


Lot.
2 ...
Surveyor-General's Office,
Colombo, September 28, 1900.

Name of Land.
Tennapitamukalana ...

Extent.
A. R. P
383 3 0

S. J. C. MORE,
for Surveyor-General.

2. Land lot 5 in preliminary plan No. 728 called Thand kalamukalana, containing in extent 1 acre 3 roods and 34 perches; bounded on the north by Crown land called Thandikelemukalana and Walagal-ela; on the east by Walagal-ela; on the south-west and north-west by Thandikelemukalana Crown land (P. P. $\frac{5,575}{6,412}$).



Situation: Yatipauwa village in Meda pattu of Kuruwiti korale.


Lot.	Name of Land.	Extent. A. R. P.
5	Thandikelemukalana ...	1 3 34

Surveyor-General's Office,
Colombo, September 28, 1901.

S. J. C. MORE,
for Surveyor-General.

3. Land lot 15 in preliminary plan No. 728 called Munganaelawaturana, containing in extent 7 acres 1 rood and 8 perches; bounded on the north and east by Totawattuhena claimed by Silinduhamy Vedarala and others (P. P. $\frac{728}{28}$); south by Ambalangodellawatta claimed by Hendrick Kapurala (P. P. $\frac{728}{90}$) and Kalu-ganga; on the west by Kadawatagodella claimed by H. Kapurala and others (P. P. $\frac{728}{14}$), Kadawatu-godella claimed by H. Kapurala and others (P. P. $\frac{728}{17}$), Mungan-ela, Polkotuwahena claimed by Hendrick Kapurala (P. P. $\frac{728}{16}$), Polgahahenawatta claimed by A. Setuhamy and others (P. P. $\frac{728}{18}$), Polgahahena claimed by A. Setuhamy and others (P. P. $\frac{728}{21}$), and Mungan-ela.

[For Tracing see page 370.]



Situation : Yatipauwa village in Meda pattu of Kuruwiti korale.


Lot.	Name of Land.	Extent.
		A. R. P.
15	Munganelawatturana ...	7 1 8

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

4. Land lot 42 in preliminary plan No. 728 called Kotahalmukalana, containing in extent 17 acres 2 roods and 38 perches; bounded on the north by Crown land called Kotahalmukalana; on the east by Kotawaludola, Hilbathgodahena claimed by W. Siriwardanahamy and others (P. P. $\frac{728}{43}$); on the south by Hilbathgodahena claimed by W. Siriwardanahamy and others (P. P. $\frac{728}{43}$); on the west by Kapritkandadeniya claimed by H. Davith Sinno (P. P. $\frac{728}{40}$), Hilbathgodahena claimed by W. Siriwardanahamy and others (P. P. $\frac{728}{43}$); and on the north-west by Hilbathgodahena claimed by W. Siriwardanahamy and others (P. P. $\frac{728}{43}$).

[For Tracing see page 371.]



Situation : Yatipauwa village in Meda pattn of Kuruwiti korale.


Lot.	Name of Land.	Extent. A. R. P.
42	Kotahalumukalana	17 2 38

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

5. Land lot 52 in preliminary plan No. 728 called Kodagalamukalana, containing in extent 108 acres 1 rood and 20 perches; bounded on the north by Kekuna-ela; on the east by Eptawala village boundary; on the south by Kekunadolahena claimed by H. Appuhamy and others (P. P. $\frac{728}{51}$); on the west by Kekunadolahena claimed by A. Appuhamy and others (P. P. $\frac{728}{51}$), Ambagahatennawatta claimed by A. Mituruhamy and others (P. P. $\frac{728}{53}$), Kekunadolahena claimed by A. Appuhamy and others (P. P. $\frac{728}{51}$).

[For Tracing see page 372.]




Situation : Yatipauwa village in Meda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent.
52	Kodagalamukalana	A. R. P. 108 1 20

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

6. Land lot 93 in preliminary plan No. 728 called Kapuelagodella, containing in extent 4 acres 1 rood and 36 perches; bounded on the north by road, east by road, Kapuelamullawatta claimed by I. Hami Arachchi (P. P. $\frac{728}{94}$); on the south by Kapuelamullawatta claimed by I. Hami Arachchi (P. P. $\frac{728}{94}$); and on the west by Yatipauwa-ela.



Situation : Yatipauwa village in Meda pattu of Kuruwiti korale.


Lot.	Name of Land.	Extent.
93	Kapuelagodella	A. R. P. 4 1 36

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

7. Preliminary plan 728.					Extent.
Lot.	Name of Land.			A. R. P.	
98	...	Pelakosgahahenalanda	...	7 3 17	
100	...	Indikadahena	...	15 0 31	
					23 0 8

bounded on the north by Kekunadolahena claimed by A. Appuhamy and others (P. P. $\frac{728}{51}$); east by village boundary of Epitawala and road; on the south by Aluketiyakumbura claimed by K. Babaya and others (P. P. $\frac{728}{97}$); on the west by Aluketiyakumbura claimed by K. Babaya and others (P. P. $\frac{728}{97}$), Pelakosgahahenalanda belonging to Crown (P. P. $\frac{728}{99}$), a road; and on the north-west by Kekunadolahena claimed by A. Appuhamy and others (P. P. $\frac{728}{51}$).




Situation: Yatipauwa village in Meda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.			Extent.
	A.	R.	P.	
98	...	Pelakosgahahenalanda	...	7 3 17
100	...	Indikadahena	...	15 0 31

Surveyor-General's Office,
Colombo, September 28, 1900

S. J. C. MORE,
for Surveyor-General.

8. Lot 106 in preliminary plan No. 728 called Panugalgodella, containing in extent 2 acres 3 roods and 1 perch; bounded on the north by Dehigahakumbura claimed by D. Juama and others (P. P. $\frac{728}{105}$); on the east by Aluketiyahena claimed by D. Karonchiya and others (P. P. $\frac{728}{90}$); on the south by land appearing in title plan 157,495 called Dangahadeniya claimed by Imiyanhamillagehami, Dehigahakumburaowita claimed by Potgul vihare (P. P. $\frac{728}{107}$); and on the west by Dehigahakumbura claimed by D. Juama and others (P. P. $\frac{728}{105}$).



Situation: Yatipauwa village in Meda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
106	Panugalgodella	2 3 1

Surveyor General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.


9. Preliminary plan 728.			Extent.
Lot.	Name of Land.		A. R. P.
112	Boralumukalana	...	2 3 37
113	Boralumukalanawatta	...	14 1 38
114	Galhiramukalana	...	11 0 20
			28 2 15

bounded on the north by Bogodakumbura claimed by G. Ranhami and others (P. P. $\frac{728}{117}$); on the east by land described in title plan 127,024 called Boraluwamukalana claimed by P. A. Podihami and another, a road; south-east by Boralumukalana claimed by R. Mituruhamy (P. P. $\frac{728}{111}$), Dehigahakumbura claimed by D. Juama and others (P. P. $\frac{728}{105}$); on the south by Degganagodella claimed by R. Haramanis and others (P. P. $\frac{728}{10}$), Dehigahakumbura claimed by D. Juama and others (P. P. $\frac{728}{105}$), Etamorlanda claimed by S. Vedarala and others (P. P. $\frac{728}{77}$); on the west by Yatipauwa-ela; and on the north-west by Boraluwattahena claimed by A. Mituruhamy and others (P. P. $\frac{728}{116}$) and Bogodakumbura claimed by G. Ranhami and others (P. P. $\frac{728}{117}$).

Ratnapura Kacheheri,
December 31, 1901.

EVAN M. BYRDE,
Government Agent.

[For tracing see page 375.]



Situation : Yatipauwa village in Meda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
112	Boralumukalana	2	3 37
113	Boralumukalanawatta	14	1 38
114	Galhiramukalana	11	0 20

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.